

ප්‍රලේඛන

3 වෙනත 4 කළුපය 2014 ඔක්තෝබර් - දෙසැම්බර් තොට්‍යාකාය



ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන ශේවා මණ්ඩලය
තෙශීය නුළු ආචාර්යාකාල සේවකൾ සංඟ
National Library and Documentation Services Board

අධ්‍යාපන ශේවා අමාත්‍යාංශය

ප්‍රලේඛ

03 වන ටෙවම - 04 කළාපය

ISSN 2279-2120

උපදේශකත්වය
මහාචාර්ය සේමරත්න බාලපුරිය
සහාපති

සංස්කරණය
මාලිනි ගෝචිනගේ

සම්බන්ධිකරණය
මෙත්තී ජයපුන්දර
සහකාර අධ්‍යක්ෂ

තොරතුරු සහකාර
සදරුවන් ලියනාරච්චි

පිටු සැලුසුම හා කවර තීරමාණය
ප්‍රෝම් දිසානායක
ගාස්ට් ඇඩිස් (ප්‍රයිවට්) ලිමිටඩ්

ප්‍රකාශනය
ව්‍යාපේක සේවා අංශය
ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය
අංක 14, නිදහස් මාවත, කොළඹ 07.
දුරකථන: 011-2687583, 011-2698847-283
ගැක්ස්: 011-2674387

ඊ මේල්: pub@mail.natlib.lk
වෙබ් අඩවිය: www.natlib.lk

© ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය

කළාපයක මිල: රු. 100.00
ව්‍යාපේක ආයතනවය: රු. 400.00

වෙන්පත් හා මුදල් ඇණවුම්:
සහාපති, ජාතික ප්‍රස්තකාල හා
ප්‍රලේඛන සේවා මණ්ඩලය,
නමව යොමු කරන්න.

මූල්‍යය:
ගාස්ට් ප්‍රින්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ්
165, දේවානම්පියතිස්ස මාවත, කොළඹ 10.

අපේ පිළිනය:
ප්‍රලේඛ
ව්‍යාපේක සේවා අංශය,
ජාතික ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය,
අංක 14, නිදහස් මාවත, කොළඹ 07.

මෙහි පළවන ලිපි පිළිබඳ වගකීම අදාළ ලේඛකයින් සතු වේ.

සංස්කරක සටහන

සාහිත්‍යය අවශ්‍යයෙන්ම දේශපාලනය හා බැඳී පවතී. සාම්‍රාණ්‍ය පුරවැසියා මෙන්ම ලේඛකයාද දේශපාලන සත්ත්වයකු වන අතර, යමෙකු ලේඛන කළාවට පිවිසීම ම දේශපාලන වගකීමක් හා දේශපාලන කාර්යාරයක් පවරා ගැනීමකි; සැබුවින්ම ලේඛකයාට තත්කාලීන දේශපාලන බලාධිකාරය සමග සුමත, සුභද සම්බන්ධයක් තිබිය නොහැතිය. මහු දේශපාලන බලාධිකාරය සමග ගැටුම් ඇති කරගන්නෙකු විය යුතු යැයි මෙයින් අදහස් නොකෙරේ; මහු අවදී, විවාරිකී ප්‍රදේශීලියකු විය යුතුය.

වත්මන් ලේඛන තුළ ලේඛකයාගේ වගකීම අන් හැම කළකටම වඩා හාරුදර වේ. මිනිස් මනස නිරවින්දනය කොට මහු අස්ථි ප්‍රදේශීලියකු බවට පත්කරන මහා බලවිග තොරතුරු සන්නිවේදනයේ නාමයෙන් ත්‍රියාත්මක වන බැවිනි.

මිනිසා විසින්ම නිපදවා ගනු ලැබූ සන්නිවේදන මෙවල්ම් හා විධිතුම මිනිස් පවුලේ ප්‍රගමනය සඳහා මෙන්ම, එහි ආධ්‍යාත්මික පරිභාතියටද බලපා ඇත. තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් අද වනවිට සැපයෙන්නේ තුදු විනෝද්‍යාස්වාද සන්නිවේදනයකි. (infotainment) එමගින් මිනිසාගේ සැබු තතු වසන් වෙමින් මහුගේ මනස මිත්‍යාවේ අදුරු පටල මගින් වැසි යමින් තිබේ. සමාජයේ සැබු ගැටුපු, අනියෝග පිළිබඳ මිනිසාගේ හැඟීම දැනීම ඉවත්වෙමින් පවතින අතර, බැරුරුම් සිතා බැඳීමකට සංවාදයකට මහු තුළ උත්තේෂ්ඨනයක් සිදු නොවන තරමය.

ප්‍රදේශීලිය වේවා, දේශපාලනය වේවා, පුරවැසියා ද්‍රව්‍ය එෂෙනැද ඒවන ගැටුපු වේවා, විනෝද්‍යාස්වාද තොරතුරු සන්නිවේදනය ත්‍රියාවලිය තුළ ඇති කිරීමින් සරල සැහැල්ලු ප්‍රස්තුත බවට පත්කෙරේ. සැබු හාරුදර සමාජ, දේශපාලන විවාරිතයන්ට මෙම යාන්ත්‍රණය තුළ අවකාශය හෝ අනුග්‍රහය සිමිතය. නිරවින්දිත මනස් කුහර තුළ එවැනි දැයට ඉඩක් නැති බැවින් හා ඒවා බොහෝ මුදල නොලැයන බැවිනි.

එවන් මනස් ප්‍රනර්ජීවනය කිරීම ලේඛකයාගේ වගකීමකි. එමෙන්ම විදුත්වීනෝද්‍යාස්වාදන සන්නිවේදන ක්‍රම මගින් ආධ්‍යාත්මික තත්ත්වයට පත්කෙරෙමින් පවතින බස යළි ප්‍රකාශීමත් කිරීමද ලේඛකයා සතු කාර්යාරයි.

මිටත් වඩා තවත් වැදගත් වගකීමක් ලේඛකයා සතුය. මහු, පවත්නා සමාජ, දේශපාලන තත්ත්වයන් පිළිබඳ නිරතුරුවම ප්‍රශ්න කරන්නෙක් විය යුතුයුතු. ඒ තත්ත්වයන් සඳහා පිළියම් යෙදීම මහුට පුදකළාවේ කළ හැකි කාර්යාරයක් නොවනු ඇත. එහෙත්, එම තත්ත්වයන් මෙහෙතුදුයි පැහැදිලිව පාඨකයා හමුවේ තැබීම් ලේඛකයාගේ / සාහිත්‍යකරුවාගේ වගකීමය.

අත්වල

01. කලාකරුවාගේ සමාජ වගකීම: 20 වන සියවසේ ආදූරුගයක් _____	03
ආචාර්ය මධ්‍යකල් ප්‍රහාන්ද	
02. මෙතෙක් පැවැති ඉස්තරම්ම සත්‍ය ප්‍රබන්ධයයි - අරුණේදානී රෝඩි _____	09
මාලිනී ගෝවින්නගේ	
03. තුතන ම සිංහල කවියාට දුරදුරීම් පුළුල් මාවතක් _____	23
නිනිදුම සුනිල් සෙනෙලි	
04. පොත් ගෙන එන සැණුකෙලු සිර _____	26
05. වැරදි නොමිමරය (පරිවර්තන කෙටිකතාව) _____	32
පරිවර්තනය: මහාචාර්ය උප්පුල් රංජිත් හේවාවිතානගමගේ	
06. 2013 වසරෙහි සිංහල නවතතාව _____	40
සුලෝචන විතුමසිංහ	
07. අභෙනවද ඒ සිනා සඳේදේ _____	45
රැවන් බන්දුපිටව	
08. නගරාලංකාරය _____	47
සෞමන සඳුරුවන් ලියනගේ	
09. නොබේල්, බ්‍රකර් හැර වෙනත් තකාග තිබේද? _____	48
10. ජනතා අපේක්ෂා ඕසවා තැබූ කවියා - කාල් සංස්ඛ්‍යාලිත්	54
11. රදුම - විමලරත්න කුමාරගම _____	58
12. රාජ්‍ය කාඩ්‍රියාල සම්මානලාභීනු	59
13. පොතක වත	61



කලාකරවාගේ කමාෂ වගකීම

20 වන සියවසේ ආද්‍රුණයක්

කළාව මනුෂය ක්‍රියාකාරකමකි. ක්‍රියාකාරකමක් යනු ඉබේ සිදු වන ක්‍රියාවන් නොව, හිතාමතා කිසියම් අරමුණක් ඇතිව කරනු ලබන ක්‍රියාවන්ය. අනෙකුත් මනුෂය ක්‍රියාකාරකම් හා සසඳන විට කලාවේ අනන්තතාව වන්නේ එහි මූලික අරමුණ ආස්ථාදය වීමයි. මිනිසකු උපන් දා සිට මිය යන තුරු යෙදෙන ක්‍රියාකාරකම් සියල්ල ඒවායේ මූලික අරමුණ අනුව වර්ගිකරණය කළ විට කුලක කිහිපයක් දැකිය හැකිය.

මේ අනුව සියලුම මනුෂය ක්‍රියාකාරකම මෙසේ වර්ගිකරණය කළ හැකිය:

1. යානත ක්‍රියාකාරකම්
2. පරිවර්තන ක්‍රියාකාරකම්
3. අරසන ක්‍රියාකාරකම්
4. සන්නිවේදන ක්‍රියාකාරකම්
5. ආස්ථාදන ක්‍රියාකාරකම් වශයෙනි.

මෙබදු වර්ගිකරණයක් කඩ්මයයි කිසිවකට සාධාරණ ලෙස තර්ක කළ හැකිය. මක්නිසාද යන් සියලු මනුෂය ක්‍රියාකාරකම් අනෙක්තාව වශයෙන් එකිනෙක හා සම්බන්ධ ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක වන බැවිනි. මෙය කඩ්ම වූ සංස්කරණ යානත ක්‍රියාකාරකම් පද්ධතියක් බවට පත් වී ඇත.

හෝ ප්‍රවේශයක් ලෙස ද කෙනෙකුට පෙනී යා හැකිය. එබැවින් මෙය සැබැඳු වශයෙන්ම පවතින බෙදීමකට වඩා අවබෝධයේ පහසුව සඳහා යෙදා ගනු ලබන කුම වේදයක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍යය.

කුඩා දරුවකු තමාගේ ඇස් කරකවන බෝනික්කා හෝ කිහිප වරක් පොලොව මත තල්පු කොට අත හැරිය විට ඉබේම දුවන සේල්ලම් මොටෝ රියේ ක්‍රියාකාරීත්වය අවබෝධ කොට ගැනීමට ඇති කුතුහලය නිසා ඒවා කෙසේ හෝ විවෘත කොට ඇතුළේ ඇති තත්ත්වය පරික්ෂා කරයි. (මෙවැනි ක්‍රිඩා හා මේ නොතිබුණු අවධියේ ව්‍යව ද කුඩා දරුවන් තමා දකින දේ වැඩි දුරටත් අවබෝධ කර ගන්නට තැන් කළ බව නොඅනුමානය). මෙසේ අවබෝධය අරමුණු කොට ගත් ක්‍රියාකාරකම් ආගම, දරුණතාය, විද්‍යාව වැනි සංකීරණ යානත ක්‍රියාකාරකම් පද්ධතියක් බවට පත් වී ඇත.

එසේම කුඩා දරුවකු තමාට අපහසුකම් ඇති කරන කුසැගින්න, පිපාසය, මුතු පහවීමෙන් ඇති වන තෙත වැනි තත්ත්වයන් වෙනස් කොට ගැනීමට තැන් කිරීමෙන් අරඹන පරිවර්තන ක්‍රියාකාරකම්

පුද්ගලයන් ලෙසත්, සමාජයන් ලෙසත් ක්‍රියාවට තැබීමට තැන් කිරීම නිසා සූච්‍ය පහසු නිවාස හා යානවයාහන තැනීම පමණක් නොව, තමාට වඩා යෝගායයි සිතන සමාජ දේශපාලන තත්ත්වයන් බිජු කොට ගැනීම සඳහා විෂ්ලවයන් ද ඇතුළු පරිවර්තන ක්‍රියාකාරකම්වල යෙදේ.

උපන් දා සිටම මිනිසා තමාට වඩා යොගා දේ තෙත්රා ගැනීමේ හා නීරණය කිරීමේ ඇගයීම් ක්‍රියාවලියක යෙදේ. ජලයට වඩා කිරී ඇගයීමට සමත් වන ලදුරුවා පසුව මිනිසකු මෙන්ම සමාජයක් ලෙස ද තමා අවට පරිසරයේ සෑම තත්ත්වයන්, පුද්ගලයින්, ප්‍රපාල ඇතුළු සෑම දෙයක් විෂයයෙහිම අනර්ස ක්‍රියාකාරකම් පද්ධතියක් ක්‍රියාත්මක කරයි.

එසේම උපන්දා සිටම තම හැඟීම් මෙන්ම වුවමනාවන් ද හැඳීම්, සිනහව වැනි මාධ්‍ය මගින් ප්‍රකාශ කරන මිනිසා පසුව හාජාව ඇතුළු වෙනත් සංඡා මගින් ද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ද ඉතා සංකීරණ හැඟීම්, හාවයන් මෙන්ම දාරුණික හා විද්‍යාත්මක මතවාදු ප්‍රකාශ කරන සන්නිවේදන ක්‍රියාකාරකම් පද්ධතියක නියුක්ත වේ.

තමන් යෙදෙන ක්‍රියාකාරකම් මගින් සිය අරමුණු ඉටු කර ගන්නා අතර ඒවා සාර්ථක වීම මිනිසාට සතුවට හේතුවක් වන අතර, අසාර්ථක වීම ගෝකයට හේතුවක් වේ.


ඉහත සඳහන් මත්‍යා ක්‍රියාකාරකම් හා සයදන විට මිනිසා නියුක්තව සිටින ආස්වාදය මුලික අරමුණු වන ආස්වාදන ක්‍රියාකාරකම කළාව නම් වේ.

තැවතත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මේ සියලු ක්‍රියාකාරකම් එකිනෙක කෙරෙහි බලපෑම් කරමින් අනවරත සම්බන්ධතාවකින් බැඳී පවතින බවයි. එසේම අනෙකුත් සියලු ක්‍රියාකාරකම්

හා සයදන විට කළාවට එයටම සුවිශේෂ වූ අනත්තාවක් ද ඇති බවයි.

මෙම රවනයේ මුලික අරමුණ කළාකරුවාගේ සමාජ වගකීම වුව ද, ඉහත සඳහන් හැඳින්වීම අවශ්‍ය වූයේ කළාව පිළිබඳව ප්‍රවලිතව ඇති සමහර දුර්මත දුරලිම සඳහා එය උපකාරී වන බැවිනි. මේ පදනම මත සිට බලන විට කළාව යනු මත්‍යා සමාජය හා බද්ධ වූ හා කිසි ලෙසකිනුත් එයින් වෙන් නොවූ ස්වාධීන ප්‍රපාවයක් ලෙස සැලකිය හැකි ක්‍රියාකාරකමකි.

අනෙක් වැදගත් කරුණ වන්නේ, අනෙක් මත්‍යා ක්‍රියාකාරකම්වලට වඩා උසස් හෝ උත්තරමානුෂීය කාර්යයක් ලෙස කළාව සැලකිය යුතු නොවන බවයි. විශේෂයෙන්ම පෙරදිග රටවල කළාව අන් සියලු මත්‍යා ක්‍රියාකාරකම්වලට වඩා උත්කාෂේට වූ මෙන්ම සමහර විට උත්තර මානුෂීය කටයුත්තක් සේ සැලකීමේ



ජ්‍යෙෂ්ඨයේ

ප්‍රවණතාවක් පැවැති ඇත. නාට්‍ය ක්ලාව මෙන්ම සංගීත ක්ලාව ද මිනිසාට දෙනු ලැබ ඇත්තේ දේවියන් විසින්යයි ප්‍රකාශ වන වෘතාන්ත මෙම ක්ලාවන්ගේ ආරම්භය පිළිබඳ ප්‍රරාවන්තයන්ගේ සූදහන්ව ඇති අතර, ඒවා සත්‍ය තත්ත්වයන් ලෙස විශ්වාස කරන පිරිස් අද වුව ද හමු වේ. එබැවින් ක්ලාව පිළිබඳ ඇති මෙවැනි මිථ්‍යා මත ඉවත ලා ක්ලාව යනු ලොකික සංසිද්ධියක් සේ සැලකීම හෙවත් ක්ලාව මහ පොලොව මත පිහිටුවීම ද අවශ්‍ය වන්නේය.

ක්ලාවේ මූලික අරමුණ මිනිසාට ආස්වාදය ලබා දීම වුව ද, මිනිසාගේ අනෙකුත් ක්‍රියාකාරකම් කෙරෙහි ක්ලාවේ බලපෑම පිළිබඳව ඇත අතිතයේ පටන්ම ක්ලාකරුවන්ගේ, විවාරකයින්ගේ මෙන්ම දාරුණිකයින්ගේ ද අවධානය ගොමු වූ බැවි පෙනේ. ක්‍රි.පු. 429-347 අවධියේ ජීවත් වූ සුපුකට ග්‍රික කවියකු මෙන්ම දාරුණිකයෙකු ද වූ ජ්ලේටෝ ක්ලාවට සමාජය කෙරෙහි දැඩි බලපෑමක් කිරීමට ඇති ගැකියාව සිය “ඡනරජය” ගුන්පයේ ස්කේප ව්‍යුහයන් සාකච්ඡා තොට් ඇත. ක්ලාමෙන් එශේෂයෙන් කාච්‍යයෙන් හා තාම්පෙන් සමාජයට වන යහපත ද පිළිගෙනු ජ්ලේටෝ එයින් සමාජයට මිය හැකි හානිය නිසා තම පරමාදරු ජ්නරජයෙන් කාච්‍යය තොට් ඇතා¹ මෙහිදී මාඟේත් වන්නේ වර්තමානයේ දී ද පැනැලුවාගේ මතය. පිළිගෙ හැකි ද තැදෑද යන්නට: ව්‍යාපෘති ක්ලාවට රටක සමාජ-දේශාලනා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කළ හැකි ප්‍රමාණය පිළිබඳ මුහුගේ නිල්ක්‍රිජණයයි.

1 බලන්න: ජ්ලේටෝගේ ජ්නරජය, පරිවර්තනය මහාචාර්ය ඩී.ඩී.එම. වරකකොඩ (2005) සංස්ක්තික කටයුතු පිළිබඳ දෙශාලනාමෙන්තුවල බන්තරමුල්ල

ක්‍රි.පු. තුන්වන සියවස හා ක්‍රි.ව. තුන්වන සිය වස අතර අවධියේ ඉන්දියාවේ විසු හරත මුනිවරයා විසින් රවනා කරන ලදයි සැලකෙන “නාට්‍ය ගාස්තු” ගුන්පයේ නාට්‍ය ක්ලාවේ ආරම්භය පිළිබඳ ප්‍රවතින් ද හෙළි වන්නේ නාට්‍යය වැනි ක්ලාවක ආස්වාද ජනනයේ මෙන්ම සමාජය කෙරෙහි බලපෑම් හැකියාව පිළිබඳව විවාරකයන් තුළ වූ විශ්වාසයයි. එම වෘතාන්තය අනුව නාට්‍ය ක්ලාවෙන් අපේක්ෂා කරන ලද්දේ කාමයෙහි හා ලෝහයෙහි වසයයට හිය ලෝකය අශ්ලීල ගති පැවැතුමෙන් යුතුව, ඒරුණා තොරාදියෙන් මූලාව දුක සැප මුසුව් පවතිදී ඒවායින් මිදීමේ හැකියාව ලබා දෙන ගුවන දායා ගෝවර වූ විනෝද ක්‍රිඩ්වක් සම්පාදනය කොට දීමය.²

ක්ලාවේ ඇති ආස්වාද ජනන හැකියාව සහ සමාජය කෙරෙහි බලපෑම් හැකියාව යන දෙපාර්ශ්වයම කෙරෙහි ක්ලාකරුවන්ගේ හා ක්ලා විවාරකයින්ගේ පමණක් තොට්, දාරුණිකයන්ගේ ආගමික තායකයින්ගේ මෙන්ම දේශපාලන තායකයින්ගේ ද, අවධානය ඉතිහාසය පුරා යොමු වී ඇත.

මේ තත්ත්වය නිසා ක්ලා ක්ශේත්‍රයෙහි ප්‍රධාන ප්‍රවාහයන් කිහිපයක් වරින්වර පැන තැගෙනු දැකිය හැකිය. එක් ප්‍රවණතාවක් වන්නේ ක්ලාකරුවා තමාට සමාජය කෙරෙහි බලපෑම් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද දැනුවත්ව එහෙත්, ආස්වාද ජනන අරමුණ ප්‍රමුඛස්ථානයෙහි තබාගෙන නිරමාණ කාර්යයෙහි යෙදීමයි. ක්ලාවෙහි ප්‍රධාන අරමුණ ආස්වාද ජනනයයි විශ්වාස කළ සමහර සංස්කෘති විවාරකයේ ඒ මගින් සමාජයට කිසියම් උපදෙසක් දීමේ හැකියාව ද උපයෝගී කොට ගත හැකියයි පිළිගත් බව

2 බලන්න: ජාත්‍යමුත්‍රිප්‍රජීත නාට්‍යගාස්තු, පරාම සාග්‍රහ, පරිවර්තනය වෝල්ටර මාරසිංහ (2004) ඇස් ගොඩගේ සහෙදරයේ, කොළඹ 2-3 පිටු



බරයෝල්ට් බෙජ්ට්

පෙනේ. එකාලොස් වන සියවසේ ජ්‍යෙන් වූ කාණ්ඩා විවාරක මම්මට ආචාර්යවරයා කළාවෙන් (කාචායෙන්) දෙන උපදේශය හඳුන්වා ඇත්තේ "කාන්තා සම්මිත උපදේශ"යක් ලෙසිනි.³ මෙම සංකළුපය පිළිබඳව කරන විග්‍රහය දෙස බලන විට පැහැදිලි වන්නේ කළාවෙන් උපදේශයක් ලැබීම කිසියම් තත්ත්වයක් තමා ඉදිරිපිට ගෙන හැර දැක්වෙන විට එය අත්දැකීමෙන් කිසිවකු විසින් ලබන අවබෝධය තුළින් හට ගන්නක් බවයි.

මෙම ලිපියේ දී විශේෂ අවධානය යොමු වන්නේ සාහිත්‍යය, නාට්‍යය හෝ සිනමාව වැනි මිනිස් සමාජය හා පුද්ගල වරිත විෂය කොට ගෙන නිර්මාණය වන කළාවන් හා එංඩු නිර්මාණයන්හි යෙදෙන කළාකරුවන් පිළිබඳවය.

³ බලන්න: එදිරිවීර සරවිතන්ද, කළුපනා ලෝකය (1995), එස් ගොඩලේ සහෙරයෝ, කොළඹ 47-62 පිටු (කාචාය, කාන්තාවක මෙන් උපදෙස් කියයි)


මෙබදු කළාවන්ගෙන් ඒවා පරිහරණය කරන්නවුන්හට සංකීරණ ආස්වාදයක් ලබා දීමේ ප්‍රධානම සාධකය වන්නේ තමා ඉදිරියේ මැවෙන සිද්ධීන් හා වරිතයන් දෙස ඒවා කෙරෙහි ආසක්ත නොවී නිරික්ෂණය කිරීමට හැකියාව ලබා දීම තුළින්ය යනු මෙම ලේඛකයාගේ ස්ථාවරයයි. මෙම ස්ථාවරයට එරෙහි තවත් මතයක් තිබේ. ඒ අනුව කිසියම් කළාකාතියක එන වරිත හා සිද්ධීන් සමග පායකයා හෝ පෙක්ෂකයාට අනනා වීමට සැලැස්වීම තුළින් ආසක්ත කිරීම ආස්වාදනයේ ප්‍රධාන සාධකය බවයි.

මේ මත දෙකම වසර දහස් ගණනක් තිස්සේ පෙරපර දෙදිග කළා ලෝකයේ වර්ධනය වූ ඒවාය. ජ්‍යෙක්ෂකයා හෝ පායකයා කළා කාතියේ එන වරිත හා සිද්ධීන් සමග අනනා වීම තුළින් ඔහුට හෝ ඇයට ආස්වාදයක් ලැබෙන්නේය යන මතය පැරණි ග්‍රීසියේ හට ගෙන ඇරිස්ටෝවල් පත්‍රවරයා විසින් තහවුරු කරනු ලැබ බටහිර කළා ලෝකයේ ප්‍රවලිත වූවකි.

කළාකාතියක අන්තර්ගත සිද්ධීන් හා වරිතයන් ඒවා කෙරෙහි ආසක්ත වීමකින් තොරව නිරික්ෂණය කිරීම තුළින් ආස්වාද ජනනය පිළිබඳ අදහස මෙම ලේඛකයා දන්නා පමණින් පළමුවරට ඉදිරිපත් කරන ලද්දේ නාට්‍ය ගාස්තු කාතියේ කතුවරයා ලෙස සැලකෙන හරත මුනිවරයා විසිනි. ඒ කරුණ හා ගෘංගාර රස් ජනනයේදී නිර්වේදය තමැති අනුහාවයේ අවශ්‍යතාව අවධාරණය කිරීම තුළින්ය. පසුකාලීන සංස්කෘත ත්‍යාගාචාරයටයින් විසින් වර්ධනය කරන ලද සාධාරණීකරණ සංකළුපයේ අර්ථය වූයේ ද කළා කාතියක ඉදිරිපත්කරනු ලබන වරිතයන් හා අනනා නොවී මගේ මගේ නොවේය ආදී වූ හේදයක් ඇති කොට නොගනිමින් කළා නිර්මාණය ආස්වාදය කිරීමය.



ඉන්සිස් බෙකන්



ඉමැනුවල් කාන්ටි

කලාවේ ඇති සමාජ සංසිද්ධීත් දුරස්ථා කිරීමේ ගක්තිය අවධාරණය කළ මුල්ම බටහිර විවාරකයා වූයේ 16/17 සියවස්වල මහා බ්‍රිතාන්‍යයේ පිටත් වූ ඉන්සිස් බෙකන් නමැති දාරුණිකයාය. ඔහු කලාවේ මෙම ගක්තිය හැඳින්වුයේ distancing power of art යනුවෙනි. 18 වන සියවසේ ඉපිද 19 වන සියවසේ මුල් දශකයේ මිය ගිය ජර්මන් ජාතික ඉමැනුවල් කාන්ටි කලා ආස්ථානය හා උපේක්ෂාව (disinterestedness) අතර සම්බන්ධතාව නිරික්ෂණය කළ තවත් ප්‍රධාන බටහිර විවාරකයෙකි.

කලාවේ මෙම හවුසතාව යෙදා ගනිමින් කලා නිර්මාණ තුළින් ආස්ථාන ජනනය හා අවබෝධය යන අරමුණු දෙකම ඉටු කර ගැනීමේ කුමවේදයක් නිපද වූ දාරුණික කලාකරුවා වූයේ 20 වන සියවසේ ජර්මනියේ ජීවත් වූ බරෝව්ල්ට් බෙශ්විය. කලා කාන්තියක් තුළින් සමාජ අභිනයන් ප්‍රේක්ෂකයා හෝ පායිකයා හමුවේ ආගන්තුකකරණයකට හාජනය කිරීමේ හැකියාව ඔහු පෙන්වා දුන්නේය.

ආසියානු රටවල කලාවේ, විශේෂයෙන්ම නාට්‍ය කලාවේ සහජයෙන්ම ආගන්තුකකරණ අර්ථයක් ඇති බව බෙශ්ටි නිරික්ෂණය කළේය. බෙකිංච් ඔපරා රංගනවල, ජපන් නො හා කඩුකි නාට්‍යයේ මෙන්ම සංස්කෘත නාට්‍යයේද ඔහු මේ ගුණය නිරික්ෂණය කළේය. එසේ වූව ද ඔහු එම නිරික්ෂණය තුළින් බැස ගත් නිගමනය වූයේ වර්තමාන යුගයේ අවශ්‍යතාවන් අනුව මෙම ආගන්තුකකරණ උපකුම යොදා ගනිමින් නාට්‍යයේ ප්‍රේක්ෂකයාට විවාරාත්මක නිරික්ෂකයෙකු වීමේ හැකියාව ලබා දීමට හැකි බවය. එසේම ආගන්තුකකරණය මගින් හාටයන් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවත්, තමා ප්‍රතික්ෂේප කරන්නේ හාටයන් උද්දීපනය කළ හැක්කේ අනන්‍යකරණය තුළින්ය යන ග්‍රාමය සෞන්දර්යවිද්‍යාව බවත් අවධාරණය කළේය.

වර්තමාන නාට්‍ය කලාවේ අරමුණ විෂයයෙහි සිය අවසාන ත්‍යාගාත්මක ප්‍රකාශනය වූ "නාට්‍ය කලාවට කුඩා මෙවලමක්" ලේඛනයේ බෞජ්ට්‍රී මෙසේ සඳහන් කරයි: "අනෙක් හැම කලාවක් මෙන්ම නාට්‍ය කලාව ද ආරම්භයේ පටන්ම මිනිසුනට ආස්ථාදය ලබා දීම සඳහා වූ ව්‍යාපාරයක් විය. නාට්‍ය කලාවට එයට සුවිශේෂ වූ ගරුත්වය ලබා දෙන්නේ මෙම අරමුණයි. නාට්‍ය කලාවට මෙම ආස්ථාද ජනනය හැර වෙනත් බලපත්‍රයක් අවශ්‍ය නැත. එහෙත්, එය නම් තිබිය යුතුමය. එය සඳාවාරය සපයන්නක් බවට පත් කිරීමට අපට කිසි ලෙසකිනුත් නොහැකිය. එබදු ප්‍රයත්නයකින් අප අතින් නාට්‍ය කලාවේ පදනම බිඳ දුම්මේ අවදානමක් නම් ඇති විය හැකිය. එසේ සිදු වන්නේ විශේෂයෙන්ම ඒ මගින් දීමට තැන් කරන සඳාවාරාත්මක පාඨම ආස්ථාද ජනක ලෙස ඉදිරිපත් නොවන විටය."⁴

බටහිරලෝකයේ බොහෝවිවාරකයින් විසින් බෞජ්ටී හඳුන්වනු ලැබ ඇත්තේ දේශපාලන කලාකරුවකු ලෙසය. එසේම මාක්ස්ච්වාදීයෙකු ලෙසය. එබැවින් කලාව පිළිබඳව එවැන්නකු මෙවැනි ප්‍රකාශයක් කරනිසි සමහර මාක්ස්ච්වාදීනට පවා පිළිගැනීම අපහසුය. එහෙමත් නොව, ඔහු ජීවත්ව සිටි අවධියේ ප්‍රබලව පැවති සමාජවාදී යථාර්ථවාදය නමින් හැඳින්වුණු සෝචිතයට නිල කලා ප්‍රවණතාවයේ අනුගාමිකයේ ආකෘතිවාදීයෙකුයි ඔහුට පරිහව කළහ. නාට්‍ය කලාව වර්තමාන යුගයට ගැළපෙන කලා මාධ්‍යයක් බවට පත් කිරීම සඳහා ස්ථාභාවිකවාදය ප්‍රතික්ෂේප කරමින් ආගන්තකකරණය අරමුණු කොට ගත් ආබ්‍යාන රංග කුමයක් ගොඩ තැගීමට ඔහු විසින් කරන ලද ආකෘතිමය අත්හදා බැලීම් හා නිර්මාණ මෙයට ප්‍රධාන හේතුන් විය.

4. බලන්න: Brecht on Theatre, සංස්කරණය හා පරිවර්තනය ජේන් විලට (1975), Hill & Wang, New York, 428 පිටුව

එසේ වූව ද බෞජ්ටී සාම්ප්‍රදායික ස්ථාභාවික රංග කුමයේ සංයුතා පද්ධතිය වෙනුවට හඳුන්වා දුන් නව සංයුතා පද්ධතිය මෙන්ම ඒ මගින් නාට්‍යයේ තිබූ මායාරුෂීබව ඉවත් වීම රෝලාං බාත් වැනි ඔහුගේ දේශපාලන ස්ථාවරය පිළි නොගත් පශ්චාද් තව්‍යවාදී විවාරකයින්ගේ ඇගයීමට ලක් විය.


බෞජ්ටී විසින් හඳුන්වා දෙන ලද මාර්ගය වූයේ කලාව හුදු ප්‍රවාරාත්මක අවියක් නොව, ආස්ථාදය තුළින් අවබෝධයක් ද ලබා දිය හැකි නිර්මාණාත්මක කාර්යයක් බවය. වර්තමාන කලාකරුවාගේ සමාජ වගකීම හුදු උපදෙස් දීමකට සීමා නොවන කලා විෂයයක මෙහෙයක් බව තිගමනය කිරීමට බෞජ්ටී ලොව පුරා පිළිගැනීමක් ලැබූ කලාකරුවකු බවට පත් වීමට ද ප්‍රධානම හේතුව වියයි කිව හැකිය.

මෙහි දී විශේෂයෙන් වැදගත් වන්නේ ගැසිස්ටී ඒකාධිපතිවාදයට හා ධනවාදයට එරෙහිවත්, සාමයට හා සමාජ සාධාරණයට පක්ෂවත් පැහැදිලි ස්ථාවරයක් ගත් බුද්ධිමතකුව බෞජ්ටී වැන්නකු කලාවේ මූලික අරමුණ ආස්ථාද ජනනයය යන තිගමනයට පැමිණීම මෙන්ම කලා කරුවාගේ ප්‍රධාන වගකීම මිනිසුනට ආස්ථාදය ලබා දීමයයි තීරණය කිරීමය.



ආචාර්ය මයිකල් ත්‍රිනාන්දු

බරලින් සරස්වියෙහි ආචාර්ය (D.Phil) උපාධිධාරියෙකි. ඇමෙරිකාවේ චොමිංටන් සරස්වියෙහි පුල් බුදිව ගාස්තුවන්තයෙකි. නිවියෙක් නුවර සිටි සරස්වියෙහි නාට්‍ය කලාව පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනයේ පර්යේෂකයෙකු හා දේශනයකු ලෙස කටයුතු කර තිබේ. 2001-2002 වසරවල ලංකා කලා මණ්ඩලයේ සභාපති වූ ඔහු ජේරුදෙණිය සරස්වියේ විශ්‍රාමික ආචාර්යවරයෙකි. වර්තමානයෙහි ඇත්තා ප්‍රවන්පනෙහි කරනා තනතුර දරයි.



මෙතෙක් පැවැති ඉක්තරමීම සත්‍ය ප්‍රබන්ධයි

සුයෙනා අරංජ්දති රෝගි

උපන :

1961 නොවුම්බර් 24
ඉන්දියාවේ මෙගාලයා ප්‍රාන්තය,
ඩිලොං නගරය

මුළු තියෙය් :

පියා - රෝගි රෝගි (හින්දු) -
තේ වතු පාලක
මට - මේරි රෝගි
(සිරියානු ක්‍රිස්තියානි) ගුරුවරියක්

අධ්‍යාපනය :

- තම්ල්නාඩුවේ ල්‍යිඩ්‍රේල් හි
ලෝරන්ස් පාසල
- තවදිල්ලියේ සැලැසුම් හා
ගෘහනිර්මාණ ගිල්පි පාසල

විවාහය :

ජේරාඩි කුන්ඩා (ගෘහ නිර්මාණ ගිල්පි)
පුදිජ් ක්‍රිසේන් (විතුපට අධ්‍යක්ෂ)

නිර්මාණ ජීවිතය :

රශපුම, තිර පිටපත් රචනය, ලේඛන
කළාව


පළුකොට ඇති පොත් :

The God of Small Things
An Ordinary Person's Guide to
Empire
The Algebra of Infinite Justice
Walking with the Comrades සහ
තවත් පොත්

ත්‍යාග හා සම්මාන :

මැන් බුකර සම්මානය (1997)
ලනාන් පදනම පිරිනමන සංස්කෘතික
තිදහස පිළිබඳ සම්මානය (2002)
සිඩිනි සාම සම්මානය (2004)
සුඡිෂ්ට ලේඛන කලාව සඳහා වන
තොරතු මේලර් සම්මානය (2011)

ඩී ක්දහස් නවසිය අනුහත (1997) වනවිට
ඩී ඉන්දියාව ලුතානායෙන් තිදහස ලබා
අධ්‍යිකාරීය පිරි තිබූණි. අවශේෂ ලෝකය දී
සමාග විසින් වන සියවසේ එළුපතට පැමිණ
සිටි උපමහාද්වීපය ජනගහනයෙන් මෙන්ම
සිය ආර්ථික හා තාක්ෂණික ගක්තියෙන් දී
තවත් ලෝක බලවතෙකු ලෙස උදාරම්



ලෙස නැගී සිටියා පමණක් නොව, එතෙක් නොවූ විරුද්ධ ආකාරයට සිය ජාතිකවාදී හා පරිභේදනවාදී ප්‍රතිපත්තින් ආක්‍රමණකාරී ලෙස ක්‍රියාවට නංවමින් සිටියේය.

අර්ධ ස්වයං වර්තාපදානයක් ද වන The God of Small Things දේශපාලන නවකතාවකි. එය ඉන්දියාව තුළ මුළුබැසැගන් කුල කුමයට විරෝධී කර්කාරු විවේචනයක් වන්නාසේම, ඉන්දියානු සමාජයේ දේශපාලන, සමාජ වාර්ගික හා ආගමික කුහකන්වයන් නිරාවරණය කරන කතාවකි. එය යටත්විජිතකරණයට ලක්ව සිටි ජනතාවකගේ මුශ්කේ හා උඩිය පරාදීන මානසිකත්වය පිළිබඳ සටහනක් වන්නා සේම පිතා මුලික සමාජය තුළ විවිධ අසාධාරණකම්වලට ලක්වන කාන්තාවන්ගේ බේදාය විතුණු කරයි. මේ අතර මුඛ්‍ය කතා ප්‍රවත්ත දිග හරින්නේ බිඳ වැට්ටු පවුලක් තුළ මව හා දුරුවන් මුහුණාපාන අවාසනාවන්ත ඉරණමය.

සිය ප්‍රතිරූපය අමුණා ලෝකය හමුවට ගෙන යැම පිණිස උපකාරී වූ සෞදුරු පිළිරුවක් අහමු ලෙස ඉන්දියාවට ලැබුණේ ද මේ අවධියේ ය.

The God of Small Things නවකතාවලිය The Man Booker ත්‍යාගය දිනා ගනීමින් අතිගය කිර්තියට පත් අරුන්දති රෝඩ මාධ්‍යයන් මගින් ලෝකය පුරා ඉන්දියාව රැගෙන හිය නිල නොලත් තානාපත්තියක බඳු වුවාය.

“මි ‘රාජ කුමාරිකාවක්’ බඳුය. සුන්දරය. මුදු ගැහැණු කළ කෙස් කලඹ, උස් කොපුල් ඇට සහිත කම්මුල්, නාස් මුදුවක් පැලදි දිගටි සහිත් නාසය, යෝග අහාස හා ස්වාය (aerobics) ව්‍යායාමවලින් හැඩවු නම්සිලි කෙසග සිරුර...” මි. ඉන්දියාවේ වෙළඳ ලාං්ඡනය බවට පත්වීමට හැම අතින්ම සුදුසුකම් ලැබ සිටියා ය.

ලිණු ලිණුවේම භාෂා ගණනාවකට පරිවර්තනය වී ලොව පුරා සංවාරය කළ The God of Small Things සමග ඇගේ රුව ද ප්‍රවලිත විය. ‘සිල්ලර දෙයියේ’ නමින් මෙම කෘතිය සිංහලට ද තැගී තිබේ.

වන The God of Small Things දේශපාලන නවකතාව තුළ මුළුබැසැගන් කුල කුමයට විරෝධී කර්කාරු විවේචනයක් වන්නාසේම, ඉන්දියානු සමාජයේ දේශපාලන, සමාජ වාර්ගික හා ආගමික කුහකන්වයන් නිරාවරණය කරන කතාවකි. එය යටත්විජිතකරණයට ලක්ව සිටි ජනතාවකගේ මුශ්කේ හා උඩිය පරාදීන මානසිකත්වය පිළිබඳ සටහනක් වන්නා සේම පිතා මුලික සමාජය තුළ විවිධ අසාධාරණකම්වලට ලක්වන කාන්තාවන්ගේ බේදාය විතුණු කරයි. මේ අතර මුඛ්‍ය කතා ප්‍රවත්ත දිග හරින්නේ බිඳ වැට්ටු පවුලක් තුළ මව හා දුරුවන් මුහුණාපාන අවාසනාවන්ත ඉරණමය.



සිය ප්‍රථම ප්‍රබන්ධ කෘතියෙන් මජාත්‍යත්තර කිරීතියට පත්වන විට රෝදිගේ වයස අවුරුදු තිස් භයකි. එට පෙර ඇය විතුපට නිලියක, විතුපට අධ්‍යක්ෂවරියක හා තිර පිටපත් රචිකාවක ලෙස ද යම් ප්‍රසිද්ධියක් ලබා තිබිණි. එමෙන්ම ස්ත්‍රීන්ගේ අයිතින් වෙනුවෙන් හඳුනැගු සිය මවගේ අඩ්‍යාරේ යම්න් ස්ත්‍රීය උදෙසා යුත්තිය හා සාධාරණත්වය ඉටුකිරීම සම්බන්ධයෙන් පූවත්පත් හා සගරාවලට ඕ ලිපි ලිවාය.

දෙවතාවක්ම විවාහ දිවියට පිවිස සිටි ඇයගේ පළමු සැමියා ගහන නිරමාණ ගිල්පි ජෙරාඩි කුන්ඩා ය. ජ්විතයේ සෙසු සියලු සැප සම්පත්වලට වඩා පුද්ගල නිදහස ප්‍රිය කළ ඇය, කළක් නවදිල්ලයේ මුඩුක්කු පැල්පත් අතර වින් තහවුවලින් සඳු කුඩා නිවෙසක ජ්වත් වුවාය. නොබේ කළකින් සැමියාගෙන් වෙන්වී ගේවී හිද තව දිල්ලයේ ද ජ්වත්වන ඇය ස්වාධීන විතුපට අධ්‍යක්ෂවරයු වන පුද්ජ් ක්‍රිමෙන් සමග විසුවාය. මහු අධ්‍යක්ෂණය කරන මැසි

සහෙල් විතුපටයේ ගොපලු තරුණියකගේ වරිතයට පණ පොවන්නී ඇයයි. පුද්ජ් ක්‍රිමෙන් හා රෝදි එකතු වී ඉන්දියානු රුපවාහිනිය සඳහා රටේ නිදහස් අරගලය අලළා මාලා විතුපටයක් තැනු අතර, සැමියා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන *In Which Annie Gives it these ones* විතුපටයට තිරපිටපත ලියන්නී රෝදිය. *Electric Moon* විතුපටය ඔවුන් දෙදෙනා විසින් තැනෙන්නේ බ්‍රිතාන්‍ය රුපවාහිනියේ 'වැනල් 4' නාලිකාව සඳහාය. ධනවතුන්ගේ අධිකාරයක්ව පැවැති විතුපට කර්මාන්තය තුළ රදී සිටීමට ඔවුන්ට දුෂ්කර කාර්යයක් වූ අතර, ගේකර් කපුර් විසින් අධ්‍යක්ෂණය කරන ලද බැන්ඩ්වි කුයින් විතුපටයෙහි දුෂණ ජවතිකා දැඩි ලෙස විවේචනය කරමින් ඇය විසින් පූවත්පත්වලට දිගටම ලියන ලද ලිපි ද ඔවුන් සිනමා කර්මාන්තයෙන් ඇත් කිරීමට හේතුවක් විය. සිය විවේචන තුළින් ඇය පෙන්වා දීමට උත්සාහ කළේ ජ්වමාන වරිතයක් සම්බන්ධයෙන් (පුලාන්දේවි) එම පුද්ගලයාගේ අනුමැතියකින් තොරව එවත් ජවතිකා විතුපටයකට ඇතුළත් කිරීම පුද්ගල අයිතියක් උල්ලාගනය කිරීමක් ය යන කාරණය වුව ද, ඇයගේ මෙම ලිපි මාලාව සිනමා කර්මාන්තයේ නියුතුව සිටි බොහෝ දෙනෙකු ඔවුන්ගෙන් ඇත් කරවීය. සත්‍යය කුමක් හෝ වේවා, විතුපට කර්මාන්තය හා මාධ්‍යය තුළ, මිතුරන්ට පක්ෂග්‍රාහිවීම හා කල්ල ගැසීම තුළ අයෙක් භුද්‍යකාලා විය හැකි බව ඇය අවබෝධ කර ගත්තා ය.

අර්ධ ස්වයං වරිතාපළුනයක් ද වන *The God of Small Things* දේශපාලන නවකතාවකි. එය ඉන්දියාව තුළ මුල්බැසිගත් කුල කුමයට එරහි කරකු විවේචනයක් වන්නාසේම, ඉන්දියානු සමාජයේ දේශපාලන, සමාජ වාර්ගික හා ආගමික කුහකත්වයන් නිරාවරණය කරන




කතාවකි. එය යටත්වීමේතකරණයට ලක්ව සිටි ජනතාවකගේ මුශ්ද හා උඩගු පරාදීන මානසිකත්වය පිළිබඳ සටහනක් වන්නා සේම පිතා මූලික සමාජය තුළ විවිධ අසාධාරණකම්වලට ලක්වන කාන්තාවන්ගේ බෙදය විතුණුය කරයි. මේ අතර මුදා කතා ප්‍රවත දිග හරින්නේ බිඳ වැළැණු පවුලක් තුළ මෙ හා දරුවන් මුහුණපාන අවාසනාවන්ත ඉරණමය.

සාහිත්‍යකරුවකු සිය පැන හැසිරවිය යුත්තේ ‘නිකම්ම නිකං’ කතාවක් කීමට නොවේ යැයි තමා අවබෝධ කරගෙන සිටි බවට සාධක රෝපිගේ තවකතාවෙහි හමුවෙයි. පොත ලියන අවධිය (1992-1996) වනවිට ඕ ජ්විතයේ මෙන්ම කළා ලෝකයේ විවිධ හැල හැජ්පිලි හා කෙනෙහිල අත්විද සිටියාය. ඊට අමතරව යටත්වීම්ත පාලකයන්ගෙන් උරුම වූ බස බුහුරි ලෙස හසුරුවන්නට ඇය දැන සිටියාය. මෙසේ,

The God of Small Things බිජිවන්නේ මෙරු සමාජ, දේශපාලන දැක්මක් සහිත ලේඛිකාවකගෙනි. ඇගේ කෘතියට 1997 දී මැන් බුකර් සම්මානය ද, එයට හිමි ත්‍යාග මුදල ද ලැබුණි. ‘ඉන්දියා ඉන්ක’ නම් ප්‍රකාශන සමාගමක් විසින් හාපුරා කියා මුදණය කොට ප්‍රකාශයට පත්කරන ලද කෘතිය ඉක්බිති බ්‍රිතාන්‍යයේ හාපර් කොලින්ස් සමාගමේ ප්‍රකාශනයක් ලෙස බුකර් ත්‍යාගය සඳහා ඉදිරිපත් කරන ලද අතර, අද වනවිට ලොව පුරා ප්‍රකාශන සමාගම් කිහිපයක් පොත බෙදාහරිති. එය හාජා ගණනාවකටම පරිවර්තනය වී තිබේ.

‘සිල්ලර දෙයියේ’ පොතෙන් පසු ඇය තවත් එක් අප්‍රකට කතාවක් ලියා තිබේ. එහෙත්, ඇය අද වන විට ප්‍රබන්ධ සාහිත්‍ය රචනයෙන් සමුගෙන ඇද්දැයි සැක උපදී.

ප්‍රථම කෘතියෙන් ලද ජගත් කිරීතිය තව තවත් නවකතා රචනා කිරීමට, තව තවත් සම්මානවලට සුදුසු කෘති ලිවිම සඳහා ඇයට අනුප්‍රාණය නොසැපයිද? එසේන් තැනුහොත් ඇගේ නිරමාණ උල්පත සිදිගොස් ඇත් ද? නොඑසේ නම් ඇගේ



නිරමාණ ප්‍රහවයන් අන් දිසාවකට යොමුවේ ඇද්ද? මෙම ලේඛිකාව පිළිබඳව තොරතුරු විමසන විට පෙනී යන්නේ ඉහත දැක්වෙන කරුණු තුනෙන් අවසාන කරුණ ඇයට අදාළ කළ හැකි බවය.

දැන් ඇය ලියන්නී අකල්පිත කතාය. සැබු තතුය. ඉන්දියානු ජනතාව මෙන් ම ජගත් ප්‍රජාව පෙළෙන්නා වූ දේශපාලන සමාජ, පාරිසරික ගැටුපු පිළිබඳවය. මේ ප්‍රස්තුතවයන් වුව ද, ලේඛකයෙකුට සිය ප්‍රබන්ධයන් සඳහා තේමා කරගත් හැකි වුව ද, අරුන්දත් රෝදී ප්‍රබන්ධ කතාවෙන් බැහැරව, නිරුවත් සත්‍යයන් සිය ලියවිලි මගින් ජගත් පායකයා හමුවේ තබයි. එහෙත්, මෙම දේශපාලන, සමාජ ආර්ථික යථාර්ථයන් පිළිබඳව ලේඛනයේ යෙදෙන විද්‍යුත්තුන්ට වඩා රෝදීගේ වෙනසක් තිබේ. න්‍යාෂ්ටික පිළිරිම පිළිබඳව වේවා, නරමඳු නඩිය හරහා ඉදිවුණු යෝධ වේලි මගින් සිදුවූ මහා පාරිසරික විනාශයන් හා ජන



අවතුන්වීම් වේවා, බහු ජාතික සමාග මවලින් සිය රට තුළ මහා පරිමාණයෙන් සිදු කෙරෙන සම්පත් කොල්ලකුම් පිළිබඳ වේවා, ලියන ඇයගේ බස රසයෙන් විශුක්ත හෝ තීරස තැන. උපමා, රුපකවලින් විභුෂිත නොවූ ඒ බස අතිශයින් සරලය; හාවපුරුණය, අව්‍යාජය. ඒවා එම දුෂ්චර්ජිත ජනතා දේහි ව්‍යාපෘතින් දැක, එම ව්‍යාපෘතින්ට බේලිවන කෝටේ සංඛ්‍යාත ජනයා පමණක් නොව, මහා ගංගා, වනාන්තර, කදුවැටි පිළිබඳ මානව දායාවෙන් බරිත හඳුන්න් ගලා පැමිණ කඩුසි මත සිනිවුහන් වූ වදන්ය. සාහිත්‍යකාරියක ලෙස ඇය සතු වාසනා ගුණ මහිමය, සම්මාන පිට සම්මාන ලබමින් ජගත් කිරිතිය ලබමින්, සාද, සම්මත්තුණ මැද වැෂ්ජෙමින් කළේ ගෙවීමට නොව, සිය ගක්ති පමණින් පොදු මිනිසා වෙනුවෙන් හඳුන්න තැගිමට ඇය යොඳුගනියි.

සාහිත්‍යකරුවා සතු සමාජ වගකීම රෝදී ලේඛිකාව තේරුම් ගන්නේ හා ක්‍රියාවට නාවන්නේ එලෙසිනි. එය අසිරු කාර්යයක් බව නොකිව මතාය. පුරුශෝත්තමවාදී හා කුලවාදී ඉන්දියානු සමාජය තුළ ඇයට පක්ෂ වන්නේ අල්පය. එහෙත්, ඇය සිය





ස්ථාවරයෙන් බැහැරව තැත. මේ නිසාම ඇය දේශ දෝෂීනියක ලෙස අවමන් ලබයි. ඔහු එම නිගුහයන් ඉදිරියේ නොසැලේයි.

ඩූකර් ත්‍යාගයෙන් ලද කිර්තිය ඇගේ දේශපාලන රචනා ප්‍රකාශයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකාශකයන්ගේ එකත්වය ලබා ගැනීමට ද, පොත් සඳහා පොදු වෙළඳ පොලක් ලබා ගැනීමට ද උපකාරී වී ඇත. බ්‍රිතානුයේ ගාඩියන් හා ඇමරිකාවේ නිවියෝක් ටයිම්ස් හා නිවි ස්ටේට්ස්මන් වැනි ප්‍රවන්පන්වල ඇගේ පොත් පිළිබඳ ප්‍රශ්නයිය විවාර පළවෙයි. එනෙර සරසවිවුලින් දේශන සඳහා ඇයට ඇරියුම් ලැබේ. ලොව ප්‍රකට ආර්ථික දේශපාලන හා සමාජ විද්‍යාඥයින් සමග සාකච්ඡාවලට ඇයට ඇරියුම් ලැබේ. මේ කිසිදු තන්ත්වයක් ඇය වරප්‍රසාද ලෙස ගණන් නොගන්නා සෙයකි. ධනයෙන් ආසිය හෝ අති සුබෝපහෝගී ජීවිතයක් ගෙවීම ඇගේ අනිපාය නොවේ. තමන් ලෝක ප්‍රරටුසියෝක් (World Citizen)

ලෙස හදුන්වාගන්නා ඇය නවදිල්ලි තුවර ධනවතුන් වෙසෙන මහල් නිවසක ජීවත්වීම ඇය විවේචනය කරන්නවුන්ට හොඳ තුරුම්පුවක් වුව ද, ඒ මහල් නිවස තුළ ඇය වෙසෙන්නේ භුදෙකලාව ය. මෙහෙකාරියක වුව තැත. ඇගේ සුරතලා ‘පර’ බල්ලෙකි.

බලකාමයෙන් මධ්‍යනා ලද ඉන්දියානු පාලකයන් විසින් 1998 දී සිය සංග්‍රාම අවි ගක්තිය අසල්වැසි රාජ්‍යයන්ට පුදරුගනය කිරීම සඳහා කරන ලද න්‍යාශ්ටික පිළිරවීම් මෙම ජගත් කිර්තියාර ලේඛිකාව දේශපාලන ලේඛිකාවක් බවට පත්වීමේ හැරවුම් ලක්ෂ්‍යය විය. පරිකල්පනයේ අවසානය (The End of Imagination) මැයෙන් ඉන්දියාවේ න්‍යාශ්ටික අවි අත්හඳ බැලීම් පිළිබඳව ඇය විසින් දියන ලද ලිපිය ඉන්දියාවේ (Outlook හා Frontline) යන ඉංග්‍රීසි වාර සගරාවල පළවිය.

අරුන්දති රෝසිගේ ලිපිය න්‍යාශ්ටික අවිවල ක්‍රාරත්වය හා හයානක බව පෙන්වා දුන්නේ ය.

“අප වෙන වෙනම රාජ්‍යයන් විය හැකිය. එහෙත්, අප සියලු දෙනා ජීවත්වන්නේ එකම අහසක් යටය. එකම සුළුගක් හා එකම ජල ප්‍රවාහයක් බුක්ති විදිමිනි. විකිරණ ද්‍රව්‍ය පතනය සිදුවනු ඇත්තේ හමන සුළුග හා පතිතවන වැසි ජලය අනුවය. එවිට අප පකිස්තානයට එරෙහිව කරන යුද්ධය අපටම එරෙහිව කරන යුද්ධීමක් වනු ඇත.” සිය ඇය සඳහන් කළාය.

“න්‍යාෂේක සංග්‍රාමයක් ඇතිවුවහොත් අපේ සතුරන් වනු ඇත්තේ වීනය හෝ අමෙරිකාව හෝ අන් රාජ්‍යයක් නොවේ. අපේ සතුරා වනු ඇත්තේ මෙම මිහිතලයමය. මෙම සෑම මූලධාතුවක්ම - අහස, වාතය, භූමිය, සුළුග, ජලය මේ හැම දෙයක්ම අපට එරෙහි වනු ඇත. අපේ තගරද, අපේ වනන්තර ද, අපේ ගොවී බිම හා ගම්මාන ද, දින ගණන් දැවෙමින් පවතිනු ඇත. වාතය ගින්න බවට පත් වී, සුළුග ගිනිදු පතුරුවා හරිනු ඇත. හිමාංකයේ ඉතා පහළම උෂේණත්වය පහළ බැස න්‍යාෂේක සිසිර සාතුවක් උදාවනු ඇත. ජලය විෂ ඇසිඩ් බවට හැරෙනු ඇත. විකිරණයිලි අපද්‍රව්‍ය පොලොටට උරාගෙන භුගත ජලය විෂ සහිත වනු ඇත. බොහෝ ජීවිතු-සත්ව හා

ගාක ප්‍රජාව, මසුන්, කුරුල්ලන් වද වී යනු ඇත” සිය ඇය පෙන්වා දුන්නාය.

මෙම අතර, රටක න්‍යාෂේක බලය දියුණු කළ යුතු ඇයි දැයි බලධාරීනු මාධ්‍ය මගින් පෙන්වා දුන්හ. විනයෙන් ඇතිවිය හැකි තරජන, පකිස්තානයේ එදිරිවාදීකම් සහ බටහිර දියුණු රාජ්‍ය සමාග කරට කර සිටීමට නම් න්‍යාෂේක බලයෙන් ද සන්නද්ධ විය යුතුය යන අදහස් පාලකයේ තර්කානුකුලව ඉදිරිපත් කළහ.

තමන් ප්‍රගංසා මුබයෙන් කතා කළ සෞදුරු ලේඛිකාව එක්වනම එළඟ සිටී මෙම දේශපාලන ආසථානය ඉංග්‍රීසියෙන් ලියන, කතාබහ කරන ඉන්දියානු මධ්‍යම පත්තිය අපේක්ෂා නොකළ දෙයක් විය. මවුනට උවමනා වන්නට ඇතින් නිරන්තරවම සාහිතය සාකච්ඡා, සම්මන්ත්‍රණවලට සහභාගිවන, වසරකට දෙකකට වරක් වත් අලුත් කෘතියක් ලියා පළකොට සිය කීර්තිය ඔප මැදගන්නා, එයින් මවුන්ගේ ද පත්තිය බෙලවන ලේඛිකාවක විය හැකිය. එහෙත්, එම මධ්‍යම පත්තිය ඇගෙන් ඉවතට යන්නට වූ කළ තවත් පිරිසක් ඇය වටා රෝක් වෙමින් සිටියහ. ඒ ඉන්දියාවහි සාමාන්‍ය දුගී ජනයාය.





ವರಪ್ರಸಾದ ನೊಲ್ಡ ಕುಲಹಿನಯನ್ ಸಹ ಗೇತ್ತಿಕ ಶಂಥಾವಯ. ವರಕ್ ಆಗೇ ಕತ್ತಾವಕ್ ಅಷನ್‌ನಿಂದ 5000 ಕಡತ ವೈದಿ ಗೇತ್ತಿಕ ಶಂಥಾ ಓರಿಂಟ್‌ಸಾ ಪ್ರಾಂತಯೇ ಖ್ರಿಸ್ತನಾಗರದ ರೋಕ್ ಬ್ರಿಫ್. ಕತ್ತಾವ ಪ್ರಾಂತವೇನಾ ಅತರಾವಾರದೇ ಗೇತ್ತಿಕ ಶಂಥಾ 40ಕಡತ ವೈದಿ ಗಣನಕ್ ಅನ್‌ಅಭಿಂಗ್ರಾವ ಗನ್‌ನಾ ಲ್ಯಾ.

ವೆಲಿ ತಿಂಕ್, ಮದ್ದಾಮ ಪ್ರಮಾಣದೇ ಹಾ ಕುಬಿ ಪ್ರಮಾಣದೇ ವೆಲಿ ಧಾರಕದ ವೈದಿ ಸಂಬಂಧಾವಕ್ ದ್ವಿತೀಯ ಮಹಿ ಸಂವರದನ ಸ್ವಲ್ಪಾದಿತನ್ ಜಿದ್ದುವಿಯ ಹಕ್ಕಿ ವಿಂತಾಲ ಶಂಥಾ ಅವನ್‌ನೀವೆ, ಪರಿಸರ ವಿನಾಯ ಹಾ ಕಾಲಗ್ರಾಹಿಕ ವಿಪರ್ಯಾಸ ಆದ್ಯ ಪಿಲ್ಲಿಬಳವ ಶಂಥಾವ ದ್ವಾರಾ ವ್ಯಾಪಕ ಅವಿನ್ ವಿಂತಾನಿಯದ ಲಿಂಗಿಲೀಮಿಟ್ ಪೆಲ್ಲಿತೀವೆ

ಗಿಯ ವಸರೆ ದ್ವಿ ರೆಡ್‌ಡಿ ತನಿಂದ ಮಾತ್ರಿ ಕೆರೆಲ್‌ಕರೆವನ್ ಮ್ರಿತ್ಯಾಗೆದ್ದಿಲ್ಲ ವಿನ್ಯಾಸಕ್ರಿಯ ನ್ಯಾಲ್‌ರ ಗ್ರಿಯ. ಸಹಿ ಕಿಹಿಪಯಕಿನ್ ಪಾಕ್ ವಿನಯನ್ ಪಿರಿತರ ಪ್ರಾರ್ಥಿತ್ವ ಆಯ ಮಾತ್ರಿ ಕೆರೆಲ್‌ಕರೆವನ್ ಹಾ ಗೇತ್ತಿಕಯನ್ ದ್ವಿ ಸಂಪರ್ಕ ಗೆವ್ರಿತ್ತು ದ್ವಿನ ಕಿಹಿಪಯೆ ಅನ್‌ಘಾಕೀಮಿ ಪಿಲ್ಲಿಬಳವ Outlook ಸಾರುವರ ಶ್ರಿತಿಯಕ್ ಶ್ರೀವಾಯ. ಪರಿಶ್ರಾತ ಮಾದಿನ ವೆದ್ದಿನಿಯಕಗೆ ವಿಂತಾಂಗ ವಾರ್ತಾವಕ್ ಬಿಂದು ಮೊತ್ತ ದ್ವಿರ್ಸ ಶ್ರಿತಿ, ಪ್ರಾಂತೀಯ ಕತ್ತಾವಕ್ ನರಮಾತ್ರ ಸ್ವಾಹಿತ್ಯ ರಸಯನ್ ಪಿರಿ ಶ್ರಿತಿಲೀಲಕ್.


ನರ್ಮಧಾ ನದಿಯ ಗ್ರಾಹಕ ಹಾ ಮದ್ದಾ ಪ್ರದೇಶ ಪ್ರಾಂತ ಮೈದಿನ ಗಲ್ಲಾ ಬಸ್‌ನಾ, ಅಂತ ವಿನಿಯಿತ ಸಿಯ ಗಣನ್ ವೆಲಿವಲಿನ್ ಹರಜೆಕಾವ ಹೀಲ್‌ ಕರನ ಲ್ಯಾ ಶಲ ಧರಕ್. ಗಂಗಾವ ಹರಣಾ ಯೋದ ಸರ್ಬಧಾರ ಸರ್ವೋರ್ ವೆಲ್ಲೆಲ ಆತ್ಮಾ ತವತ್ ಲೆ ವೈನಿಮ ಪಿಂಚಿಸ ದ್ವಾರಾ ವೆಲಿ ಪರಿಸರವೆದ್ದಿನ್, ಆದ್ಯವಾಸಿಕ ಶಂಥಾ, ಗೊವಿಯೆ ಸಹ ತವತ್ ಮಾನವ ಹಿತವಾದ್ಯ ಶ್ರಿಯಾಕಾರಿನ್ ವಿಂತಾಲ ಪರಿಸರ ಲ್ಯಾಸೆಂಜನ್ ವಿಂತಾರ ಮಾಲಾವಕ್ ದ್ವಿತೀಯ ಕಲ್ಪ. ಮೆತ್ತಿದ್ದಿ ಪ್ರಾಂತ ಸಮಾಂತ ಶ್ರಿಯಾಕಾರಿನಿಯಕ ವಿಂತಾ ಮೊದಾ ಪತ್ತಕರ್

හා තවත් උද්සේෂ්‍යකයන් අතර අරුන්දති රෝඩි ද වූවාය.

සර්ඛාර සරෝච්චර වේල්ල ඉදිකිරීමේ රජයේ තීරණයට එරෙහිව ක්‍රියාකාරිකයන් විසින් නඩු පවරනු ලැබුව ද, උසාවිය රජයේ තීරණයට පක්ෂව තීන්දුව ලබා දුන්නේය. උසාවි තීරණයට එරෙහිව උසාවිය ඉදිරිපිට උද්සේෂ්‍යකය කළ පිරිස සමග ඒ අතර සිටි අරුන්දති රෝඩි ද සිරභාරයට ගන්නා ලදී. උසාවි තීන්දුවට එරෙහි ඇය මූල්‍ය ඉදිරිපත් කළ පෙන්සමෙහි වවත භාවිතය උසාවියට අපහාසවන පරිදි සිදුකර තිබීම ඇයට එරෙහි වෝදනාව විය.

නවදිල්ලියේ තිහාර බන්ධනාගාරයෙහි දිනක සිර දඩුවමක් භා රු. 2000ක දඩුයක් ඇයට තියම වූ අතර, දඩුවම නියම කරමින් නීතියා දුන් තීන්දුවෙහි මෙසේ ද සඳහන් විය; “නීතියේ තානාග ශිලි මහත්මා ගුණය ගෙනහැර පාමින් ද, වගල්ත්තරකාරිය ස්ත්‍රීයක බව සිහි තබා ගනිමින් ද, කළාව භා සාහිත්‍යය උදෙසා සේවය කිරීම පිණිස වඩා නොද සිහිකල්පනාවක් සහ යුත්තවන්තහාවයක් වගල්ත්තරකාරියට ලැබේය යන අජේක්ෂාවෙන්” මධ්‍යම රජයේ අනුග්‍රහය භා ආයිරවාදය ලබමින් බහු ජාතික සමාගම් විසින් රටතු සිදුකෙරෙන මහා පරිමාණ කොල්ලකැම්වලට එරෙහිව ඇය දිගින් දිගටම රටේ ගෝත්‍රික භා කුලහින ජනයා සමග එක්ව උද්සේෂ්‍යකයේ යෙදෙයි. ලිපි ලියයි. වඩා විශාල නැති පොත් ලෙස මේ ලිපි වරින්වර පළවෙයි. අද වනවිට මෙසේ ඇය ලියා ඇති පොත් ගණන හතුවිහාකටත් වැඩිය.

වසර 2002 දී ගුණරාටයේ මුස්ලිම් ජනයා සාතනයට ලක්වීම ඇය සිය ලිපි භා දේශන මගින් තරයේ හෙළා දැක්කාය.



ලන්බනයේ වේදුන්ත රිසෝරස් නම් සමාගමක් මගින් මධ්‍යම ඉන්දියානු කදුකරයේ සිදුකෙරෙමින් පවතින පතල් කැණීමට එරෙහිව ඇය වරින්වර සිය විරෝධතාව මතු කරයි. මධ්‍යම ඉන්දියානු කදුකරය බොක්සයිටි, ගල් අගුරු භා යපස් නිධිවලින් පොහොසත්ය. මෙම භුමිය සන වතාන්තරවලින් වැසි ඇති අතර ගේත්‍රික ජනයාගේ වාසස්ථානයන්ය. මෙම ගේත්‍රික ජනයා වරින්වර ඉන්දියානු හමුදාවේ ප්‍රභාරයන්ට ගොදුරු වන්නේ ඔවුන් මාඩි වාදී කැයලිකරුවන්ට සහය දෙන්නේ යැයි හමුදාව විශ්වාස කරන බැවිනි. එහෙත්, එවැනි වෝදනා කරමින් ආදි වාසින් ඔවුන්ගේ නිජවීම්වලින් පන්නා දමන්නේත්, ඔවුන් සමුහ වශයෙන් ඉන්දියානු බන්ධනාගාර තුළට ගාල් කරන්නේත් වේදුන්ත

රිසෝරස් සමාගමට සින්සේ වනාන්තරය තුළ පතල් කැණීමට අවස්ථාව ලබා දීමට බව පරිසරවාදීන්ගේ මෙන්ම රෝඩිගේ ද වෝදනාවයි. ගිය වසරේ ද රෝඩි තනිවම මාමි කැරුලිකරුවන් මූණුගැසීමට වනාන්තරය තුළට ගියාය. සති කිහිපයකින් පසු වනයෙන් පිටතට පැමිණි ඇය මාමි කැරුලිකරුවන් හා ගෝත්‍රිකයන් ද සමග ගෙවුණු දින කිහිපයේ අත්දැකීම් පිළිබඳව Outlook සගරාවට ලිපියක් ලිවාය. පරිණත

සෙසු දේශපාලන ලේඛනවල ද ලද මෙම සාහිත්‍ය ගුණය නොමැදව හමුවෙයි. මෙම රචනා ගදු කාවා වැන්ත. එහෙත්, එවා ප්‍රබන්ධ නොවේ.; ඇය වදන්වලට ගොනු කරන්නේ ඇය අත්දුටු සත්‍යයයි.

වඩා විශාල පොදු යහපතක් (The Greater Common Good) රචනාවෙහි තැනක ඇය මෙසේ සඳහන් කරයි.

අතැම් විට විසි එක්වන සියවසේ ද අපට කරන්නට ඇත්තේ මෙයයි. ලොකු

අගේ Algebra of Infinite Justice දේශපාලන ලිජි එකතුව වෙනුවෙන් ඉන්දියානු සාහිත්‍ය ඇක්චිම් තනාගය පිරිනැමීම සඳහා ඇය නම් කරනු ලැබුව ද, රෝඩි සම්මානය ප්‍රතික්ෂේප කළාය. ඇමෙරිකානු යුද්‍යා ප්‍රතිපත්ති හා නව අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන සිය රටෙන් ලැබෙන විම සම්මානය පිළිනොගන්නා බව ඇය ප්‍රකාශ කර සිටියාය.

මාධ්‍ය වේදිනියකගේ විශේෂාංග වාර්තාවක් බදු මෙම දිරිස ලිපිය, ප්‍රබන්ධ කතාවක් තරමටම සාහිත්‍ය රසයෙන් පිරි ලියවිල්ලකි. දැන් මෙම වාර්තාව පොතක් ලෙස (Walking with Comrades) එහි දැක තිබේ. ඇගේ

දේවල් කඩා බිඳ දැමීමයි. ලොකු බෝම්බ, විශාල වේලි, විශාල පරමාදර්ශයන්, විශාල විසංවාදයන්, විශාල රාජ්‍ය, විශාල යුද්ධ, ලොකු වීරයන්, ලොකු වැරදි. අතැම් විට එය කුඩා දේවල්වල සියවස වනු ඇත.



“ඉන්දියාව තුළ අවතැන්වූ ලක්ෂ ගණන් ජනයා, සිදුවන්නේ යැයි පිළිනොගැනෙන යුද්ධයක සරණාගතයන් මිස අන් කටුරුද? සුදු ඇමෙරිකවේ, ප්‍රංශ කැනඩාවේ, එසේත් නොවෙනාම හිටිලර්ගේ ජර්මනියේ වැසියන් මෙන් ඉවත බලා ගතිමින් එය අපි ඉවසා සිටිමු. ඇයි? එය සිදුකරන්නේ වඩා ග්‍රේෂ්‍ය පොදු යහපත (Greater Common Good) සඳහා යැයි අපට කියා ඇති බැවිනි. සංවර්ධනයේ නාමයෙන්, ජාතික අභිවෘද්ධියේ නාමයෙන්, එය සිදුවන්නේ යැයි අපට කියා ඇති බැවිනි. (වඩා උත්කර්ෂවත්වන්නේ එයයි.)”

ලෝකයේමෙම ඉසවිවෙහිපොලාවට කන් තබා අසා සිටින්න. බුරා බුරා නැගෙන කෝපයේ අපිලිවෙළට වැයෙන බෙරහඩ ඔබට නොඇසේද? කරුණාකර ඔය යුද්ධය දැන් නවත්වන්න. මිනිසුන් මිය හියා ඇති. අති කාර්යක්ෂම මිසයිලවල සුක්ෂමතාව නොසැහේ. ඒවා, මැඩිගෙන සිටින කෝප වියරුවේ ගබඩා ප්‍රුපුරා හරිතු ඇත.“ (2001 ඇල්ගිස්තාන් යුද්ධය)

සිවිල් සමාජ සමාගම එකතු වී රෝපි සිදුකරමින් සිටින කාර්යභාරය හඳුනාගැනීමක් ලේස තව මැකසිකෝවේ ලනුන් පදනම (Lannan Foundation) මගින් ඇයට සංස්කෘතික තිදහස පිළිබඳ සම්මානය 2002 පිරිනමන ලද අතර, එයින් ඇය ලද බොලර් 2,50,000 ක ත්‍යාග මුදල ඉන්දියාවේ බිම මට්ටමේ සිවිල් සංවිධාන භතලිතක් අතර බෙදා දුන්නා ය. යොද සංවිධාන ව්‍යාපෘතින් හේතුවෙන් අවතැන්වා භාෂ්චිකාව අභිමි- බුලක්ෂ සංඛ්‍යාත ජනත්වාගේ මානව අයිතින් වෙනුවෙන් ඇය සිදුකරන කාර්යභාරය උදෙසා 2004 දී මූල්‍යෝගිතාවෙනු සාම පදනම මගින් ඇයට සිඩිනි සාම සම්මානය පිරිනැමිණි.

“ලේඛිකාවක ලේස මානව අයිතින් උදෙසා ඇය මුළු මහත් ලොවටම අහියෝග කර සිටීම සම්මාන සඳහා ඇය තෝරා ගැනීමට හේතුවයි” සම්මාන පදනමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඇයට පෙර මෙම සම්මානය ලැබූ අය අතර බංගලාදේශයේ ග්‍රාමීය බැංකුවේ නිර්මාතා මොහමඩ් යුතුස්, නොබේල් සාම සම්මාන ලාභී බේස්මන්ඩ් වුවු සහ නැගෙනහිර විමෝරයේ ජනාධිපති ක්සනානා ගුස්මාඩ් ද වෙති.

සුදිෂ්ට ලේඛන කළාවට කැප වූ පුද්ගලයන් උදෙසා පිරිනැමෙන තෝර්මන් මේලර් ත්‍යාගය 2011 වසරේ දී රෝපි වෙත පිරින්මන ලදී.

විඹිෂ්ට ඇමෙරිකානු ලේඛකයෙකු හා විවාරකයෙකු වූ තෝර්මන් මේලර් නමින් මෙම සම්මානය පිදෙසි. තිවියෝක් තුවර පැවැති සම්මාන උලෙලේ දී, වේදිකාවේ නැගී සිටි ලේඛිකාව, ත්‍යාගය සඳහා තමන් තෝරා ගැනීම පිළිබඳව ස්ත්‍රිය ප්‍රකාශ කළද, ඉන් පසු එම ඇමෙරිකානු ප්‍රේක්ෂකයන් හමුවේ ඇමෙරිකාව ලොව පුරා සිදුකරන ද්‍ර්ය්ට් හා අස්‍යධාරණ ක්‍රියාවන් පිළිබඳව සඳහන් කිරීමට පසුබව නොවූවා ය. ඇමෙරිකාව වෙනත් රාජ්‍ය විනාශ කිරීමට ක්‍රියාකරන්නේ යම්සේද, ඉන්දියාව තමන්ගේම රටෙම දුහු ජනයා පෙළන්නේද ඒ ආකාරයෙන්ම යැයි ඇය කියා සිටියාය.

අගේ Algebra of Infinite Justice දේශපාලන ලිපි එකතුව වෙනුවෙන් ඉන්දියානු සාහිත්‍ය ඇක්චිම් ත්‍යාගය පිරිනැමීම සඳහා ඇය තම් කරනු ලැබූව ද, රෝපි සම්මානය ප්‍රතික්ෂේප කළාය. ඇමෙරිකානු යුද්වාදී ප්‍රතිපත්ති හා නව අධ්‍යාපනවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන සිය රටෙන් ලැබෙන එම සම්මානය



පිළිනොගන්නා බව ඇය ප්‍රකාශ කර සිටියාය.

ලෝකයට වඩාත්ම බලපෑම් ඇතිකළ පුද්ගලයන් සිය දෙනා ලෙස මේ වසරේ අප්‍රේල් මාසයේ ටයිම් සගරාව පළකොට ඇති තම් අතර, අරුන්දති රෝඩී තම ද ඇතුළත්ය.

මෙම තෝරා ගැනීම සම්බන්ධයෙන් හේතුපායය ලියන සම්මානලාභී ඉන්දියානු ලේඛක පන්කප් මිගු මෙසේ සඳහන් කරයි.

“ඉවක් බවක් තැනිව ගෝලියකරණය වී ඇති ලෝකයක් තුළ පවතින ගැටුම් හා විත්තාවේගී කම්පනයන් සඳහා අකල්පිත (Non-fictional) ආකාරයෙන් මැදහත්වීමෙන් විද්‍යාමාන වන්නේ ඇගේ අභිත හාවමය හා දේශපාලන බුද්ධියයි.” ගැටුවලින් බෙරිම සඳහා විද්‍යාත්මක් එකිනෙකාට ප්‍රශ්‍රසා කරගනීමින් ඇය බේරා ගන්නා, විනෝදය සැපයීම පමණක්ම අරමුණු කොටගෙන තොරතුරු නිෂ්පාදනය වන යුගයක ඇය දැකීමේ සිතීමේ සංවේදනයේ එඩිතර මං පෙන්වා දෙමින් සිටින්නිය.”

නිසැකවම ඇය එඩිතර ස්ත්‍රීයකි. සිය පරමාදර්ශයන් හා අරමුණුවල අවංකත්වය මෙන්ම තමා සතු ඇසු පිරු යුතාය පිළිබඳව

ඇය සතු ආත්ම ගක්තිය මෙම එඩිතර බවේ රහස විය යුතුය.

පිළිගත් සරසවියකින් උපාධි සහතික ලබා තැනි, ගොරව උපාධි සම්මානවලින් පිදුම් ලැබ තැනි ඕ සමකාලීන සමාජවාදී බුද්ධිමතුන්ගේ ගොරවයට පාතු වී සිටින්නිය. ඇමෙරිකානු හාජා වේදියෙකු හා දේශපාලන මතධාරියෙකු වන තෝම් වොමස්කි සමාජ ක්‍රියාකාරිකයෙකු වන හොටාර්ඩ් සින්, උරුගුවේ රාජ්‍යයේ ප්‍රබල මාධ්‍යවේදියෙකු හා ලේඛකයෙකු වන එච්චාර්බේෂ ගැලියානෝ කැනේඩියානු ලේඛිකාවක හා සමාජ ක්‍රියාකාරිනියක වන නයෝම් ක්ලේඩින් මේ කිහිප දෙනෙකි.

ඇමෙරිකාව ඉරාකයට එරෙහිව ගෙනගිය අතියය අමානුෂික යුද්ධයෙන් පසු ඇමෙරිකාවට එරෙහිව පවත්වන ලද ජ්‍යත් ජනතා අධිකරණයෙහිසහභාගින්වයදරන ලදී. අරුන්දති රෝඩී ලේඛිකාවය. ඇමෙරිකාවේ යුද ක්‍රියාමාර්ග ජීනිවා සම්මුතින්ට එරෙහි බව එහිදී ප්‍රකාශ කෙරිණි.

ඇගේ මෙම ජීවිතය තිසැකවම සායෝපවන් සුවපහසු එකක් විය තොහැකිය. දිගටම නවකතා රවනයේ යෙදුණේ තම ඇයට වඩා සුව පහසු වඩා දිප්තිමත් දිවියක් ගත කළ හැකිව තිබූණි. නවකතා රවනයේ යෙදෙන ධනවත් ඉන්දියානු සුරුලිතිය යැයි

ඇය හැඳුන්වන්නට ඉඩ තිබිණි. එහෙත්, ඇය එසේ වී තැත. ඉන්දියාවේ පොලිසිය ද, හින්දු අන්තවාදීනු ද සංජුවක් ලද සැකින් ඇය සිරහාරයට පත්කරන්නට හෝ ඇගේ වාසස්ථානය කඩා බේද දමා ඇයට පහර දෙන්නට සූඛනම් ය. එහෙත්, ඇය සිය ක්‍රියාකාරකම් නවතා දමන්නට සූඛනම් බවක් නොපෙනේ.

පසුගිය දශක දෙක තුළ ඉන්දියාව තුළ විශාල සුපිරි දෙනවත් පත්තියක් බිජි විය. එමෙන්ම, දිනකට රුපියල් විස්සක වත් ආදායමක් නොලබන කෝටේ අසුවකට සම්පූර්ණතාවක් ද එහි වෙසෙනි. ලෝක සිතියම මත දිජ්නිමන්ත් බෙලන ඉන්දියාවක් තැනීම පිණිස, සමාජයේ පහළම ස්තරය එම බලවතුන්ගේ යටත් විජ්නයක් බවට පත්කාට ඇතැයි රෝසි වෝදනා කරයි. ඉන්දියාව අනුගමනය කරන්නේද ඇමෙරිකාව; බව රෝසිගේ අදහසයි.

ඇය කළේපිත ලේඛනයෙන් මූල්‍යන්තම ඉවත් වී සිටින්නි ද? ඇයට ඒ සඳහා පිළිතුරක් ඇත. “මගේ නවකතාවත්, මගේ ප්‍රබන්ධ නොවන ලියවිලි අතරත් මා වැඩි වෙනසක් දකින්නේ නැ. ප්‍රබන්ධ කියන්නේ සත්‍යය. මා තිතන්නේ ප්‍රබන්ධය තමයි මෙතෙක් පැවැති ගේතරම්ම සත්‍යය. කළේපිතය හා අක්ෂ්‍යිතය (fiction and non-fiction) අතර තිබෙනවා යැයි කියන මෙම වෙනස නැති කිරීමට මට අවශ්‍යයි. ලේඛකයා හෝ ලේඛකාව කියන්නේ අවබෝධය බිජිකරන වින්තමුවයි”.

අරුන්දති රෝසි විසින් මේ වනවිට ලියා පළඹාට ඇති කෘති සංඛ්‍යාව හතුලිභකටත් අධිකය. මේ ඉන් කිහිපයකි.

The God of Small Things. (1997) මේ වනවිට මෙය 128 ව්‍යාචක් මුද්‍රණය වී තිබේ.

An Ordinary Person's Guide to Empire (2003) අධිරාජ්‍යය පිළිබඳ සාමාන්‍ය වැසියාට මග පෙන්වීමක්, The Algebra of Infinite Justice (2001) අනන්ත යුත්තියේ ගණිතය, (2001) Power Politics, (2000) බලයේ දේශපාලනය. The Cost of Living (1999) ජ්වන වියදම, War Talk (2003) යුද කතා, Listening to Grasshoppers (2009) පළගැටියන්ට ඇහුන්කන්දීම, Walking with the Comrades (2010) කොමිරාඩිවරුන් සමග ගමන ප්‍රබන්ධ නවකතාවක් තැනීම පිළිගැනීමෙන් බෙලන ඉන්දියාවක් තැනීම පිණිස, සමාජයේ පහළම ස්තරය එම බලවතුන්ගේ යටත් විජ්නයක් බවට පත්කාට ඇතැයි රෝසි වෝදනා කරයි. The Greater Common Good (1999) වඩා ග්‍රේෂ්‍ය පොදු යහපත, War is Peace with Noam Chomsky, Harold Pinter and Johan Galtung) යුද්ධය සාමය.

ඇය ලියා පළකරන ලද කෘති කිහිපයකි.

ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන ලියවිලි වේවා, අරුන්දති රෝසිගේ ලේඛන ඉංගිරිසිය ඇයටම සුවිශේෂ වූ වාග් විලාසයක් හා වෙනත මාලාවකින් සමන්විතය. යටත් විජ්න පාලකයන්ගෙන් උරුම වූ ඉංගිරිසිය, තමාට ආවේණික ගෙලියකට හැඩිගසා ගැනීම සමබන්ධයෙන් ඉන්දියානු ලේඛකයේ ප්‍රසිද්ධියක් උසුලති. ඒ අතරත් ද රෝසිගේ බස සුවිශේෂය. The God of Small Things මේ සඳහා හොඳම උදාහරණයයි.

කෙසේ වුව ද, ඇගේ ලියවිලි භුදු හාඡා හරඹවලට සීමා නොවන බව මේ ලිපියෙහි මුළුන් සඳහන් කරුණුවලින් පැහැදිලි වනු ඇත. එවැනි බසක් හාවිතයේ අරමුණක් හා අපේක්ෂාවක් ද ඇයට ඇත.

ගේලියකරණය වූ ලෝකය තුළ වෙසෙන දේශපාලන තීරකයන්, ව්‍යාපාරිකයන් හා ආධානාග්‍රාහී මාධ්‍යවේදින් හා ලේඛකයන් මෙම අරමුණු හා අපේක්ෂා අදාළ නොවන බොලද දේවල් යැයි බැහැර කරනවාද විය හැකිය. එහෙත්, ඉතා දුරස්ථ එම අපේක්ෂාව තුළ උදාරත්වයක් ඇත.

නව මැක්සිකෝවේ ලනාන් පදනම විසින් ඇය වෙත පිරිනමන ලද සම්මානය හා විශාල ත්‍යාග මුදල් පිළිගනිමින් මැක්සිකෝවේ සැන්ටා ගේ නුවර දි කළ කතාවේ සමාජීය වැකියෙන් මෙම ලිපිය අවසන් කරමි.

“අැතැම් විට කුඩා දේවතාවෙක් සුරලොව සිට අප සඳහා සූදානම්වෙමින් සිටිනවා විය හැකි ය. වෙනත් ලොවක්

විහිවීමේ ගකුණතාවක් පවතිනවා පමණක් නොවේ, ඒ ලෝකය අප කරා පැමිණෙමින් සිටින්නිය. ඇය පිළිගැනීමට අප අතරින් බොහෝ දෙනෙකු මෙහි නොසිටිනු ඇත. එහෙත්, එක් සන්සුන් දිනයක මා ඉතා සන්සුන්ව සවන් යොමා සිටියහොත් ඇය භුස්ම ගන්නා හඩ මට ඇසෙනු ඇතේ.”



මාලිනී ගෝචින්නගේ



සෑම දෙයක්ම, ඉවසීමයි

සියලු දෙයක්ම ගැඩි ගැනීමක් හා ඉපදිමකි. සෑම හැඟීම් මාත්‍රයක්ම, හැඟීම් කළලයක්ම, වීම අකරිනිය, අවිඥානික අදුරේ සිට ඒ ස්වයං අවබෝධයට, ප්‍රකාශ කළ නොහැකි ප්‍රාගාවිය නොහැකි විජිට සිට, අති ගැඹුරු බයාදුකමක හා ඉවසීමක සිට, නව පැහැදිලි බවක් උපත ලබන දිනය දක්වා ඉවසීමෙන් බලා සිටිය යුතුය: ක්‍රාකරුවකු ලෙස තීවත්වීම යනු මෙයම වෙයි: නිර්මාණයේ දී මෙන්ම අවබෝධ කර ගැනීමේ දී ද විය විසේමය. මෙහිදී කාලයෙන් මැතිශ්මක් නැත: අවුරුද්දක් කමක් නැත. දස අවුරුද්දක් තිසිවක්ම නොවේ. ක්‍රාකරුවකු වීම යනුවෙන් අදහස් වන්නේ අංකතාය හෝ ගණාන් කිරීම නොව, වසන්තයේ ක්‍රතාපා ආත්ම විශ්වාසයෙන් ඉවසන, ඉන්පසු ගිමිහානය නොපැමිණියේ යැයි බිය නොවන, තම විශය බලෙන් වර්ධනය කර නොගන්නා වනස්පතියෙකු මෙන් මේරිමකි. විය පැමිණෙන්නේ, ඉවසීමෙන්, උපේක්ෂා සහගතව හා නිහඹව, සදාකාලයම තමන් ඉදිරියේ අභ්‍යන්තාක් මෙන් සිටින්නවුන් වෙතය. ප්‍රවිතයේ සෑම දිනකම මම විය ඉගෙන ගනීම්: මම විය වේදනාවෙන් ඉගෙන ගනීම්: ඒ වේදනාවට මම කෘතයැ වෙමි. සෑම දෙයක්ම, ඉවසීමයි.

- රංගනහර් මරියා රීල්ක



නුතන ම සිංහල කවියට දුරදුරු, තුළු මාවතක්

2014 සාහිත්‍ය මාසය නොහොත්
සැප්තැම්බරය අවසන් ය.

වසර ගණනාවක් නුතන ම සිංහල කවිය සමීප ව සේවනය කරන රසිකයෙකු ලෙස එකී කවිය පිළිබඳ ව ක්ෂේත්‍ර සටහනක් හෝ තැබීම යෝගා යැයි සිතම්. අනෙක් අතට පසුගිය අනුයාත අතිත වසර කීපයේ ම “ප්‍රලේඛා” සගරාව ඒ ඒ වසරේ සිංහල කවිකෙත පිළිබඳ බැලුමසෙක් හෝ හෙළා ඇති බැවින් සැප්තැම්බරයේ මංමාවත් කානු අසබඩ නුතන ම “කවි කලේබර” (අවධාරණය: ආරියවංශ රණවිර) වැශී ඇති බැවින් මෙබන්දක් ලිවීම තවදුරටත් යෝගා වේ. ප්‍රශස්ත කාචා ගුන්ථ තිබිය දී ම නුතන ම සිංහල කවියට සම්මාන නොදී සිටි අන්තතොත්මතික තීරණ අභියෝගයට බඳුන් කරමින් 2011 කවිය විමසමින් ප්‍රලේඛා ලිපි පෙළ මම ආරම්භ කළේමි. දැන් එය ස්ථිර වශයෙන් ම තිම කිරීමට කාලය එළඹ ඇත. දැඩි කළකිරීමක්, අප්‍රසන්න හැඟීමක් මේ විෂය ගැන ලිවීම හා එක් ව ඇත. එය

හෙළිකර මේ ක්ෂේත්‍රයෙන් තාවකාලික ව හෝ සමුළුත යුතු ව ඇත.

රාජ්‍ය, විදෙශයේ සහ ගොඩගේ යන ජාතික මට්ටමේ සම්මාන උලෙල ත්‍රිත්වය ම දැන් අවසන් ව ඇත. සෞම්‍ය සඳරුවන් ලියනගේ තුරුණු කවියාගේ ‘හැටෙ වත්තේ මග්දලේනා’ 2013 වසර සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලබා ඇත. රුවන් බන්දුෂ්වගේ ‘මීලය මීවිත’ විදෙශයේ සහ ගොඩගේ සම්මාන මගින් පිදුම් ලබා ඇත. ක්ෂේත්‍රයට පිවිසි වැඩි කළක් නොගොස් ම යොවුන් කවි අංකුර දෙකක් උසස් ම සම්මානවලින් සම්මානිත වීම පිළිබඳ කුහකත්වයෙන් නොර ව ප්‍රහර්ෂයට පැමිණීමට තරම් සිතක් මට කොහොමටත් ඇත. මේ තුරුණු කවියන්ගේ සොදුරු ආගමනයට ම කෙතරම් නම් සුබ පතා ඇත්ද? ලද හැම අවස්ථාවක දී ම මේ අය මතු කළේමි. ආසිරි පැතුවෙමි. දැනුද එසේ ම ය. එහෙත්, මේ ඇතැම් සම්මාන; එවා තරගයක ප්‍රතිඵල ලෙස සලකන කළේහි ගිලිහි ගොස් ඇති කෘතිවල කිවියාව හා සයදන කළේහි නිවැරදි තීරණ නොවන

බව හැඟමි. ඇතැම් තරගාවලිවල අවසන් වටයට ඇතැම් කුණු පැමිණියේ කෙසේ දැයි මම තවමත් කුණුපනා කරමි. වරදක් සිදු වූයේ නම් ඒ කොතුනක ද? වරද ඇත්තේ මා කවිය පිළිබඳ දරන මතයේ ද? විනිසුරු තීරණ පුද්ගල බද්ධ ද? කවිත්වය මැතිය හැකි පුද්ගලන්වය පරයා යා හැකි පොදු නිර්ණායක නැති ද? එසේත් නැතිනම් මේ විනිසුරු මඩුලු අතාරකික ද? උත්සව හා සම්මාන අතාරකික ද?

විනිසුරන් ද පුද්ගලයන් වන නිසා රසවිදුම, දෘශ්චිය හා දේශාපාලනය විවිධ විම පිළිගත හැකි ය. එහෙත්, ඒ සියලු දෙනා කවිය පිළිබඳ එකග විය හැකි මහා පොදු සාධකයක පිහිටිය මනා ය. අවසන් වටයට පැමිණෙන කෘතිවල ප්‍රමිතිය මේ තරම් වෙනස් පරාසයක තිබිය හැකි ද? අවසන් සම්මානය කාට පිරිනැමුණ ද කම් නැත. නිරදේශීත ග්‍රන්ථවල පරාසය මේ තරම් විවිධ විය හැකි ද? නිදසුනක් ලෙස හැමේ වත්තේ

විනිසුරන් ද පුද්ගලයන් වන නිසා රසවිදුම, දෘශ්චිය හා දේශාපාලනය විවිධ විම පිළිගත හැකි ය. එහෙත්, ඒ සියලු දෙනා කවිය පිළිබඳ එකග විය හැකි මහා පොදු සාධකයක පිහිටිය මනා ය. අවසන් වටයට පැමිණෙන කෘතිවල ප්‍රමිතිය මේ තරම් වෙනස් පරාසයක තිබිය හැකි ද? අවසන් සම්මානය කාට පිරිනැමුණ ද කම් නැත. නිරදේශීත ග්‍රන්ථවල පරාසය මේ තරම් විවිධ විය හැකි ද? නිදසුනක් ලෙස හැමේ වත්තේ

සිංහල කවිය වර්ෂ 2000 පමණ වන විට අඩු වැඩි වශයෙන් මෙයට වඩා ප්‍රයස්ත ලෙස මැතෙනවින් තිබු බව මගේ හැඟීම සි. වාසනාවකට අද තරම් සම්මාන උලෙල සුලබ නොවූ එකල සම්මානවලට වටිනාකමක්. ද විනිසුරු මඩුලුවලට පදනමක් ද තිබුණි. දෙදාහ දැකිය සිංහල කවියේ හරය, රසය, ව්‍යුහය සහ කළේවාද - ව්‍යාපෘතිවාද මගින් බොහෝ සෙයින් සෙලවුණු, අස්ථාවර ව්‍යුණු අඩවියක් බව පෙනී යයි.

ගුණදාස අමරසේකරගේ හදබස ප්‍රවාද මෙන් ම ඔහුගේ කාචා හාවිතය හා සමාජ හාවිතය ද අපට ඇතිකර තිබෙන්නේ ව්‍යක්ත ප්‍රතිඵලයක් නොවේ. මෙවර ඔහු සම්මාන උලෙල සුප්‍රව ප්‍රතික්ෂේප කළේ ය. එහෙත්, එකී ‘පප්පම්’ උලෙලවල සම්මාන තුරුලු කර ගත්තේ ය. අසරණ වත්තේ අප වන් සාමාන්‍ය රසික පර්ශ්දය නොවේ ද?

‘මගේලේනා’, ‘කටුපොකුරු’ බඳු කෘති අවසන් වටය නියෝජනය කරදී ‘ලංකා පොකුණු’ වැනි කෘති එකදු සම්මාන උලෙලක හෝ අවසන් වටයටවත් නොපැමිණීම අප විසඳු ගන්නේ කෙසේ ද? මේ අදහස ද්වේෂය හෝ මිතු සංග්‍රහය නිසා හෝ පළ කරන්නක් නොවන බව කාරුණික ව පිළිගත මැත්වී. එහෙත්, මෙසේ ක්ෂේර ලෙස නොකියා සාධක සහිත ව වීමසීම විද්‍යාත් ක්‍රමය විය යුතු ය. මේ එම අවස්ථාව නොවේ. එය නිසාක්ව ම කරමි. දැනට මතය පමණක් පළ කරමි.

කවිය යනු හාජාත්මක වර්යාවකි. ඇතැම් විට වදන් යනු කවිය නොවේ. වදන් මගින් කවිය කැටයම් වූ පසු වදන් නොපෙනී ය යුතු ය. වින්තාවට අප සසල කරමින් ඉතිරි විය යුතු ය. හාජා පර්යේෂණය ඉවසීමෙන් කවිය මගින් වගා කළ යුතු ය.



කවිය යනු භාජාත්මක වර්යාච්‍රී. අතැම් විට වදුන් යනු කවිය නොවේ. වදුන් මගින් කවිය කැටයම් වූ පසු වදුන් නොපෙන් යා යුතු ය. වින්තාව අප සසල කරමින් ඉතිරි විය යුතු ය. භාජා පරියේෂණය ඉවසීමෙන් කවිය මගින් වගා කළ යුතු ය.



ලෝක විෂය පිළිබඳ නිසැක යුතායක්, තිගැස්මක් ප්‍රතිත විය යුතු ය. “පපුවට වදින ගතිය” යනු කවිය නොවේ. සමාජ විවේචනය පමණක් ද කවිය නොවේ. ක්ෂේකිකාලෝකයක් බඳු ප්‍රත්‍යාගක්ෂ යුතායක් ඇති කරමින් හදමනස දෙකෙහිම ගේෂ වන සත්තාවක් උසස් කවියේ කෙළවර ඇත. මේ සියල්ල භාජාව - වවන හසුරුවන ශිල්පීය භාවිතයෙහි අමා එළයකි. එබඳ පොදු සාධකයක් කවියට නැති විය නොහැක. වින්ද්‍යා විවිධ ව්‍යවද පරාසය පටු වී විශ්වාසයන්ට විවිධ වූ ඇගුම්කරුවන්ට ලාඟා විය හැකි ව්‍යවමනා ය. මේ සියල්ලටම වඩා අප සිත් සසල කරන්නේ අදාළතනය වන විට මේ ‘කවිය’ සමග ගලා යන වර්යා සම්භාරය සි.

සියලු සම්මාන උලෙල සමග ජනමාධ්‍ය අවකාශ පුරවාලු ප්‍රතිචාර, ඒවායේ පදනම්, ව්‍යාපෘති, එළිපිට ම කරන පහරදීම්, ප්‍රගාසීය ව්‍යාපාර, දැන දැන ම කරන සිත් රිද්‍රිම්, මූහුණුපොත් ප්‍රතිචාර, පුවත්පත් පිටුවල විචාර නම් ලියැවිලි, හෝ දුරකථන සංවාද විසින් අවසන මට නම් ගේෂ ව්‍යෝග අපුලකි. පිළිකුලකි. කවියන්, නිර්මාණකරුවන්, විචාරකයන්, උලෙල සංවිධායකයන් ආදි සියලු දෙන හැසිරි ඇති අයුර ව්‍යක්ත නොවේ. සාක්ෂාත් ඉදිරිපත් කළ යුතු ද නැති. සියලු දෙනා සිදු වූ සියල්ල තත් වූ ලෙස ම දනිති. මේ සම්මාන, මනුෂ්‍යත්වය ඔසවා තැබීමට ඉවහල් වී නැති බව පෙනී යයි.

නවපදා සිංහලයට පසු, අප එකග නොවුව ද සිංහල කාවා සම්ප්‍රදාය කාන්තියට පසු මේ අරුබුදය ප්‍රමාණික ව සාකච්ඡා කිරීමට උසස් පර්යේෂණයක් කිරීමට කාලය එළඹ ඇත. කවුරුන් හෝ එය කළ යුතු ය. තව තවන් නිහඹ වී තීවු ව හැදැරිය යුතු වූ අවධිය එළඹ ඇත. මේ පිළිකුල් දනවන මාධ්‍ය කළිකලනය පිටු දැකිය යුතු ය. මෙහි දී නිර්මාණකරුවන් වඩා දුරදරුණී - පුළුල් පැවැත්මකට එළඹිය යුතු ය. අවංක ලෙස ම කළ්ලිවාදයෙන් බැහැර නොවුවහොත් නුතන ම සිංහල කවිය යනුවෙන් පුප්‍රවාහන ඉතිරි නොවනු ඇත. ජනප්‍රියවාදී ගිනිකණ වැටෙනසුලු වර්යාච්‍රීන් මේ ගිරිකුණ් මෙන් නිහඹ - තිර - අපුකට පැවැත්මක් රසික - විචාරක අප ද සොයා ගත යුතු ව ඇත.



ආචාර්ය හිතිදුම සුනිල් සෙනෙවි

සබරගමු විශ්වවිද්‍යාලයේ ජෞෂ්ය ත්‍රිකාචාර්යවරයෙකි.
සිනමා, සාහිත්‍ය, කලා විචාරකයෙකි

පොත් ගෙන එහි සැණුකෙලි කිරී

උපිය තක් බිහිවීම සතුටට නිමිත්තකි. පොත් බෞරට වැඩිමේ උත්සව පැවැත්වීමේ පුරුදේද බිහිවන්නට ඇත්තේ ද එනිසාම විය යුතුය. එය එසේ නම් ලක්ෂ සංඛ්‍යාත පොතපත එකම තැනකට රස්කොට පුදරුණයට හා අලෙවියට තැබූ කල, පොතපතට ලැදියවුන් එතැනට රෝද බැඳගත් කල එතැන සැණුකෙලියක් නොමැවේද.. ලොව පුරා කළින් කල, තැනින් තැන පැවැත්වෙන පොත් සැණුකෙලි කිහිපයක් පිළිබඳ තැබෙන සටහනකි මේ.


ලොව විශාලතම පොත් උමෙල පැවැත්වෙන්නේ ආසියාවේය. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙහි ජායිපුර නුවර ද ජනවාරි මාසයේ දින පහක් පුරා පැවැත්වෙන මෙම උමෙල ලොව පුරා ලේඛකයන් හා පොත් ලෝලින් ඉන්දියාවට ඇදැගැනීමට සමත්ව ඇත.

රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි පැරණි රජ මාලිගාවක් වන ඩිගි මාලිගයේ පැත්තක්

උත්සවය සඳහා වෙන්වේ. මාලිගයේ අනෙක් අර්ධය සුබෝපහෝගී අවන්හලකි. වර්ණවත් ධජ පතාක හා කුටිවලින් ද අලංකාර ලෙස සකසන ලද එළිමහන් අවකාශයන්ගෙන් ද ප්‍රදේශය වර්ණවත් වෙයි.

ඉකුත් වසරෙහි උත්සවයේ දී සුවිශේෂී අවස්ථාව වූයේ ඉස්ලාමිය අන්තවාදීන්ගේ මරණිය තරජනයට ලක්ව ඉන්දියාවෙන් බැහැරව වෙසෙන සල්මන් රුජ්බි ලේඛකයාගේ Satanic Verses කෘතියේ කොටස් කතුවරයා විසින් රස්ව සිටි පිරිසක් හමුවේ කියවීමයි. මෙය ඉන්දියාව තුළ තහනම් පොතකි. වැඩසටහන මෙහෙයවන ලද්දේ ඇමෙරිකාවේ සුපුකට හා ජනප්‍රිය රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්තියක වන මජ්රා වින්ෆ්‍රේ (Oprah Winfrey) විසිනි.

එංගලන්තයේ හේ-මින්-වයි-පොවිස් (Hay-on-Vye-Povis) නගරය ප්‍රකටව ඇත්තේ පොත් නුවර ලෙසය. පරණ හා දුර්ලභ පොත් අලෙවි කරන සාජ්පු රාජියක් මේ නගරයේ පිහිටා ඇත. මැයි, ජූනි, දෙමස අතර දස



පරණ පොත් සඳහා ‘හේ’ නගරයේ
පොත් සාප්පු ප්‍රසිද්ධය

දිනක් පුරා පැවැත්වෙන මෙම උලෙල හේ උලෙල තමින් හැඳින්වේ. ලත්චනයේ බෙලි වෙළිග්‍රාම පුවත්පත උත්සවයට අනුග්‍රහය ලබා දෙයි.

හේ උලෙල තමින් තවත් පොත් උලෙලක් ලොව තවත් තැනක දී ජනවාරි මාසයේදී දැකගත හැකිය. ඒ කොළුම්බියාවේ ඉපැරණි කාතරපෙනා නුවර දිය. ස්පාංශ් සෑල් ආකුමණිකයන් සිය බල පරාතුමය දකුණු ඇමෙරිකාව පුරා පැතිර විමෝදී සිය මූලස්ථානය කරගනු ලැබුවේ කොළුම්බියාවේ බොලිබාර ප්‍රදේශයේ උතුරු වෙරළෙහි පිහිටි මෙම වරාය නගරයයි. බලකාවුවක් සහිතව කාතරපෙනා 1533 දී ඉදිවිය.

පුප්පකට ලතින් ඇමෙරිකානු ලේඛක නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ගර්සියා


මර්කෙස් හේ උලෙල සාර්ථක කර ගැනීම පිණිස දායකත්වය සැපයු ලේඛකයෙකි. ජාත්‍යන්තරයේ කීර්තිමත් ලේඛකයන් හා සෙසු සාහිත්‍ය කළා හා මාධ්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් ඇරියුම්කොට ඔවුන් අතර සාකච්ඡා, සංවාද පැවැත්වීම උත්සවයෙහි ප්‍රමුඛ අංශයකි. මෙසේ ගිය වසරේ උලෙලෙහි විශේෂ ආගන්තුකයන් ලෙස ලතින් ඇමෙරිකානු ලේඛක, නොබෙල් සාහිත්‍ය සම්මානලාභී මාරියෝ වර්ගාස් ලේසා හා ඉංග්‍රීසි ලේඛක, පුලිටිසර් සම්මානලාභී ජුලියන් බාර්නේස් (Julian Barness) සහභාගිවෙමින් ප්‍රසිද්ධ සංවාදයක් පැවැත්වූහ. ඔවුන්ගේ සංවාද මැය වූයේ ‘නවකතාවල ඇතුළත් සම්භාගි විස්තර නිරුපණයන් ස්වයංවරිතාපදන්තාමකද, තැනහෙත් කළේපිත ද’ යන්නය.

ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, සෙසු ලතින් ඇමෙරිකානු රාජ්‍ය, ජර්මනිය, අයර්ලන්තය, ඉන්දියාව, ලෙඛනතය හා සෙනගල් යන රාජ්‍යවලින් ඉකුත් වසරවල දී ලේඛකයේ උලෙලට සහභාගි වූහ.

ලමයින් සඳහාම වෙන්වූ Hay Jovan තමින් හැඳින්වෙන ඉසවිවක් ද උලෙලට ඇතුළත්ය. උලෙලේ දී අලෙවිවන ප්‍රවේශපතු ආදායමෙන් 20%ක් ලමා අධ්‍යාපනික කටයුතු සඳහා වෙන්කෙරේ.

සාහිත්‍යය හැරැණුවිට, දායාරාභකළා, සිනමාව, සංගිතය, මාධ්‍යවේදය, පරිසරය, භුද්ධීයාලනය ඇ නොයෙක් ක්ෂේත්‍ර ඔස්සේ සංවාද, සාකච්ඡා හා පුදරුන උත්සවයේ ප්‍රධාන අංග අතරට ඇතුළත් ය.

සාමාන්‍ය රටවැසියා හා කළා ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතර සුහදතාව හා දැන හඳුනාගැනීම වර්ධනය කිරීම හා බහු සංස්කෘතික සමාජයක අත්දැකීම ජනතාවට



ජායාලිපත්‍ර පොත් උලෙල පැවැත්වන්නේ මෙම මාලිගයේ කොටසක හා ඒ අවට තුම් භාගයේය.

විදු ගැනීමට සැලැස්වීම කාතර්පෙනා සාහිත්‍ය උලෙලේ මූල්‍ය අප්‍රේක්ෂාව ලෙස සඳහන් වේ.

හමුදා පාලනය මගින් සේසු ලේඛයෙන් කලක් තිස්සේ වෙන්කරනු ලබේ පුදෙකලා රාජ්‍යයක් ලෙස පවතින බුරුමය සාහිත්‍ය උත්සවයක් ප්‍රථමවරට පවත්වන ලද්දේ 2013 වසරේදී ය. මෙය ‘ඉරවචි උලෙල’ නමින් හැඳින්වේ.

ලේඛකයන්ට පමණක් සීමා තොටු මෙය රටේ මාධ්‍යවේදීන්, තිතියුයන්, රජයේ තොටු සංවිධානවල ක්‍රියාකාරකයක්, හික්ෂුන් හා ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වී ඇත.

බුරුමයේ විරැද්‍යා පක්ෂ තායිකා අවුන් සාන් සුකී සමග එරට ඇමෙරිකානු තානාපති බිරිදි ජේන් හෝ සමග කළ කතාබහක ප්‍රවීත්‍යායක් ලෙස මෙම උලෙල ඇරඹි තිබේ. බුරුමයේ ලේඛකයන්ට ජාතාන්තර ලේඛකයන්ගේ පොතපත ගැන දැනගැනීමට උලෙල මහග අවස්ථාවක් වී තිබේ.

බුරුමය ලේඛයට විවර කිරීම සඳහා විශාල පිටිවහලක් වී ඇති මෙම උලෙලේ අනාගතය අවිනිශ්චිතවන්නේ ඇමෙරිකානු තානාපතිවරයාගේ දුර කාලය නිමවීමත් සමග උලෙල ද ස්වාභාවික ලෙස මිය යා හැකි බැවිනි.

ඡැංහයි සාහිත්‍ය උලෙල මාර්තු මාසයෙහි දෙස්තියක් පුරා එනයේ ඡැංහයි නුවර දී පැවැත්වේ. ලොව පුරා ලේඛකයන් පනහකට වැඩි පිරිසක් 2013 දී පැවැත්වූ ඡැංහයි උලෙලට සහභාගි වූ අතර, 2003 වසරේ පටන් උලෙල අඛණ්ඩව පවත්වා ඇතේ.

පෙන් ජාතාන්තර සංවිධානයේ ඇමෙරිකානු මධ්‍යස්ථානය විසින් සංවිධානය කෙරෙන පෙන් ජාතාන්තර සාහිත්‍ය උලෙල හැඳින්වන්නේ Pen World Voices නමින්. ඉන්දියානු ලේඛක සඳ්මන් රුජ්ඩ් විසින් 2005 දී ආරම්භ කරන ලද මෙම උලෙල මේ දක්වා අඛණ්ඩව පවත්වා තිබේ.



සිඩ්නි පොත් උලෙල

සිඩ්නි ලේඛකයන්ගේ සාහිත්‍ය උලෙල (Sydney Writers Festival) වාර්ෂිකව මිස්ට්‍රේලියාවේ හා ලොව පුරා ලේඛකයන් 400 ක් පමණ සහභාගි වන උත්කර්ෂණත් සිදුවීමකි.

මෙ සියලු උත්සව අතරින් ජර්මානු සාහිත්‍ය උලෙලේ විශේෂත්වයක් දැකිය හැකිය. ඔක්තෝබර් මාසයේ දි පුරා දින දහයක් පැවැත්වෙන මෙම උලෙල පොත් පුද්රේෂනය, අලෙවි කිරීම හා ඒ ආශ්‍රිත සැණකෙළිවලට වඩා වැදගත් අංග කිහිපයකින් සමන්විතය.

උලෙලහි ප්‍රමුඛ අංගයක් වන්නේ සමකාලීන ජ්‍යෙෂ්ඨ හා පදාංචි සාහිත්‍යයේ වර්ධනයන් හඳුන්වා දීම සඳහා සංවිධානය කෙරෙන වැඩ සටහන්ය.

නව කාතින් (ඒවායෙහි මුල් බසින්) රස්ව සිටින ග්‍රාවක සමුහයා වෙත කියවනු ලැබේ. ඉන් පසු පරිවර්තකයෙක් එය ජර්මන් බසට පෙරලයි. ග්‍රාවකයා හා ලේඛකයා අතර සංවාද හා සාකච්ඡා සඳහා අනතුරුව වේලාව ලැබේ.

ලොව නන්දේසින් පැමිණෙන කවියන්ගෙන් රස් කරගනු ලබන පදා පන්ති 99 ක් ඒවායෙහි මුල් බසින් හා ජර්මන් බසින් පොතක් ලෙස එළිදැක්වේ.

උලෙලෙට සහභාගි වන සියලු ලේඛකයන්ගේ ජීවන තොරතුරු ඇතුළත් පොතක් මුද්‍රණය කොට එම ලේඛකයන් අතර බෙඩ හැරෙයි.

බ්‍රිතාන්‍යය, ඉතාලිය, නොර්වේ, ජර්මනිය යන රටවල ලේඛකයන් සිවි දෙනෙකුගේ න් හා තෝරාගනු ලබන තවත් ආගන්තුක රටක ලේඛකයුගේ කෙටිකතාවක් ඇතුළත් කෙටිකතා පහක සංග්‍රහයක් මුල් බසින් හා ජර්මානු පරිවර්තනයෙන් ද ප්‍රකාශයට පත් කෙරේ.

බසීලයේ පරාටි ජාත්‍යන්තර සාහිත්‍ය උත්සවය (Paraty International Festival of Literature) සැම වසරකම ජ්‍යේල් මාසයේ ද දින පහක් පුරා පැවැත්වෙන අතිශයින් සැණකෙළි සිරිගෙන්නා උලෙලකි. බසීලයේ වෙශෙන ඉංග්‍රීසි ජාතික ලිස් කැල්බර් විසින් මෙය ආරම්භ කර ඇත. මෝස්තර නිරූපිකාවක වන ඇය බසීලයේ ජනවාරිගික සංයුතියට බෙහෙවින් ඇලුම් කරන්නියකි. එහෙයින්ම බසීල සංස්කෘතික වර්ධනයට ඇය ලබා දෙන දායකත්වය මෙම උලෙලයි.

බලු මිස්බරි ප්‍රකාශන සමාගමේ අධ්‍යක්ෂවරියක හා ප්‍රධාන සංස්කාරකවරිය වන ඇය වාණිජමය වාසි ගෙන එන පොතක් ලෙස එළිදැක්වේ.

සාහිත්‍යමය වටිනාකමක් ද සහිත තව පිටපත් ප්‍රකාශනය සඳහා තෝරා ගැනීමට දක්ෂතාවක් දක්වන්නේ යැයි ප්‍රකට ය. සල්මන් රුජ්ඩිගේ *Midnight's Children*, මයිකල් ඔන්බවිචිගේ *The English Patient* (1992) මාගරට් ඇට්වුචිගේ *The Blind Assassin* (2000) David Guterson ගේ *Snow Falling on Cedars* (1994) බිලුම්ස්බෙරි සමාගම විසින් ප්‍රකාශිත ඇගේ තෝරීම් කිහිපයකි. බුසිලයේ සංස්කෘතික දියුණුව උදෙසා ලිස් කැල්බරගෙන් ලද ආයකත්වය වෙනුවෙන් බුසිල රජය විසින් ඇයට එහි පුරවැසියෙකට පිදෙන ඉහළම සම්මානය වන පිරිනමා ඇත.

ලොක පූජ්ත ලේඛකයන් හා කවියන් රසකගේ නිෂ්ප්‍රවාහන වූ රුසියාවේ ද සැපේතැම්බර් මාසයේ දී යෝද පොත් උදෙලක් පැවැත්වේ. මොස්ක්වි ජාත්‍යන්තර පොත් උදෙල ආරම්භවූයේ 1977 දිය. රටවල් 45 ක පතපොත පුදරුණනයට හා අලේවියට තැබෙන මෙම උදෙල මොස්ක්වි නුවර රුසියානු පුදරුණ මන්දිරයේ දී පැවැත්වේ. ප්‍රකට හා ජනප්‍රිය රුසියානු උදෙකයන් උදෙලට පැමිණෙන ජනයා


අතර ගැවසේමින් ඔවුන් සමග කතාබහ කිරීම උදෙලේ විශේෂ ලක්ෂණයකි. ඒ හැරුණු විට, වැඩ මුළු, වටමේස සාකච්ඡා, කතුවරුන් විසින් ඔවුන්ගේ පොත් කියවීම, කතුවරුන් සමග පැවැත්වෙන සම්මුඛ සාකච්ඡා, වැනි පොත් උදෙලක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන විවිධ ඉසවිව්ලින් සමන්විත උත්සවය සතියක් පමණ පැවැත්වේ.

දේශපාලන හේතුන් නිස්සා රුසියාවෙන් බැහැරව විදේශයන්හි ජ්වත්වන ලේඛකයන් වාර්ෂිකව රස්වන ස්ලාවෝ රුසියානු සාහිත්‍ය උදෙල මෙවර පැවැත්වුණේ ලන්ඩනයේ මේ ගොයා රංගණාලාවේදීය. ස්විස්ටර්ලන්තයේ ජ්වත්වන නුතන රුසියානු ලේඛකයු වන මික්හේල් ගිජ්කින්ගේ කතාවකින් උදෙල ඇරඹිණි.

වාර්ෂික ලන්ඩන් පොත් උදෙලේම අංගයක් ලෙස පැවැත්වෙන “රුසියාව කියවන්න” (Read Russia) පොත් උදෙල සැබැවීන්ම සම්මාන උදෙලකි. මෙහි දී රුසියානු බසින් ඉංගිරිසි බසට පරිවර්තන කරන ලද ප්‍රශ්න කෘතීන් සඳහා ත්‍යාග



ඉරවඩ් පොත් උදෙල ආරම්භ කරමින් බුරුමයේ විරැද්ද පක්ෂ නායිකා අව්‍යාන් ප්‍රකී



ඡරමනියේ ගාර්ත්‍රීක්‍රම හි පැවැති පොත් පුද්රුණයක්

පිරිනැමීම ද, නව පරිවර්තන බෞරට වැඩීම ද සිදු කෙරේ.

මේ හැරුණු විට ජාත්‍යන්තර පොත් උලෙල ලෙස පොත් ප්‍රකාශන සංගම්වල අයකත්වයෙන් පැවැත්වෙන පොත් උලෙල රසකි. වෝකියෝ (ජපානය) සාම් පාමිලෝ (බ්‍රසිලය) බෙසිජිං (චීනය) මොස්කව් (රුසියාව) මස්කලෝ (නෝර්වේ) තයිරෝව් (කෙන්යා) ගොට්බර්ග් (ස්වීච්නය) ගාර්ත්‍රීක්‍රම (ඡරමනිය) බෙල්ග්‍රේච් (සර්බියාව) යුක්රේන් (යුක්රේනය) හා කොළඹ, මෙම පොත් උලෙල පැවැත්වේ.

මෙම ලිපියට ඇතුළත් නොවූ තවත් පොත් උලෙල රසක් තිබෙන්නට පුළුවන. අරමුණ වුයේ පොතපත පිළිබඳව ලොව පුරා වෙසෙන ගිෂ්ට සම්පන්න ජනයා දක්වන උනත්දුව හා උදෙස්ගය පිළිබඳ මෙට යම් අවබෝධයක් ලබා දීමය.

තාක්ෂණ දියුණුවත් සමග ඉදිරියට දිවෙන විද්‍යුත් සන්නිවේදනය හා පරිගණකයේ

ගකාතා වර්ධනය මගින් මිනිසා හා ඔහුගේ වින්තනය වෙත කළ හැකි බලපෑම කොතරම වුව ද, මූද්‍රිත පොතක, පුවත්පතක පැවැත්මට තවත් බොහෝ කළක් යනතුරු ඒවා තර්ජන නොවනු ඇත.

මූදණයෙන් පිටවන අලුත් පොතක් පිටුවෙන් පිටුව පෙරළන විට, ඔබ සොයන පොතක ඉපැරණි මූදණයක් ඔබ අතට පත් වූ විට, ඔබ විදින ආහ්ලාදය ඔබ ගිෂ්ට ලෝකයේ පුරවැසියෙකු යැයි හඳුනාගත හැකි ලකුණකි. සංයුත්ත තැටියකින්, පරිගණක තිරය මත ඉහළට පහළට දිවෙන පොතක අන්තර්ගතය කියවීමට ඇති හැකියාවෙන්, ඔබ ද නව තාක්ෂණ ලෝකයේ පුරවැසියෙකු යැයි හඳුන්වා ගත හැකි වුව ද, මෙම අත්දැකීම් දෙක අතර වෙනස ඔබ අත්විද තිබෙන්නට පුළුවන. ප්‍රස්තකයක් උත්සවයකට නිමිත්තක් වී ඇත්තේ එහෙයින් මය.



වැරදි නොම්මරය

පරිවර්තන කේරිකතාව

මහාය්ලේනා දේවී

බෙංගාලි බසින් සාහිත්‍යකරණයේ යෙදෙන මහාය්ලේනා දේවී (බෙංගාලි බසින් මොහාය්ලේනා දේවී) වර්තමාන භාරතයේ සුපුපිද්ධ ලේඛකාවකි. ඇය තමාගේ පොදුගලික ජීවිතයන්, නිර්මාණ ජීවිතයන්, භාරතයේ ‘ජන්ජාතීන්’ හෙවත් ‘ආදිවාසීන්’ වෙනුවෙන් කැප කළ තැනැත්තියකි. මේ ගැන ඇය මෙසේ පටසයි.

“බොහෝ කාලයක පටන් මගේ අනුළාන්තයේ
බුර-බුරා නගිමින් පටතින ගින්නක් වැනි ‘ජන්ජාතීන්’
හෙවත් ‘ආදිවාසී’ සමාජයේ පටතින දුක්
කම්කටොලු සියල්ල අවසන් වන්නේ මගේ විනකයේ
ගිනිදු නැඟී නිවී යාමන් සමගය.”

ගම්ක් බන්ධේර්පාධ්‍යාය පටසන ආකාරයට මහාය්ලේනා දේවී තම ප්‍රබන්ධ කතා සාහිත්‍යයෙන් (කේරිකතා සහ නවකතා) අනීතය සහ අනාගතය යා කරන යථාර්ථවාදී මාර්ගයක් ඉගි කරයි. මෙය ඇයගේ නිර්මාණ සාහිත්‍යයෙහි ඇති විශේෂත්වයකි.

‘රෝග් නම්බර’ (වැරදි නොම්මරය) කේරිකතාවේ දක්නට ලැබෙන්නේ නාගරික මධ්‍යම පන්තිය තුළ, තිබෙන්නා වූ ‘නොහැකියාව සහ බිජිය’ නිරුපතය කිරීමයි. හැත්තැව දැකයේදී මහාය්ලේනා දේවී තම නිර්මාණ වෙනත් තලයකට යොමු කරන්නට උත්සාහ ගත් බව බොහෝ දෙනාගේ අදහසයි. ආදිවාසීන් මරදනය කොට තබා ගැනීම සඳහා උපයෝගී කර ගනු ලැබූ සමාජ සම්මුති, තමන්ට හැකියාවක් නැත යන වින්තනය සහ බිජිය යනාදිය නාගරික මධ්‍යම පාන්තික සමාජයටත් එක සේ ම වලංගු වී ඇති බව ඇය පෙන්වා දෙයි. 1972 දී ඇය විසින් විරෝධ ‘රෝග් නම්බර’ (වැරදි නොම්මරය) කේරිකතාවේදී මේ ‘බිජිය’ පිළිබඳ විතුය මැනවීන් නිරුපතය කිරීමට ඇය සමන් වී ඇති.

ඉන්දියානු සාහිත්‍ය ඇක්වම් සම්මානය සහ තවත් බොහෝ සාහිත්‍ය සම්මානවලින් පිදුම් ලද මහාය්ලේනා දේවී විසින් විරෝධ නවකතා, කේරිකතා, නාට්‍ය යනාදී නිර්මාණ වෙනත් ප්‍රධාන භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙම කේරිකතාව සිංහල බසට පරිවර්තනය වන්නේ ප්‍රථම වරටය.

භාවිත ගබඳ සංකේත

ඩ (aw) උච්චාරණය = වෝ

ලේවි පාව රාත්‍රී එකය. තීරපි මහත්තයාගේ නින්ද කැඩී ගියේය. දුරකථනය තාද වෙමින් තිබේයි. ඒ මැද දුරකථනය තාද වෙදිදී මේ තරම් බියක් ඇති වන්නේ ඇයි?

“හෙලෝ, මේ කතා කරන්නේ ඉස්පිරිතාලෙන්. මය ගොල්ලන්ගේ ලෙඛා මේ දැන් අභාවප්‍රාප්ත වූණා. හෙලෝ...”

“අපේ ලෙඛා! අපේ ලෙඛාක් ඉස්පිරිතාලේ නං තැ.”

“මෙහෙ දුරකථන අංකය?”

“වැරදි නොමිමරයක්! කරුණාකරල දුරකථනය තියන්න.”

මේ මිනිස්සු වැරදි නොමිමරවලට කතා කරන්නේ ඇයි? තීරපි මහත්තයා රිසුවරය මසවා පසස්කින් තැබුවේය. බයක් ඇතෙනවා, තරිම බයක් ඇතෙනවා.

හදිසියේම ගොන් එක වැදෙන්නේ ඇයි? මෙව්වර වැරදි නොමිමර එන්නේ කොහොමදිස්සවිතා ඇසුවාය. දින ගණනාවක සිම සවිතාටත්, තීරපි මහත්තයාටත් බොහෝ රු බේ වනතුරු ම නින්ද ලගා වූයේ තැත.

හරියටම රාත්‍රී තුළහම තීරපි මහත්තයා නිදි පෙත්තක් ගනිවී. ඉන් පසු ඇහැ පියා ගන්නා මිහු ඇලේ භාන්සි වෙයි. සිතෙහි පවත්නා සියලු කමිකටුලු සිතෙන් ඉවත් කර දමත්තට උත්සාහ දරයි.

එහෙත්, එය සාර්ථක කර ගැනීමට මහු අසමත් විය. ලක්ෂ වාරයක් උත්සාහ කළ දී, සිතෙහි පවත්නා කරදර ඉවත් කර දැමීමට තීරපි මහත්තයා සමත් වූයේ තැත. මහුගේ උතු සිතෙහි සහ යටි සිතෙහි සිතුවිලි, සිතෙහි ඉහළ ස්තරයේ ඇති සිතුවිලි, සිතෙහි ගැහුරේ ම පිහිටි සිතුවිලි ආදි සැම එකකම මැද්දේන් ත්‍රි කෙළින් ඉහළ තැගුණු බිත්තියක් මතුවෙයි. ඒ බිත්ති මත දැන්මිම අලුමා-නිබෙනු දැන්නට ලැබේයි.—

දීපංකරගේ ජායාරුප, මනාව පීරි කොණ්ඩය, අහිංසක මුහුණ, මැට්ටිකියුලේගේන් විභාගය සමත් දීපංකර, උපාධියාරී දීපංකර, කඩවසම් සිහින් සිරුර, හැඟීම්බර සහ සන්සුන් මුහුණ.

දීපංකර! තීරපි මහත්තයාගේ එක ම පුත්‍රය විය. දරුවෝ, දරුවෝ! මිනිස්සු දරුවන් බලාපොරාත්තු වෙන්නේ ඇයි? දරුවන්ට ආදරය කරන්නේ ඇයි? තීරපි මහත්තයා දිනපතා ම මේ ප්‍රශ්න තමාගෙන් ම අසා ගනියි.

නැවත නින්ද පැමිණියේය; එය ගැහුරු, එහෙත්, නොසන්සුන් බවේ සහ බියෙහි ගිලුණු නින්දක් විය. සවිතා තව ම නින්දට නොඩිවිසුණා විය හැකිය. ඒ නිසා ඇය නැවත විමසන්නට වූවාය.

“කාගෙන් ද කොල් එක?”

“වැරදි නොමිමරයක්.”

“කාගෙන්ද ආවෙ?”

“ඉස්පිරිතාලෙන්.”

“ඉස්පිරිතාලෙන්! මේ අහන්ත මහත්තයෝ, එක අපිටම ආපු කොල් එකක් වෙන්න බැරිදු හැබේ?”

පිස්සු කතා කරන්න එපා. මයා නොදැම දැන්නව දීපංකර නීරේන් ලගයි ඉන්නේ කියල. එහෙ ඉදා එයා නීරේන්ව දිල්ලියට ඇතුළු කරන්න උත්සාහ කරනව. මේ ඔක්කොම දැනගෙන පිස්සු කතා කරන්නේ මොකද්?”

“නීරේන් එක්ක හිටිය වූණ් දීපංකර අපිට ලියුම් ලියන්නේ තැත්තෙන මොකද්? නීරේන් අපිට ලියුමක් ලියන්නේ තැත්තෙන මොකද් ඇයි. මයා හිතනවද මං අඩයි කියල. නීරේන් ලගට දුවගෙන යයි කියල?”

“සවිතා කලබල වෙන්න එපා.”

“මම හිතන්නේ දීපංකර නීරේන් ලග තැතුව ඇති කියලයි. නීරේන් හිතාමතාම අපට මොකුත් දන්නන්නේ තැ නේදි?”

“ඇති, ඇති නවත්ත ගන්න. අඩන්න එපා. මක්කොම හරි යාචි. ඔයා දන්නවතේ දීපංකරට පැනල යන්න කිසිම හේතුවක් තිබුණේ තැහැ.”

“ඉතිං, එහෙනා එයා එන්නේ තැත්තේ ඇයි?”

“සවිතා, අසනීපෙන් ඉදල ඉදල ඔයාගේ මොලෙන් නරක් වෙලා. මේ කාලේ බොහෝම නරකයි. අපේ පලාතත් දැන් ඒ තරං භෞද පලාතත් නොමෙයි. ඒ හින්දයි එයා එන්නේ තැත්තේ.”

4ය 7 නොම්මරේට කතා කරනව. වැයදු නොම්මරයක්! ලෙඩා අයිතිකාරයාගේ මානසික තත්ත්ව කොහොමට හිටිවි ද?

එසේත් තැත්තම්, සමහර විට එවැනි තත්ත්වයක් ඇති නොවූවාම විය හැකිය. වර්තමානයේ සිටින්නන්ට හැගෙන කාරණයක් නම්, සියලු දෙනාම ‘මහා භාරතයේ’ එන කුරුක්ෂේත්‍ර යුද්ධ භුමියේ සිටින අර්ථන් නම් පාණ්ඩව කුමාරයා සේය යන්නය. ඔහු මරණය දෙස බලන්නේ අතිශය විරාගී ලෙසය. විටෙක මළමිනී රෝහලේ ඇදන් මතම විසිරී පවතියි. වියදම් කිරීමෙන් ගැලවීම සඳහා ඒ අයගේ තැදුළුයේ වහාම එතැනින් ඉවතට ලිස්සා යති. ඒ අය කිසි දා ආපසු එන්නේ තැත. එසේත් තැතහොත්, සමහර විට එම මළමිනී වායුසමනය කරන


■ ■ ■
තීරපේ මහත්තයාට බියක් දැනෙන්නට විය. මේ ආකාරයට කිසිදු හේතුවක් නොමැතිවම ඔහුට බිය දැනෙයි. ඔහුට දැනෙන්නේ, ඔහු පිවත්වන කොල්කාතා නගරය හා බටහිර බෙංගාලය සැබැං ඒවා නොවන බවය. මේ කොල්කාතා නගරය හා බටහිර බෙංගාලය වෙනත් කොල්කාතාවක්, බටහිර බෙංගාලයක් විය යුතුය. බැඳු බැඳුමට නම් පෙනී යන්නේ එම කොල්කාතා නගරය සේමය. විශාල පිටිවතිය, පිළිරුව, හවානීපුර්, ජලීපුර්, ව්‍යුක්තිංගා විංගුව ආදි තැන් ද විසේමය. සැම අයිති මාසයකම දක්නට ලැබෙන මේටර් රට මේලාව, බක් මාසයේ දී ගැනී කාලී තොටුපළට විකතු වෙන ජනකාය, දැසැම්බර් මාසයේ නත්තල් දින ආලෝක සැරසිලි.

■ ■ ■

සවිතා සෙමින්-සෙමින්, ඉකිගසමින් හඩන්නට පටන් ගනියි. ඇය හඩමින් සිටිදීම ඇගේ දැස්වලට තින්ද පැමිණෙයි. තීරපේ මහත්තයා වෙතට තින්ද ඒම ප්‍රමාදය. මේ රටට මොනව වෙලා ද! භෞදයි කවුරු හරි ලෙබේක් මැරුණෙන්, 2ය 3, දුරකථන නුවමාරුවේ නොම්මරේ දුන්නම, ඔගොල්ලො

ලද මිනි කාමරයේ දමා තිබේයි. ඒවා දකින්නටවත් කිසිවකු එන්නේ තැත.

තීරපේ මහත්තයාට බියක් දැනෙන්නට විය. මේ ආකාරයට කිසිදු හේතුවක් නොමැතිවම ඔහුට බිය දැනෙයි. ඔහුට දැනෙන්නේ, ඔහු ඒවත්වන කොල්කතා



නගරය හා බටහිර බෙංගාලය සැබැඳී ජ්‍යෙෂ්ඨ නොවන බවය. මේ කොල්කතා නගරය හා බටහිර බෙංගාලය වෙනත් කොල්කතාවක්, බටහිර බෙංගාලයක් විය යුතුය. බැඳු බැඳුමට නම් පෙනී යන්නේ එම කොල්කතා නගරය සේමය. විශාල පිටිවනිය, පිළිරුව, හවානීපුර්, ජලිපුර්, වඩිකච්ඡා වංගුව ආදි තැන් ද එසේමය. සැම ඇසළ මාසයකම දක්නට ලැබෙන මෝටර රථ මේලාව, බක් මාසයේ දී ගෙශ් කාලී තොටුපළට එකතු වෙන ජනකාය, දෙසුම්බර් මාසයේ නත්තල් දින ආලෝක සැරසිලි.

නැත. මේ එම නගරය නොවේ. මෙය වැරදි නගරයකි. Wrong city. වැරදි දුම්රියක තැගී වැරදි නගරයකට තීර්ථී මහත්තයා පැමිණ ඇත.

සවිතාට ක් සියල්ල අමතක කළ තීර්ථී මහත්තයා සිතන්නට පටන් ගත්තේය. දීපංකර් ලියුම් ලියන්නේ තැත්තේ ඇයි? නීරේන්, දීපංකර්ගේ කිසිම තොරතුරක් දෙන්නැත්තේ ඇයි?

ඇයි, ඇයි මිනිස්සූ දරුවෙවා බලාපොරොත්තු වෙන්නේ? ඇයි, ප්‍රතාලට ආදරේ කරන්නේ, දුවලට ආදරේ කරන්නේ? මරණයට පත් වූ පසු විතකයට ගිනි ද්ල්වන නිසාද? Wrong number. තම ජීවිත කාලය අවසන් වන තෙක්ම තීර්ථී මහත්තයාට දරුවන් ඇවැසිය. ඔයා මගේ අසලින් ඉන්න. ඔයා මගේ ලැඟින් ඉන්න. මගේ ක්‍රියාපටිපාටිය අනුගමනය කරන්න. මගේ ගින්න අරගන්න. මගේ වාසනාව අරගන්න. මා සමග ඒකාත්මික වීමට ඉගෙනගන්න.

වැරදි බලාපොරොත්තුවක්. Wrong hope.

දනෙන විදියට මේ නගර දුරකතන භුවමාරුපොලක් තියෙනව. මේ නගර ඒක කොහො ද තියෙන්නේ? එහි සිටිමින් කවුරුන් ද තීර්ථී මහත්තයාට කියන්නේ wrong number! wrong city! wrong hope! කියල?

මහු කවරෙක් ද? ඒ අදාශනමාන දුරකථන ක්‍රියාකරවන්නා කොහො සිටින්නෙක් ද? මහු නොපෙනෙන්නේ ඇයි?

මෙසේ සිතමින් සිටින තීර්ථී මහත්තයා ගෙලක් වතුරට වැටෙන්නා සේ එක්වරම නින්දේහි කිමිදී යයි. දහවල සිට රාත්‍රිය දක්වාත්, සඳුදා සිට ඉරිදා දක්වාත්, උදැසන සිට සවස් කාලය දක්වාත් සියල්ල ගෙවී යන්නේ මේ ආකාරයටය. තීර්ථී මහත්තයා රාත්‍රියට බියය. නින්දේදී මහුට කෙළවරක් දක්නට නොමැති බිත්ති පේළී දක්නට ලැබේයි.

බිත්ති මත දීපංකර්ගේ මුහුණ දක්නට ලැබේයි. තීර්ථී මහත්තයා නින්දේදීන්



කල්පනා කරයි.... එතකොට එහෙනම එයා
මතේ ලගට යයි ද? මතේ වෛද්‍යවරයකු
වන මතේ ඔහුගේ හිතවතෙකි. නිශ්චිත
වශයෙන්ම තීර්ථී මහත්තයා අසනීපයෙන්
පසුවෙයි.

“මොකුත් අසනීපයක් තියෙනව ද
තීර්ථී?” මතේ තම අදහස එම් දැක්වූයේ
තීර්ථී මහත්තයාගේ වියලි ගිය මුහුණ, බියමුසු
බැල්ම සහ වරින් වර නළලේ දහඩිය පිස
දැමීමට කරන උත්සාහය ආදි ඔහුගේ හැසිරීම්
ඉලක්ක කර ගනිමිනි.

“අසනීපයක්?”

“ස්තායු හා සම්බන්ධ අසනීපයක්.”

“මගේ ස්තායු නං හොඳටම හොඳයි
මතේ.”

“තීර්ථී හිතන දේවල් අමුතුයි.”

“අමුතුයි?”

“මහේ කියපු දේවල් දන් අහල
බලන්නකා.” මතේ පටිගත කිරීමේ යන්ත්‍රය
ක්‍රියාත්මක කරයි. මතේ තමන්ගේ රෝගීන්
සමග කරන කතාබහ පටිගත කර ගනියි.
ඉන් පසු ඒවා විශ්ලේෂණය කරයි. උපදෙස්
ලබා දෙයි. තීර්ථී මහත්තයා පටිගත කිරීමේ
යන්ත්‍රය දකින්ම හිතෙන් ගණන් සාදන්නට
පටන් ගත්තේය. එක්වරම ඔහුට අසන්නට
ලැබුණේ බොහෝ වෙහෙසට පත් වූ මධ්‍යම
ස්වරයකින් කතා කරන කටහඩකි.

“මට හිතෙන්නේ, ගෙදර මගේ නෙවෙයි
කියලයි. බෙදරට තට්ටු කළාම කවුරුවන්
බෙදර ඇරින්න එන එකක් තැහැ. මොකද,
මං වැරදි ලිපිනයකටය ගිහින් තියෙන්නේ.
පාරෙ යන කොට මට හිතෙන්නේ මේ පේන
කොල්කාතාව, කොල්කාතාව නෙමෙයි කියලයි.

මෙක කොල්කාතා නගරය නොමෙයි. නගර තියෙන ඔක්කාම ගෙවල්-ඛුරවල්, මහ පිටතිය, ස්මාරකය, මේ ඔක්කාම වෙනත් නගරෙකට බාර දීල කොල්කාතා නගර පැතැල හිහිං. මට හිතෙන විදියට it's wriong city. උත්සාහ කරන්න අවශ්‍ය නෑ. මෙක කොල්කාතාව කියල පෙන්නන්න. මං දච්සක් කේව්බා තල්ලා පලාතට හියා. බිත්තිවල ලියල තිබුණු දේවල කියවල මං තේරු ගන්ත, මං ආවේ වැරදි තැනකට කියල. මං එඛ හිනයක් දැක්කා..."

මනෝ යන්තුය නවතා දැමුවේය. තීර්ථ මහත්තයා දෙස බැලුවේය.

"මොකක්ද දැක්ක හිතෙ තීර්ථ්?"

"ඒක නං කියන්න පුළුවන්කමක් නෑ."

"මොකක්ද දැක්ක හිතෙ?"

"මගේ අහන්ත ඒපා මනෝ, මගෙන් අහන්ත ඒපා. ඒ හිතෙ මං හැම වෙලාවෙම දැකිනව."

"ඒ හින්දම තමයි මට දැනගන්න ඕහිනේ."

"නෑ මනෝ."

"ම නේ අස නී පෙන් ඉන්නේ. බොහෝම ස්වාභාවිකයි, ඔහෝ අසනීප වීම ස්වාභාවිකයි...."

"අයි? මං අසනීප වෙන එක ස්වාභාවික වෙන්නේ කොහොමද?"

"ඔහෝගේ දරුවා..."

"මගේ දරුවා... අයි ?"

"ගෙදර නෑනේ."

"මනෝ මං දන්නෙනෑ ඔහෝට කවිද කිවිවෙ කියල. මගේ දරුවා දීපංකර ඉත්තෙ එයාගේ යුති ස්නේක්දේකේ ප්‍රග. ලබානලා

නගර. එහේ ඉදා දිල්ලියට යාවි ඉගෙන ගන්න."

"මි... දෙයියන්?" මනෝ වයට සහ දුකට පත් වූ විලාසයකින් කතා කරයි. ඔහුගේ පුළුවන් පිට වී ආ දිගු සුසුම් එලියට එනු දක්නට ලැබේයි. තීර්ථ්ට කුමක් වුණා දැයි ඔහුට තේරුම් ගත නොහැකි වී ඇත. මනෝගේ මිතුරන් අතරින් හැමටම වඩා සන්සුන් මනසක් ඇති මෙන්ම, 'හොඳම කොල්ලා' වූයේ තීර්ථය. මනෝ කඩ්දාසියක් රැගෙන ඒ මත බෙහෙන් දුව්‍යයක නමයි ලියයි. නැවත එය ඉරා වීසි කර දමයි. බෙහෙන් සහිත කුඩා කුප්පියක් තීර්ථ්ට දෙයි.

"මේවා රට ගන්න තීර්ථ්, නින්ද යාවි."

"හැබැට, හොඳයි කෝ දෙන්න."

තීර්ථ් මහත්තයා බෙහෙන් කුජ්පය රැගෙන පිටතට යයි. මනෝ බුර පැහැ යනතෙක් ඔහුත් සමග යයි.

"බොස් ආවෙ නැදේද ඔහෝ පැහැ ආයෙත්?"

"නෑ. ඇයි ඇහුවෙ?"

"මං කිවිව එයාට එන්ත ඒපා කියල."

ඔහෝ හිතනවද, එයා ආවෙත් මං එයාට ගේ ඇතුළට රිංගන්ත ඉඩ දෙයි කියල? කිසි වැඩක් නැතුව ඇවිත් සවිතත් එක්ක වැඩකට නැති දේවල කියවනව."

තීර්ථ් මහත්තයා පිටතට පැමිණියේය. මේ වේලාව හැන්දැ වී ගෙන යනව ද, එහෝම නැත්තං උදේ වේගෙන එනවද? මිනිස්සු ජේලි මහපාරේ ගම්න කරමින් සිටිති.

"මෙගාඡාරවල් හිටපු ගමන් පාඨවෙලා යනවද?"

“මිනිසුන් රහිත මාවත.. වලාකුලෙන් බර අන්ධකාරය, කුණාටු-වර්ෂා... ජය්සිංහ් පිහියේ මූල්‍යත තබයි. ...” රැඹුන්දුනාත් යිකුරුගේ පොතක ඇති මේ වර්ණනයට තීර්ථ මහත්තයා ඉතාමත් ප්‍රිය කරයි.

දිපංකරගේ පොතක තිබුණු පාඨමකි, ‘රාජ්‍යී’.

තමන්ගේ ඇස්වලින් නොකඩවා කදුල් ගලා යනු තීර්ථ මහත්තයාට දැනිණි.

වර්තමානයේ දරුවෝ අතිශය කුරු වී සිටිති. ඇත්තෙන්ම, ඔවුනු අතිශය කුරු වී සිටිති. දෙමාපියන් සාතනය කිරීමට පවා ඔවුනු පෙළමෙනි. තීර්ථ මහත්තයා බෙහෙත් ක්‍රිජිය ඉතා ආයාසයෙන් අතෙහි රඳවා ගෙන ඉදිරියට ඇදුමෙන් හරියටම පිවිතරු ඔලිමිපික් ගිනිසිල්ව ගෙන යන්නා සේය.

මේ රාත්‍රියේත් තීර්ථ මහත්තයා නැවතත් පරණ සිහිනයම දුටුවේය. වෝරංගි හි පාර දෙපසම ලක්ෂ ගණන් මිනිස්සු හිටගෙන සිටිති. ඔවුන් සියල්ලේ ම ගලෙන් නෙරේ පිළිරු සේ නිශ්චලය. පාර දෙපස ම විශාල සුදු පැහැති නියෝන් විදුලි බුඩුල් රාභියක් දැල්වෙමින් තිබයි. පාරේ මැද විශාල ලේ පදාසයක් පැතිරි ඇත. එහි සිටගෙන සිටින වැඩිහිටි කාන්තාවක් අත්වලින් පුපුවට ගසා ගනිමින් වැළපෙමින් සිටියි. ප්‍රවීර්! ප්‍රවීර්! ප්‍රවීර්! කියමින් විලාප දෙයි. ඇගේ දිගු කෙස්වැටිය

ලිහිල් වී ගොස් ඇත්තේ ඇගේ මුහුණ මත තැනින් තැනින් එල්ලෙමින් තිබයි. ඇය දුටු තීර්ථ මහත්තයා තේරුම් ගත්තේ මේ නම් වෙනත් කිසිවකු නොව අවශ්‍යාස් පුරාණ ගුන්ප මාලාවට අයන් පුරණ ගුන්පයක එන වරිතයක් බවයි.

දුරබැහැර හීජන් පලාතක
මරු කතරක, දුරබැහැර සොහොන්
බිමක

මෙය නොවයි තුෂිට හිමි තැන.
යනු පර්වත ශිබරයකට
දුෂ්කර කතරක, තුෂර දියෙන්
වැසුණු.

යනු පාප රාජ්‍යය අතහැර.
සගයෙකි තුෂිගේ සැමියා
පුත්‍රසාතක අරාතිගේ.
යනු පුත්‍රයෙකාතුරී....

මේ රාත්‍රියේත් තීර්ථ මහත්තයා නැවතත් පරණ සිහිනයම දුටුවේය. වෝරංගි හි පාර දෙපසම ලක්ෂ ගණන් මිනිස්සු හිටගෙන සිටිති. ඔවුන් සියල්ලේ ම ගලෙන් නෙරේ පිළිරු සේ නිශ්චලය. පාර දෙපස ම විශාල සුදු පැහැති නියෝන් විදුලි බුඩුල් රාභියක් දැල්වෙමින් තිබයි. පාරේ මැද විශාල ලේ පදාසයක් පැතිරි ඇත. එහි සිටගෙන සිටින වැඩිහිටි කාන්තාවක් අත්වලින් පුපුවට ගසා ගනිමින් වැළපෙමින් සිටියි. ප්‍රවීර්! ප්‍රවීර්! ප්‍රවීර්! කියමින් විලාප දෙයි. ඇගේ දිගු කෙස්වැටිය

කාන්තාවකගේ විලාපයෙන් අහසේහි පුපුව පැළී යයි. මේක තමයි වෙලාව...” වහන්න තීරය. සිනුව ගහන්න. කවිද මේව කියල කැගහන්නේ. කවිද කිවිවෙ මේක මහිෂමතිපුරය නොමෙයි කියල. යනාව යන්න මෙතනින්.

ඒ මොහොතුහි තීර්ථ මහත්තයාට කියන්වට ඇවැසි වී තිබුණේ 'She is in the wrong city' යන්නයි. එහෙත්, ඒ මොහොත්දීම සිනුව නාද වන්නට විය... වී... වී... වී... වී...

සිනුව නාද වෙයි. දුරකථනය නාද වෙයි. තීර්ල් ඇදෙන් නැගි සිට හිද ගත්තේය. මිනිස්සු දුරකථනයක් තබා ගත්තේ ඇයි? බිල් ගෙවන විට දිව එළියට පතියි. එමත්ම, ප්‍රස්ම ඉහළට, ඉහළට, ඉහළටම ඇදී ගොස් එහිම රදි සිටියි.

තීර්ල් මහත්තයා රිසිවරය එසේවේය.

"Four, Seven... nine?"

හරයටම මේ අංකය තීර්ල් මහත්තයා ඉදිරියෙහි වූ දුරකථනය මත ලියා ඇත.

"No..." තීර්ල් මහත්තයා කිවේය.

මේ තීරපිංකර වැටර්ගේ ගෙදර නෙමෙයි ද?"

"No!"

තීර්ල් මහත්තයා, මේ මම, බොස්! එදා මං යමක් කිවිව නේදා..? ඇත රේල්පාර අයිනේ ගෙදර. ඔව් දීප්පකරගේ මිනිය. Died of injuries. මහත්තය ආවෙත නැතෙන. Body has been cremated. හෙලෝ! අහගෙන නේදා ඉන්නේ?"

"No!"

"එතකොට මේ තීරපිංකර වැටර්ප්පේගේ ගෙදර නෙමෙයි ද?"

"නැ."

මෙක four, seven... nine නෙමෙයි ද?"

"නැ, නැ. wrong number"

තීර්ල් මහත්තයා රිසිවරය තැබුවේය. කුමක් සිතා රිසිවරය තිබාදැයි ඔහු දන

සිටියේ තැත. ඔහු ඇදට ගොස් හාන්සි වුණේය. නැවතත් සිහිනය දකින්නට සිදුවනු ඇත. කෙසේ වෙතත්, ඒ සිහිනය එක් වරක් දැකිය යුතුමය. සිහිනය දැකිමෙන් පසුව, උමතු වූ කාන්තාව, උන්මාදින් 'ඡනා', වැරදි තගරයෙන් පලාගියේ කෙසේදැයි තීර්ල් මහත්තයා දන ගතිය. සිහින හැරුණු විට තීර්ල් මහත්තයා වෙත වෙනත් කිසිවක් තැත. කොල්කතා තගරයේ කොතෙකුත් මංමාවත්වල ගමන් ගත්ත ද, පලා යන්නට එක ද මාවතක්වත් සෞයා ගත්තට තීර්ල් මහත්තයා සමත් තොවේය. දන් ඔහුට යැමට සිදු වන්නේ 'ඡනාගේ' පසුපසිනි. ප්‍රවීරගේ මරණයෙන් පසු, ප්‍රවීරගේ පියා වටකරගත් සියලු දෙනා විජයග්‍රහණයෙහි නිමත්ත වී සිටියදී ප්‍රදෙකලා 'ඡනා' පලා ගියාය.

තීර්ල් මහත්තයාට නින්ද ගියේය.



පරිවර්තනය:
මහාචාර්ය උතුල් රංජිත් හේවාචිතානගමගේ

අංග ප්‍රධාන, හින්දී අධ්‍යාපනා සංඛ්‍යාලය
කැලණීය විශ්වවිද්‍යාලය

2013 විකුණු සිංහල නවකතාව

යිහිල නවකතා වූ කළු ක්‍රම කුමයෙන් අන්තර්ගතය අතින් මෙන්ම ආකෘතිය අතින් ද සාම්පූහික කතා සීමාව ඉක්මවා යන වපසරියක විහිද පවතින්නකි. එය මෙතෙක් අප හඳුනාගෙන සිටි සීමාවන් අතික්‍රමණය කරමින් පසුවේයි. එහිදී බොහෝ නිර්මාණකරුවෝ සිය නිර්මාණාත්මක වපසරිය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව තමනට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වා ගනිති. එම ව්‍යායාමය තුළදී මවුනට අපගේ සාම්පූහික කතා කලාව එතරම් අහියෝගයක් නොවුවන්, එම සාම්පූහික කතා කලාවහි පවතින සීමාවන් අහියෝගයක් සේ දැනෙයි. එහෙයින් මවුන් බොහෝ දෙනෙකුගේ වැයම වනුයේ එම සීමාවන් ජයග්‍රෑන ඇදානතන නවකතාව පූළුල් පරිකල්පනීය අවකාශයක් තුළ ස්ථානගත කිරීමයි. මෙම ලක්ෂණය පසුගිය වසරෙහි (2013) බිජිවූ බොහෝ සාර්ථක නවකතා තුළ පැහැදිලිව දක්නට ලැබුණකි.

නවකතාව යන සාහිත්‍ය ගානරය කුමන අරුතකින් නිර්වචනය කළද අවසානයේ එහි

කේන්ද්‍රීය පරමාර්ථය වනුයේ කිසියම් කථා ප්‍රවාත්තියක් පායිකයා වෙත සන්නිවේදනය කිරීමය. එම ප්‍රවාත්තිය පායිකයා වෙත සන්නිවේදනය කරනු ලබන ආකාරයේ ස්වරූපයන් හා විවිධ පැතිකඩ පිළිබඳ අපට සාකච්ඡා කළහැකි වුවත්, අවසානයෙහි අප නවතිනුයේ යම් කිසි කතා ප්‍රවාත්තියක් නැතහෙත් කථා සන්දර්භයක් තුළමය. නවකතාව කතා කිමේ කලාවෙන් බැහැර වූවා යයි බොහෝ විවාරකයින් පැවසුවද, තවමත් නවකතාව තුළ ප්‍රබල වනුයේ කථා වස්තුවය. එය පෙරදිගට මෙන්ම අපරදිගට ද පොදුය. එහෙයින් පසුගිය වසරෙහි බිජිවූ නවකතා එකසිය හත තුළ මෙම ලක්ෂණය අඩු වැඩි වශයෙන් හඳුනා ගත හැකි වුවද, එම තත්ත්වය නිර්මාණාත්මක ලෙස අති කුමණය කරන ලද කාති කිහිපයක් ද අපට හඳුනා ගත නොහැක්කේ නොවේ. මංුෂ්‍ර වෛවර්ධනගේ “මගේ ආදරණීය යක්ෂණ” කාතිය එයට නිදිසුනකි. පසුගිය වසරේ බිජිවූ නවකතා අතර වෙනත් කෙනෙකුගේ කියවීමක් මත හෝ වෙනත් කෙනෙකුගේ

දාෂ්ටිකෝණයකින්, තවත් පුද්ගලයකුට ඒකීය මානයකින් සන්නිවේදනය කළ නොහැකි කෘතියක් ලෙස එම කෘතිය හඳුනාගත හැකි අතර, එය සම්පූර්ණයෙන්ම රඳා පවතිනුයේ පායකයාගේ දාෂ්ටිවාදාත්මක කියවීම මතය. මෙම උක්ෂණය හේතුකොට ගෙන උක්ත ප්‍රබන්ධය දුරවෛශ්‍ය කෘතියක් ලෙස කෙනෙකුට පෙනී යා හැකිය. එසේම කියවා ග්‍රහණය කර ගැනීමට අසිරු කෘතියක් ලෙස ද නැත්තම කිසිසේත්ම කියවීය නොහැකි කෘතියක් ලෙස ද දැනී යා හැකිය. එයට මූලික හේතුව වනුයේ අප නවකතාව ලෙස සාම්පූද්‍යිකව හඳුනාගෙන ඇති සාහිත්‍ය ගානරය ඉක්මවා ගිය වෙනත් පරිකළේපනීය අවකාශයක් තුළ රවකයා එම ප්‍රබන්ධය පෙළ

මියාව පුරාවංත්තය බවත්, පුරාවංත්තය ඉතිහාසය බවට පත්වීමත් පිළිබඳ ඔහු සවියුනක වන අතරම, ඉතිහාසයේ පටන් වර්තමානය දක්වා අධිපති මතවාදය විසින් නිවැරදියයි අපට දාශ්‍යමාන කරනු ලබන සමාජ විශේදනයෙහි අදාශ්‍යමානය ඔහු නැවත නැවත් ප්‍රශ්න කරයි. සැබැවින්ම “මගේ ආදරණීය යක්ෂණී” කෘතිය නව ලියවීමක ආරම්භයකි. එය පායකයා නව කියවීමක් වෙත රැගෙන යයි.

මොහාන් රාජ් මඩවලගේ “ලොචිනා” නව කතාව ද පසුගිය වසරෙහි බිජිවූ තවත් නිරමාණාත්මක කෘතියකි. උක්ත කෘතිය පුරා දිවයනුයේ රවකයාගේ නිරමාණාත්මක පරික්ල්පන ගක්තියේ පොහොසත් බවයි.

ලියනගේ අමරකිරීම් විසින් රිචිත “කුරුලු හදුවත” කෘතිය මැත් කාලයෙහිදී පායික, විවාරක අවධානය දිනාගත් ප්‍රමුඛතම කෘතිය වැශයෙන් හැඳින්වුවාට වරදක් නැත. අමරකිරීම් විසින් මීට පෙර රිචිත “අවවක ප්‍රත්තු” නවකතාවෙහි රවනා ගෙවෙනෙන් සපුරා වෙනස්වන “කුරුලු හදුවත” සරල රිතියක පිහිටා නිරමාණය කොට ඇති ප්‍රබන්ධයකි. විහෙත්, විම සරල කියවීම තුළ කිරීම් ගොඩනගනු ලබන සමාජ ගැවේෂණාය ප්‍රබලය. උක්ත කෘතිය ගම්න් නගරයට සංකුමණය වූ තරෙණයෙකුගේ විනාශ වී යන අධ්‍යාත්මය කියා පාන්නකි. අතිශයින් සංකීර්ණ වූ වාණිජවාදී ව්‍යුහයන් තුළ තමා, තමාට අනිම් කරගන්නා සරල මිනිසකුගේ කට්ට ප්‍රවීත්තියකි.

සේවා තිබීමයි. එතැනදී ඔහුට, පායකයා ගේ රුවියද එතරම් වැදගත් නොවේ. ඔහුගේ උත්සාහය වනුයේ පායකයා තමාගේ අස්ථානය වෙත යොමු කරවා ගැනීමය. එතැනදී එක්කේ පායකයා ඔහුගේ කළුපිතය සමග සවියුනක විය හැකිය. නැත්තම එය ප්‍රතික්ෂේප කළ හැකිය. මෙම නිදහස් අවකාශය මෙම ක්ෂතිය පුරා එහිද පවතී.

විවිධ සාහිත්‍ය රිතීන්ගෙන් පෝෂණය ලබන රවකයා කතා කළාවට අනනා වූ සියලුම අංගලක්ෂණ ඒකාත්මික කරමින් ඒ ඇසුරෙහි නිමවන කළුපිතය ප්‍රශ්නය. උක්ත කරා ප්‍රවීත්තියට පදනම් වූ ප්‍රධාන ප්‍රස්තුතය අපට එතරම් ආදුනික නොවුවද එය ඩුදෙක්. අප දන්නා කරා ප්‍රවීත්තිය ඉක්මවා ගිය සංකීර්ණ මානුෂීක තලයක බිජිවන්නකි.

එය සරලත්වයෙන් සංකීර්ණත්වයටද, සංකීර්ණත්වයෙන් තැවත සරලත්වයටද ගෞරයන ප්‍රබන්ධයකි.

ලියනගේ අමරකිරීති විසින් රචිත “කුරුලු හදවත” කාතිය මැත කාලයෙහිදී පායික, විවාරක අවධානය දිනාගත් ප්‍රමුඛතම කාතිය වශයෙන් හැඳින්වුවාට වරදක් තැත. අමරකිරීති විසින් මීට පෙර රචිත “අවක පූත්තු” නවකතාවෙහි රචනා ගෙවියෙන් සපුරා වෙනස්වන “කුරුලු හදවත” සරල රිතියක පිහිටා නිර්මාණය කොට ඇති ප්‍රබන්ධයකි. එහෙත්, එම සරල කියවීම තුළ කථාකරු ගොඩනගනු ලබන සමාජ ගෛවිෂණය ප්‍රබලය. උක්ත කාතිය ගමින් නගරයට සංකුමණය වූ තරුණයෙකුගේ විනාශ වී යන අධ්‍යාත්මය කියා පාන්නකි. අතිශයින් සංකීර්ණ වූ වාණිජවාදී ව්‍යුහයන් තුළ තමා, තමාට අහිමි කරගන්නා සරල මිනිසකුගේ කථා ප්‍රවාත්තියකි. මූලික ප්‍රස්තුතය හා සබැදි සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලන බලවේශයෙන් උක්ත කාතිය තුළ ගොනු වී ඇත්තේ පායිකයා හට නොදුනෙන පරිදිය. එහෙයින් එහි හමුවන කිසිදු වරිතයක් දිපාතිකව බිහි වී තැත. එහෙත්, සමහර ක්‍රියාදාමයන් තුළ ඇත්තේ ව්‍යාජ ස්වරුපයකි. එය කුම කුමයෙන් ගොඩ තැගෙන නව කතාව. අවසානයෙහි දක්නට ලැබෙන උක්තයෙකි. සාපේක්ෂ වශයෙන් බැඳු කළ “කුරුලු හදවත” සරල කියවීමක් මත ගොඩ තැගෙන සංකීර්ණ ක්‍රියාදාමයකි. එහෙයින් එය පසුගිය වසරෙහි බිහිවූ නවකතා අතර කැපී පෙනෙන කාතියකි.

අනුර විතුමසිංහ විසින් රචිත “කලියුග වර්ධන්” නවකතාව පසුගිය වසරෙහි බිහි වූ ප්‍රශ්නය උක්ත උක්තය කිහිපයකින් සමන්විත කාතියක් වූව එය විවාරක අවධානයට යොමු නොවේ. වර්ෂ 1945 තරම් ඇති

කාලවකවානුවක සිට විවාත ආර්ථිකය ක්‍රියාත්මක වන කාලවකවානුව දක්වා දිවයන උක්ත කාතිය තුළ අපට හමුවන පාතු වර්ගයා සබැදි විශ්වසනීයත්වයකින් යුතුව බිහි කිරීමට කතුවරයා දරා ඇති උත්සාහය අගය කළ යුතුය. එම පාතු වර්ගයා ඇසුරෙහි බිහිවන එම ප්‍රබන්ධය මූලික ප්‍රස්තුතය හා සබැදි සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථික තැලයන්හි සබැදි ප්‍රකාශනයක් වන්නේමය.

“කාල නදී ගෞර බසී” කාතිය නොබවී අයගමගේ ගේ පළමු නවකතාවයි. එමෙන්ම “මාරියා සිලෝනිකා වස්තුව” පී.ඩී. ජයසේකරගේ පළමු නව කතාවයි. එහෙත්, මෙම කාති දෙකින්ම පළවනුයේ පැසුණු නවකතාකරුවන් දෙදෙනෙකුගේ ආත්මිය උක්ෂණයි. උක්ත කාති ද්විත්වය හරුහාම පළවනුයේ ඉතා පුළුල් වූ සමාජ කතිකාවකි. පාරු කරුවන්ගේ ජීවිතය ඇසුරෙහි බිහිවන “කාල නදී ගෞර බසී” කාතිය එම සමාජ කණ්ඩායමෙහි හැම අංශුවක්ම ඉතා සුක්ෂ්ම ලෙසද පුළුල් ලෙසද සාක්ෂිප්‍රාවල බඳුන් කරයි. ඉතා විශාල කාල පරාසයක් තුළ දිවයන මෙම කාතිය සංකල්ප රුප මැව්මෙහි ලා දක්වන ගක්‍රතාව ඉතා විශාලය. “මාරියා සිලෝනිකා වස්තුව” ලාංකික වාමාංශික දේශපාලනයෙහි විවිධ ස්වරුපයන් මෙන්ම, හාවිත දේශපාලනයෙහි ඇති කුහකත්වය ද සංකේත්ත්දැනු කරමින් බිහි වී ඇති නිර්මාණාත්මක කාතියති. සබැදිවීන්ම “මාරියා සිලෝනිකා වස්තුව” මැත කාලයේ අප අතට පත් වූ සාර්ථක උක්තය රැගත් දේශපාලන නවකතාවකි. කතුවරයාගේ ආධ්‍යාත්මක රටාව පොහොසත් කරමින් ඒ මත බිහිවන වරිත සමුහය සංකේතමය වශයෙන් මෙන්ම වාස්ත්වික බවින් ද ඉතා ප්‍රබලය.

නිශ්චංක විශේෂාත්මක තාරු මගේ දෙවිදුව” අතීතය හා වර්තමානය යා කොට

ලියැවී ඇති ප්‍රබන්ධයකි. එරික් ඉලයප්පාරුව්වි විසින් රචනා කොට ඇති “පාද යාත්‍රා” කාතිය සූනාම් ව්‍යසනය මූලික කොට ගනීමින් රචනා වී ඇති පුළුල් සමාජ කතිකාවක් වෙත දිව යන කාතියකි. මෙම කාතිද්වය ද පසුගිය වසරේහි බිභි වූ නිරමාණාත්මක කාති අතර ප්‍රධානය. එමෙන්ම වෙනිසන් පෙරේරා විසින් රචනා කොට ඇති “දණ්ඩ භුමි” නවකතාව ධනවාදී, වාණිජවාදී ආර්ථික ප්‍රවාහයේ සැබැඳු නියෝජිතයන් බවට පත්වන වංචාකාර දේශපාලන ජීතන්තයන්ගේ සැබැඳු ස්වරුපය මැනවින් විදුරණය කරනු ලබන්නකි.

සුසන්ත මහජල්පත විසින් රචිත “ආජාඩු ප්‍රූජ්පය” පසුගිය වසරේහි බිභිවූ තවත් සාර්ථික කාතියකි. එතිහාසික නවකතා ගණුයට ඇතුළත් කළ හැකි කාතියක් සේ මූලික වශයෙන් හඳුනාගත හැකි මෙම කාතිය සාමාන්‍ය එතිහාසික නවකතාව ඉක්මවා ගිය තලයක ස්ථානයත වී ඇත. ඉතිහාසය පදනම් වූ බොහෝ නවකතාවල අපට හඳුනාගත හැකිවනුයේ විර රසය වුවත් “ආජාඩු ප්‍රූජ්පය” කරුණා රසය මූල්‍යෙකාට ගත්තකි. කතුවරයාගේ පරිකළ්පන ගක්තිය ඇසුරේහි බිභිවන මානුෂික සඛදතාවන්හි සියුම් සංවේදනය සමස්ත ප්‍රබන්ධය පුරාම පැතිර පවතී. “ආජාඩු ප්‍රූජ්පය” මතාලෙස සංවේදුනය කොට ඇති නවකතාවකි.

“ද්වාර” නව කතාව ගාන්ති දිසානායක ගේ දුර්වල කාතියකි. තාරකා වාසලමුදලී ආරච්චිගේ “ඇස්” නව කතාව ද එසේම ය. සනත් බාලසුරියගේ “මේ සෞදුරු දඩ්බ්ලොහි”, “කරුණාදාස සූරියාරච්චිගේ “නැසෙන මානය” ගමෙල් ජයකොඩිගේ “වැවි පත්‍රලේ කිදුරිය” වන්දිසිරි පල්ලියගුරුගේ “සීමා” යන කාති යම් යම් අවස්ථාවන්හිදී නිරමාණාත්මක ලක්ෂණ පෙන්නුම් කළද යම්තයක් වශයෙන් ගත් කළ ඔවුන් අන්ත්‍රීක්ෂණ මැර්ටියන්ට

ලායා වී තැත. දියා දිසානායකගේ “පිපාසය” එවැනිම ලක්ෂණ රැගත් කාතියකි. සුනේත්‍රා රාජකරුණායකගේ “සොම්බාලෝකය” මූල් අර්ධය තුළ නිරමාණයිලි රචනයක් ලෙස ඉස්මතු වුවද, එහි අපර කොටස වාර්තා ස්වරුපයක් ගෙන ඇත. ජයතිලක කම්මැල්ලවිරගේ “ශින්ස්” කාතියද වරිත නිරමාණය අතින් සාර්ථක ලක්ෂණ පෙන්නුම් කළද, කතුවරයා ඉස්මතු කිරීමට උත්සාහ ගනු ලබන ජීවන පරිදානය පායිකයා වෙත නිවැරදි ලෙස සන්නිවේදනය වන්නේ තැත.

සාම්ප්‍රදායික කාෂීකර්මාන්තයට එල්ල වී ඇති බලවත් පහරක් සේම විනාශකාරී සමාජ සන්දේහයකට සැපුවම අදාළ වන රසායනික පොහොර හාවිතයෙහි ඇති ආනිසංස හමුවේ අසරණ වන ගැමි ජනකාවගේ ජීවන අන්දරය සාර්ථකව ඉදිරිපත් කිරීමෙහි ලා සේපාලි මායාදුන්නගේ “ගොනානෝ” කාතිය සමන් වී ඇත. ගාමිණී කන්දෙපොල විසින් රචනා කොට ඇති “වැහි බිත්තර” කාතියද එයටම නැකම් කියන්තකි. වණ්ඩාල බණ්ඩා(ර) ගේ වලවිව, ගුණරත්න ජීකනායකගේ “අපේම අම්මා” යන කාති ද්වය ග්‍රාමීය සමාජය කේන්දුකොටගත් කිසියම් අපුර්වත්වයක් විදහා පානු ලබන කාති දෙකකි. හඳුන් මහින්ද ජයතිලකගේ “තුම්මාසේ” කාතිය ද පායිකයා තුළ සියුම් කම්පනායක් දැන්වීමට සමන් වී ඇත. මේ සියලුම කාති අතරේහි සාලීය කුලරත්නගේ “මත්ත්කා” කාතිය වෙනම සන්දේහයක බිභිවන කාතියකි. එම කාතිය පිළිබඳ පායික, විවාරක අවධානය යොමුවන්නේ නම් එය අද්‍යත්ත ප්‍රබන්ධ සාහිත්‍යය හඳුනා ගැනීමෙහි ලා කෙරෙන වැදගත් ව්‍යායාමයක් වනු ඇත.

ඉහතින් මා සාකච්ඡා කරන ලද්දේ 2013 වසරේහි බිභි වූ ප්‍රබන්ධ කාති පිළිබඳ

සංක්ෂීපේන අදහස් කිහිපයක් පමණි. එහෙත්, එම වසරෙහි බිජි වූ නවකතා පිළිබඳ සමස්ත විතු පාදා ගැනීමෙහි ලා මෙම නවකතා කිහිපයට පමණක් ලසුවිය යුතු නොවේ. විග්‍රහයේ පහසුව තකා මා තෝරාගනු ලබවේ අනෙකුත් කෘතින්ට සාහේක්ෂව මා ඇවධානය යොමු කළ කෘතින් කිහිපයකට පමණි. එමෙන්ම සාම්ප්‍රදායික නිර්ණායක ඇසුරෙහි සිදු කෙරෙන නවකතා වර්ගීකරණයකට ද මා යොමු නොවුණේ එය එතරම් සාර්ථක විධික්‍රමයක් ලෙසට මා නොසිතන බැවිනි.

2013 වසර ආයුතික ලේඛක, ලේඛකාවන් මෙන්ම, පුවීණ ලේඛක ලේඛකාවන් රාජියක් විසින් තම කෘති එම දක්වා ඇති වසරකි. සෝමවීර සේනානායක, ගුණසේන විතාන, සුනන්ද මහේන්දු, ස්වරුණකාන්ති පෙරේරා, රුපා කොචිතුවක්කු, එච්ච් මල්ලවංාරවිච්, තොමිසන් ඒ. වැන්දබේනා, පද්මා කුරුප්පු, කරුණා පෙරේරා, උපාලි ලිලාරත්න, ධර්ම ශ්‍රී විකුමසිංහ, නිමල් සේදර ඒ අතර වේ. සරසවි ප්‍රකාශකයන් විසින් නවකතා පොත් 28 ක් ද සීමාසහිත ගොඩඟේ සහේදරයේ විසින් පොත් 21 ක්ද, ගාස්ට් පබලිෂින් විසින් පොත් 7 ක් ද,

දයාවංශ ජයකොඩ් සමාගම හා සුරිය ප්‍රකාශන ආයතන විසින් නවකතා පොත් 4 ක්ද, කෘතින් තුනකට වඩා පළ කරන ලද ප්‍රකාශන ආයතන වේ. 2013 වසරෙහි බිජිවූ ස්වතන්තු නව කතා 107 අතුරින් ලියනගේ අමරකිරීති විසින් රවනා කරන ලද “කුරුප්පු හදවත” විදෙශයේ සාහිත්‍ය සම්මානයට මෙන්ම ස්වරුණ පුස්තක සම්මානයට පාත්‍රවිය. නොබවි අයගමගේ “කාල නදී ගලා බසී” කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගත් අතර, සුසන්ත මහලල්පත විසින් රවිත “ආජාඩ ප්‍ර්‍රූථ්‍යාපය” ගොඩඟේ සම්මානයට හිමිකම් කිය.




සුලේෂන විතුමසිංහ

සාහිත්‍ය හා කලාව පිළිබඳ ලේඛකයෙකි.
සාහිත්‍ය විවාරකයෙකි



සත්‍ය නොදුන්නේ මේඛයේය. විහත්, සත්‍ය දැන විය බොරුවකැයි පවසන්නා අපරාධකාරයෙකි.

- බර්වේල්‍රේ බුෂ්ති



අැහෙනවද ඒ සිනා කද්දදේ

බසයක් ප්‍රපානයකට පෙරලී යැමෙන් රියුදුරු ඇතුළු 8 ක් මරුට. 29 කට බරපතල තුවාල - ප්‍රවත්තක්

(ඒ වෙළාවේ පාරට මේදම බාලා තිබුණෙන් නෑ. මං හිටියෙ බස් එක් ඉස්සරහම හරියට වෙන්න. පාර අනින් පැත්තෙන් වාහන ආවෙන් නෑ. ඒන් ඩැයිටර් එකඟාරටම වගේ බස් එක හෙලට කැපුවා. “(අනතුරෙන් දිවි බේරාගන් මගියෙක්)

හැට තුන ඉරක් දාහතයි පහලොට එළවන
නන්දසේනගේ ගැහෙන වමතින්
වැටුණි ද්‍රව්‍යේ පළමු හියරය
ගොර, ගොර හඩත් දිගෙන
චිපෝවෙන් එළියට ආ බස් එක
ඇරුමුවා කදු ශිබර තරණය

දකුණු පස කණ්ණාඩි පථවෙන්
පාර විමසු වරක් ගානේ
පෙරෙයිද තුන් මාසේ දන දුන්
බිරිද පමණයි ඔහුට පෙනුණේ
“තාත්තාගේ බස් එක”
කඩදාසියක ඇද, ඇද
ඉදිරිපස කණ්ණාඩි පතුලෙන්
ප්‍රංචි ප්‍රතුමය නිතර එබුණේ

නලා හඩ රව් දී තැගේදීත්
කන ලගම බෙල් එක වදිදීත්
ඒ කිසින් නොව නන්දසේනට
බිරිදෙගේ හඩ පමණි ඇපුණේ

“ඉස්සරහ වංශුවක කන්දේ
පස් කබන් වැටිලාලු නන්දේ
ලගට ආවම මං කියන්නම්
ඩයා එළවන් යන්න නන්දේ


රට මොනවද කැවේ නන්දේ
පුතා මොනවද ර්යෙ ඇන්දේ
කොණේඩ තනියෙන් ගොතා ගන්නට
දුට දැන් පුළුවන්ද නන්දේ

කදුල් පිරි කදු වළලු මැද්දේ
අර පෙනෙන බැවුමේ ලන්දේ
සිනාසේන්නට තවම පුළුවන්
එක තැනක් තියෙනවා නන්දේ
ඇහෙනවද ඒ සිනා සද්දේ.....”



රුච්චන් බන්දුජිව

2013 වර්ෂය වෙනුවෙන් ගොඩගේ ජාතික සම්මානය හා විදෙශ්‍ය සම්මානය ලද මිලග මිවිත කානියෙනි. මෙය කුතුවරයාගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි.



පැට්‍රික් මොඩියානේ - 2014 නොබේල් සාහිත්‍ය සම්මාන ලාභිය

සාහිත්‍යය පිළිබඳ නොබේල් ත්‍යාගය මෙවර ප්‍රංශ ලේඛක පැට්‍රික් මොඩියානේට හිමිව තිබේ. ප්‍රංශ බසින් ප්‍රධාන්ධකරණයේ යෙදෙන ඔහුගේ ප්‍රකාශයට පත්ව ඇති පොත් සංඛ්‍යාව හතුලිභක් පමණුවේ. මේ අතරින් ඉංග්‍රීසි බසට නැගී ඇත්තේ හතරක් පමණි.

හිටිලර්ගේ හමුදා ප්‍රංශය අත්හත්කරගෙන සිටි සමයේ අත්දැකීම් ඔහුගේ කෘතින්ට තේමාව වී ඇති අතර, මෙම පොත්, ප්‍රමාණයෙන් (පිටු සංඛ්‍යාවෙන්) කුඩා බැවි පැවසේ. ප්‍රමාණය භා විතුපට තිර පිටපත් රචකයෙකු ද වන මොඩියානේගේ කෘතියක් මුළුවරට සම්මානයට පත්ව ඇත්තේ 1978 දී ය. Missing Person නවකතාවට විම වසරේ දී ප්‍රංශ රජය මගින් Prix Goncourt ත්‍යාගය පිරිනමන ලදී. නොදුම යුරෝපියානු සාහිත්‍යකරුවට ඔස්ට්‍රීයානු රජය පිරිනමන සම්මානය 2012 දී ලැබුණේ ලේඛක මොඩියානේටය. නොබේල් ත්‍යාගය දිනීමෙන් පසු දැන් ඔහුගේ කෘතින් තුනක් ඇමෙරිකාවේ යේල් සරසවිය මගින් ඉංග්‍රීසියට පෙරලා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් වේ.



නගරාලංකාරය

එන්න, ඇවිද්‍ය යන්න
අසිරිමත්, 'නිදහසේ නගරය'ට
සිගන, බේබදු කැල ද,
සොරුන් හා සලෙඹන් ද
තුරන් කළ මේ රම්‍ය පුරවරට.....

ඉතිං දැන් මේ'නුවර:
බුලත් කෙළ තහනම් ය,
වර්ජන ද - ගර්ජන ද තහනම් ය.
හැම තැනම කැමරා ය,
'නිකරුණේ ගැවසීම' තහනම් ය....
පුෂ්චර, දියවැඩියාව,
අනවශය මේදය ද
ඉවත් වනතුරු හොඳින් ඇවිදින්න;
පුරවැසිය, බිය සැකැ'ර පැමිණෙන්න....

අපුත් ගල් එබැඩුවූ
මේ පදික මං තීරු
මබටම ය., එ'ගැන සැක
නොකරන්න....
දෙපස ඉදිකර තිබෙන
කටුකම්බි වැටවල් ද

'රකවරණ' පිණිසම ය;
නො පතින්න....

මබට හිමි තීරුවේ පමණක්ම
රිසි ලෙසින් ඇවිදින්න....

2013 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය
සම්මානය ලද හැමෙවත්ත මග්දලේනා
කංතියෙනි. මෙය කතුවරයාගේ කුලුදුල්
කාව්‍ය සංග්‍රහයයි.



සෞම්ජ සඳරුවන් ලියනගේ



නොබේල්, බුකර් හරු තවත් ත්‍යාග තිබේද?

වි ගිෂ්ට සාහිත්‍ය කංති සඳහා මුදල් ත්‍යාග සහ සම්මාන පිරිනැමෙන විවිධ ජාත්‍යන්තර තරග රාඛියක් වාණිජ හා සංස්කෘතික ආයතන සහ සංවිධාන මගින් ක්‍රියාත්මක වේ. අදහස් ප්‍රකාශනයේ නිදහස හා පොදු මානව ප්‍රගමනය තහවුරු කිරීම සඳහා කැපවූ ජගත් සේවව්‍යා සංවිධානය මේ අතර වේ. මේ එවන් සංවිධාන මගින් පිරිනැමෙන සම්මාන කිහිපයක් පිළිබඳ සටහනකි.

නොබේල් සාහිත්‍ය සම්මානය තවමත් ලොව ඉහළම සාහිත්‍ය සම්මානය ලෙස පිළිගැනී. එමත්ම විශාලතම මුදල් ප්‍රමාණයක් පිරිනැමෙන සම්මානයද මෙයයි. නොබේල් සාහිත්‍ය ත්‍යාග මුදල ඇමෙරිකානු බොලර් 1,142,000 කි.

නොබේල් සාහිත්‍ය සම්මානය ලැබීමේ කිරීතිය මෙත්ම අති විශාල ත්‍යාග මුදලක් ලැබීම ද සම්මානලාභියා / ලාභිතියගේ ලේඛක දිවිය ස්ථාපිත කරනු පමණක්

නොව, ඔහු/අය ජගත් පූජ්‍යත වරිතයක් බවට පත්කිරීමට සමත්ය. සම්මාන ප්‍රදානය ඇරුමුණු 1901 සිට මේ දක්වා ලොව පුරා ලේඛක ලේඛකාවන් 106 දෙනෙක් නොබේල් සාහිත්‍ය සම්මානයයෙන් පිදුම් ලබා තිබේ. සැම වසරකම ඔක්තෝබර් මාසයේදී ස්වේච්ඡනයේ ස්ටොක්ඩෝම් නුවරදී සම්මාන ප්‍රදානය පිදු කෙරේ. සම්මාන ප්‍රදාන උත්සවයේදී සම්මානලාභී ලේඛකයා පවත්වන දේශනය ද ඉතිහාසයට එක්වේ.

මෙම වසරේ නොබේල් සාහිත්‍ය සම්මානය ප්‍රංශ ලේඛක පැලීක් මොඩියානොට් හිමිවිය.

ඇමෙරිකානු බොලර් 1,50,000ක් පිරිනැමෙන ලනාන් සම්මානය, ලනාන් පදනම (Lannan Foundation) මගින් පිරිනැමේ. මැත වසරකදී මේ සම්මානය ඉන්දියාවේ අරුන්දත් රෝයි වෙත පිරිනැමිණි. සම්මානය සඳහා අයදුම්පත් කැඳවීමක් නැත. ලොව ඕනෑම තැනක වෙසෙන, ලේඛකයු, සාහිත්‍යවේදීයෙකු,

බුද්ධිමතෙකු හෝ ගුන්ප්‍රකාශකයෙකු හෝ සංස්කාරකයෙකුට මෙන්ම ආයතනයකට වූවද සම්මානය සඳහා නිර්නාමිකව ලේඛකයෙකු/ලේඛකාචකගේ නමක් ඉදිරිපත් කළ හැකිය. ජයග්‍රාහකයා/ජයග්‍රාහිකාචක තෝරා ගැනෙන්නේ එම නාමයෝජනා අතරිනි. ප්‍රවීණයන් මෙන්ම නවකයන් වූවද නම් කළ හැකිය.

පැවුම් ලෙනාන් (ජ්‍යෙෂ්ඨ) නම් ලිබරල් මතවාදී ව්‍යාපාරිකයාගේ ධනයෙන් මෙම පදනම පිහිටුවන ලද්දේ, සිය සෞඛ්‍යයාගේ පරමාදරුණයන් ක්‍රියාවට නැංවීමේ අරමුණින් ඔහුගේ සෞඛ්‍යයාග්‍රිය විසිනි. ලෙනාන් පැවුම් ස්වේතසාහයෙන් අධ්‍යාපනය ලබා, ස්වේතසාහයෙන් ධනවතෙකු වූවෙකු ලෙස ප්‍රක්වය. ලනාන් පදනමේ මූලස්ථානය තව මැක්සිකෝවේ සැන්ටා ගේ නුවර පිහිටා තිබේ.

ඩුකර් සම්මානය පිළිබඳව සිංහල පාඨිකයන්ගේ අවධානය යොමුවන්නේ ඇඟේ අස්ථ්‍රීලාසී රාජ්‍යයෙහි ලේඛකාචකගේ කෘතියකට එම සම්මානය ලැබේමෙන් පසු විය යුතුය. (The God of Small Things 1997) ආරම්භයේදී ඩුකර් මැකෝනල් සම්මානය නම්න් හැඳින්වූද, පසුකලෙක එය ඩුකර් නම්න් පමණක් හැඳින්වුණි. මැකෝනල් යනු කුරිඩියානු දුපත්වල උක්වගාවේ යෙදුණු වාණිජ සමාගමකි. 1922 ඩුකර් සම්මානය ලද ජෝන් බර්ගර සම්මානය පිළිගනිමින් කළ කතාවේදී කුරිඩියානු දුපත්වල දුහිභාවයට මැකෝනල් සමාගමද වගකිවයුතුයැයි සමාගම විවේචනට ලක්කරමින් කතා කළේය. මහු සිය තැගි මුදලෙන් අඩක් බ්‍රිතාන්‍යයේ විජ්‍රේලිය දේශපාලන ව්‍යාපාරයක් වන (Black Panther Movement) කළ දිවි ව්‍යාපාරයට දුන්නේය.

2002 වසරේ පටන් ත්‍යාගය සඳහා අනුග්‍රහ දක්වන්නේ Man Group සමාගමය.

ඉන්දිය ලේඛක ලේඛකාචක කිහිපයෙනාක්ම බුකර් සම්මානය ලැබූ අතර සල්මන් රුජ්ඩ්, කිරාන් දේසායි, අරචින්ද් අදිගාර හා ඇරුන්දත් රෝදි මුවහු වෙති.

අරුන්දත් රෝදි වෙත බුකර් සම්මානය පිරිනැමීම ජගත් සාහිත්‍ය තලයේ නෙක කතාබහ සහ විවේචනවලට තුවු දුන්නේය. කලින් වසරේ බුකර් සම්මාන කම්ටුවේ සහාපතිවරයා රෝදිගේ කෘතිය ඉතා පහත් තිර්මාණයක් බවත්, එය අවසන් වටයටවත් පැමිණීමට සුදුසු නොවන කෘතියක් බවත් ප්‍රකාශ කළේ ය.

ඩුකර් සම්මානයට 25 වසර පිරුණු 1993 දී එතෙක් ඩුකර් සම්මාන ලද කෘතින් අතරින් හොඳම කෘතිය තෝරන ලද අතර රුජ්ඩ්ගේ Midnight's Children (මැදියමේ දරුවෝ) හොඳම කෘතිය ලෙස විනිශ්චය විණි. සම්මානයේ 40 වැනි සංවත්සර සැමරුමේදී සිදු කරන ලද මෙවැනිම තෝරිමකදී තැවතත් රුජ්ඩ්ගේ එම කෘතිය හොඳම කෘතිය ලෙස ජයග්‍රහණය කළේය.

කලකුල ලේඛක Man Asia Literary Prize මැයෙන් හැඳින්වුණු ආසියානු සාහිත්‍ය ත්‍යාගය (The Asian Literary Prize) තම්න් ම ඇගෙන පරිදි ආසියාවට සීමාවූ සම්මානයකි. කෘතියේ පිටපත් දෙකක් සමග සම්මාන තරගය සඳහා අයදුම් කළ යුතු අතර, සැම වසරක්ම අගෝස්තු 31 වැනිදායින් අයදුම්පත් හාර ගැනීම අවසන් වේ.

ශ්‍රී ලංකික ලේඛකා අම්නා භුසේන්ගේ The Moon in the Water කෘතිය 2007 දී සම්මානය සඳහා සලකා බැලෙන දිර්ස ලැයිස්තුවට ඇතුළත් වූ අතර, 2012 දී නයෝමී මුණ්වීරගේ Island of a Thousand Mirrors කට්ට ලැයිස්තු ගත විය.

දකුණු ආසියානු සාහිත්‍යය පිළිබඳ DSC ත්‍යාගය, දකුණු ආසියාව, එහි ජනතාව සංස්කෘතින්, දේශපාලනය හා ඉතිහාසය තේමාකොට රචනාවන නවකතාවක් සඳහා පිරිනැමී. ඉන්දියානු රුපියල් 2,800,000 ක් ත්‍යාග වශයෙන් පිරිනැමෙන මෙම ත්‍යාගය සඳහා අනුග්‍රහ දක්වන්නේ ජායිපුර සාහිත්‍ය සැණුකෙකළිය සඳහා ද අනුග්‍රහ දක්වන සීමාසහිත ඩී.එස්.සී. සමාගමය. මෙය ඉන්දියාවේ ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදන හා ගොඩනැගිලි නිෂ්පාදන සමාගමකි.




ලන්ඩනයේ මූලක්ථානය පිහිටි පෙන් ජාත්‍යන්තරය (Pen International) ලෙව ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් මෙන්ම විවිධ සාහිත්‍ය ප්‍රශේද ගණනාවක් සඳහා වාර්ෂිකව සම්මාන පිරිනමන සංවිධානයකි. තෝරාගනු ලබන නවකතාවක්, කෙටිකතා සංග්‍රහයක්, හෝ කෙටිකතාවක් විද්‍යා ලේඛනයක්, රචනා, ක්‍රිඩා සම්බන්ධ කෘතියක්, විරතාපදානයක්, පළමා සාහිත්‍ය කෘතියක්, ප්‍රච්‍රිතනයක් නාට්‍යයක් හා ප්‍රඛාසන සංග්‍රහයක් හෝ ප්‍රඛාසනයක් සඳහා තකාග පිරිනැමෙනට පෙන් ජාත්‍යන්තරය වාර්ෂිකව බේලර් 150,000 කට වැඩි මුදුලක් වැය කරයි. තකාග සඳහා මූලන අනුග්‍රහය සැපයීමට ලෙව විශාලතම අන්තර්ජාල සමාගම වන ඇමෙසන් (Amazon. com) සමාගම ඇතුළු ත්වත් මූල්‍ය හා ප්‍රකාශන ආයතන ද ප්‍රදේශීලිතයන් රෝසක් ද වාර්ෂිකව ඉදිරිපත් වේති.

විනයේ ප්‍රධාන සාහිත්‍ය සම්මානය / ත්‍යාගය ලු ක්සුන් සාහිත්‍ය ත්‍යාගයයි. (Lu Xun Literary Prize) ත්‍යාගය නම් කොට ඇත්තේ තුනන වින සාහිත්‍යයේ ගේෂේයිතම ලේඛකයා ලෙස පිළිගැනෙන ප්‍රශ්නරෝග නමිනි. ඔහුගේ අන්වර්ථ නාමය ලු ක්සුන් ය. සැම තෙවසරකට වරක්ම නිරමාණ ප්‍රශේද හතක් - නවකතාව, කෙටිකතාව, ප්‍රගස්ත වාරතාකරණය, නොදම කාව්‍යය, නොදම ගද්‍ය රචනාය, නොදම සාහිත්‍ය විවාරය,

හොඳම සාහිත්‍ය පරිවර්තනාය සඳහා ත්‍යාග පිරි නැමී.

වින සාහිත්‍යය සඳහා වන ‘මැන්’ ත්‍යාගයක් පිරිනැමීම 2008 දී ඇමෙරිකාවේ ඔක්ලොහෝමා සරසවියේ වින හා ඇමෙරිකා සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ පිටර ග්‍රීස් විසින් ආරම්භ කරන ලදී. සැම දෙවසරකටම වරක් පිරිනමනු ලබන මෙම සම්මානය බේලර් 10,000 ක මුදලක්, සමරු එලක්යක් හා සරසවියේ අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා සහභාගීවීමට කරන ඇරුපුමක් ද ඇතුළත් ය.



මෙම ත්‍යාගය ලබා ගත් මුළුම වින ලේඛකයා මෝ යැන් ය.

න්පාල ලේඛකයන් උදෙසා එරට රජය මගින් පිරිනැමෙන ‘මඟන් පුරස්කා පුස්තක’ සම්මානය 1955 දී අරඹන ලද්දේ එරට ජයදම්මා බිසව විසිනි. න්පාලයේ 5 වැනි අගමැතිවරයා වූ මඟම් සම්භේද්‍ර රනා නාමයෙන් පිදෙන සම්මානයට හිමි ත්‍යාග මුදල රුපියල් දෙලක්ෂයකි.



අම්බා ඩැස්න්

අග්‍රහිත ආසියානු ලේඛක සාහිත්‍ය සම්මාන ප්‍රධාන 1979 දී ආරම්භ විය. ත්‍යාග හා සම්මාන ප්‍රදානය තායි රාජකීය පවුලේ සාමාජිකයෙකුගේ සහභාගිත්වයෙන් බැංකොක් තුවරදී පැවැත්වෙන අතර, ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන දේශනය පැවැත්වීමට පිළිගත් ජගත් ලේඛකයෙකුට ආරාධනය කෙරේ. වරක් මෙම දේශනය සඳහා ඇරියුම් ලද තොබෙල් සාහිත්‍ය සම්මානලාභී වොලේ සෞයින්කා එම ඇරියුම් ප්‍රතික්ෂේප කළේ, එවක සිදුවූ තායි භමුදා ක්‍රමන්තුණයට විරෝධය පැමුණ් ලෙසය.

දකුණු ආසියා පොත් සම්මානය (South Asia Book Award) වාර්ෂිකව පැවැත්වෙන සම්මාන උලෙලකි. මෙහිදී දකුණු ආසියාව හෝ දකුණු ආසියාවේ පරිබාහිරව වෙසෙන දකුණු ආසියානුවන්ගේ ජීවිත නිවැරදිව නිරුපණය කෙරෙන කාතීන් සම්මාන

ප්‍රදානය සඳහා තෝරා ගැනේ. මෙම වසරේ දකුණු ආසියා පොත් සම්මානය කාතීන් දෙකකට හිමි විය. ජේනිංස් බැංචිලරි විසින් ලියන ලද සයිමන් ඇන්ඩ් ශ්‍රීලංකා ප්‍රකාශන සමාගමේ ප්‍රකාශනයක් වන A Moment Comes කාතීයෙන් ඉන්දියානු උපමහද්වීපය, ඉන්දියාව, පකිස්තානය හා බංගාලය ලෙස බෙදී යැමට පෙර අවදියේ ලමයින් තිදෙනෙකු පිළිබඳ කතා ප්‍රවත්තකි. එලිසබෙන් සතෙක් විසින් රිවිත රසියාගේ බලාපොරොත්තුව (Razia's Ray of Hope) අධ්‍යාපනයෙන් ඉදිරියට යැම සඳහා සිහින දකින දැරියකගේ කතාවයි.

ආප්‍රිකානු ලේඛකයන් සඳහා පිරිනැමෙන ප්‍රධානතම සාහිත්‍ය ත්‍යාගය කේත් ත්‍යාගයයි. (Caine Prize) මේ වසරේදී කේත් ත්‍යාගය දිනාගත්තා ලද්දේ මක්විර මෙඩ් (Okwiri Odour) ලේඛකාවගේ My Father's Hand නවකතාවය. ත්‍යාග මුදල පවුම් 10,000කි.

සුප්‍රකට පෙන්ගුයින් පොත් සමාගම දී ආප්‍රිකානු ලේඛකයන් සඳහා ත්‍යාගයක් වාර්ෂිකව ප්‍රදානය කරයි. මෙය පිරිනැමෙන්තේ ආප්‍රිකානු ලේඛකයන්ගේ ප්‍රබන්ධ හා ප්‍රබන්ධ තොවන කාතීන් අතරින් තෝරා ගැනෙන කාතීයක් සඳහාය. ත්‍යාගය ලෙස රින්ඩ් 50,000 ක් පිරිනැමෙ. නිර්මාණය කළින් ප්‍රකාශයට පත් නොවුවක් විය යුතුය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල ලේඛකයන් සඳහා පිරිනැමෙන පොදුරාජ්‍ය මණ්ඩල සාහිත්‍ය ත්‍යාගයන්ට ආප්‍රිකානු හා කැරීබියානු රාජ්‍ය. කැනබාව, දකුණු ආසියාවේ යුරෝපයේ හා ගිනිකොනදිග ආසියාවේ ලේඛකයෝ සුදුසුකම් ලැබේහ. නොදු නවකතාවට හා ලේඛකයෙකුගේ ප්‍රථිම කාතීයට මෙම ත්‍යාගය හිමිවූ අතර, ත්‍යාගය අවසන්වරට 2012 හා 2013 වසරවලදී



ශේහාන් කරුණාතිලක

පිරිනමන ලදී. 2012 දී ලාංකේය ලේඛක ශේහාන් කරුණාතිලක ගේ China Man - The Legend of Pradeep Martheer කථියට පොදු රාජ්‍ය මණ්ඩලයිය සම්මානය ලැබූණු අතර, ඔහු සමග ප්‍රථම භෞද්‍ය කථියට සම්මාන ලැබූ ලේඛකයන් අතර දකුණු අප්‍රිකාවේ Jacques Straus-The Dubious Salvation, ජැමෙයිකාවේ Alecia Mckenzie - Sweetheart, මිස්ටේලියාවේ Cory Tailor - Me and Mr Booker, කැනඩාවේ Riel Nelson - The Town that Drowned, ද සිවියන්. කලාපීය තරගවලින් ජයග්‍රහණය ලබන කථි අතරින් තෝරාගනු ලබන කථිය සමස්ත පොදුරාජ්‍ය මණ්ඩලයිය භෞද්‍ය කථිය සඳහා සම්මානයට සුදුසුකම් ලැබේය.

මෙ වසරේ පටන් මෙම තරගය අත්හිටුවා තිබේ.

1958 දී ලංකාවේදී පිහිටුවා ගන්නා ලද අප්‍රිකානු - ආසියානු ලේඛක සම්මේලනය මගින් පිරිනමන ලද සාහිත්‍ය සම්මානය

'පද්ම' සම්මානය යනුවෙන් නමිකර තිබිණි. සංචිතාන මූලස්ථානය 1962 දී කොළඹ සිට කයිරේ වෙත ගෙනයන ලදී. සංචිතානය මගින් පිරිනමන ලද ප්‍රථම හා එකම සම්මානය හිමිවුයේ දකුණු අප්‍රිකානු තිදහස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඇමෙක්ස් ලා ගුවා වෙතය. ඔහු කලක් සිය ජන්මභ්‍යමිය වූ දකුණු අප්‍රිකාවෙන් පිටුවහල් වී ජ්වත් වුවද, අවසානයේ ඔහු සානනය කරන ලදී. කෙමෙන් මෙම සංචිතානය ආකර්යක්ෂම වී නැති වී ගියේය.

ලන්ඛනයේ මූලස්ථානය පිහිටි පෙන් ජාත්‍යන්තරය (Pen International) ලොව ප්‍රමුඛතම මානව හිමිකම් සංචිතානයක් මෙන්ම විවිධ සාහිත්‍ය ප්‍රශේද ගණනාවක් සඳහා වාර්ෂිකව සම්මාන පිරිනමන සංචිතානයකි. තෝරාගනු ලබන තවකතාවක්, කෙටිකතා සංග්‍රහයක්, හෝ කෙටිකතාවක් විද්‍යා ලේඛනයක්, රචනා, ක්‍රිඩා සම්බන්ධ කෘතියක්, වරිතාපදානයක්, ලමා සාහිත්‍ය කෘතියක්, පරිවර්තනයක්. නාට්‍යයක් හා පද්‍ය සංග්‍රහයක් හෝ පද්‍යයක් සඳහා ත්‍යාග පිරිනැමීමට පෙන් ජාත්‍යන්තරය වාර්ෂිකව බොලර් 150,000 කට වැඩි මුදලක් වැය කරයි. ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය සැපයීමට ලොව විශාලම අන්තර්ජාල සමාගම වන ඇමසන් (Amazon.com) සමාගම ඇතුළු තවත් මූල්‍ය හා ප්‍රකාශන ආයතන ද පුද්ගලයන් රසක් ද වාර්ෂිකව ඉදිරිපත් වෙති.

සංචිතාන 145 ක් මගින් පෙන් ජාත්‍යන්තරය ලොව පුරා පැතිර පවතී. මේ අතරින් විශාලම සංචිතානය ඇමෙරිකානු පෙන් සංචිතානයයි.

ක්‍රිතිමත් ඉතිහාසයෙක් හා ලේඛකයෙක් වන එච්.ඩී. වෙල්ස්, සුපුකට ඉතාලියානු ලේඛක ඇල්බරටෝ මොරාවියා, නොබේල් සාහිත්‍ය සම්මානලාභී හයින්රිච්




නයෝම් මුණවිර

බොල් (Heinrich Boll) ඉංග්‍රීසි නාට්‍ය රචක ආරක්ෂක මිලර්, සංචාරක ලේඛක මාරියෝ වර්ගස්ල්ලේසා, සෝච්චියට දේශයේ පාලනයට එරෙහිව පැන මෙයටු ජීරි ගෘසා, පුලිවිසර ත්‍යාගලාබී කෝත්ටන් විල්බර්, ඉතාලියානු ලේඛක ඉග්නාට්සියෝ සිලෝතෙ වැනි ලොව සම්මානනීය ලේඛකයන් රසක් වරින් වර පෙන් ජාත්‍යන්තරයේ සහාපතිත්වය දරා ඇත. මෙහි වත්මන් සහාපතිත්වය දරන්නේ කැනේඩියානු තවකතාකරවෙකු හා නිබන්ධකයෙකු වන ජෝන් රූස්ටන්ය. 1921 දී ජාත්‍යන්තර පෙන් (International Pen) නමින් අරඹන ලද සංචාරකය 2010 පටන් හැඳින්වෙන්නේ පෙන් ජාත්‍යන්තරය (Pen International) නමිනි. අද වන විට සංචාරකය

රටවල් 100කට වැඩි ගණනාවක ව්‍යාප්ත වී තිබේ.


අදහස් ප්‍රකාශන අයිතිය සුරක්මට කැපවූ සංචාරකයක් ලෙස ප්‍රකට පෙන් ජාත්‍යන්තරයේ ‘බන්ධනාගාර කමිටුව’ (Prison committee) මගින් ලොව තන් දෙස සිරගත වූ, අතුරුදහන් වූ, වධ හිංසාවනට ලක්වූ ලේඛකයන් හා මාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු නිරතුරුව අයිත්ෂණය කෙරේ. එම සිද්ධීන් ඇතුළත් ද්විපාර්ශික ලේඛනයක්ද මවුන් විසින් පිළියෙල කොට බෙඟ හරිනු ලැබේ.

පෙන් සාහිත්‍ය සම්මානයට ද විවිධ ප්‍රාග්ධන ගණනාවකි. එම ප්‍රාග්ධන විවිධ පුද්ගලයන්ගේ නම්වලින් හඳුන්වනු ලැබේ. ඒ අනුව මේ වසරේ විශිෂ්ටතම ස්වයංවරිතාපදානය සඳහා පිරිනැමෙන පෙන් ඇකර්ලි (Pen /Ackerly) සම්මානය ශ්‍රී ලංකික ලේඛිකා සොනාලි දැරණියගලගේ Wave කෘතියට හිමිවිය. 2004 වසරේ දිවයිනට බලපෑ සුනාම් ව්‍යසනයෙන් ඇය ලත් බෙදානීය ජීවන ඉරණම කෘතියට පාදක වී ඇත.



ලිවිය යුතු කෙසේදැයි රිතියක් නැත. විය විවෙක ඔබ වෙත පහසුවෙන් නිවැරදි ආකාරයට ගාලා විය. විවෙක, විය අති දුෂ්කරය. විය මතුකර ගැනීම බේර දමා ගලක් ප්‍රපුරවා හරිනවාටත් වඩා දුෂ්කරය.

- අර්නක්ටි හෙමිංවේ



ඡනතා අපේක්ෂා ඔසවා තැබූ කවියා

කාල් සැන්චිලර්ගේ

කාල් සැන්චිලර්ගේ (1878-1967) ඇමෙරිකානු මහා කවියා ලෙස හැඳින්වෙන වෝල්ට් විටමන් තරමටම ජනතාවාදී කවියෙකු ලෙස ජනප්‍රසාදය දිනා සිටියේය.

ස්විචනයෙන් ඇමෙරිකාවට පැමිණ පදිංචි වූ ජනයාගෙන් පැවතෙන පරපුරකට අයන් වූ සැන්චිලර්ගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ වයස අවුරුදු දහතුන වනතෙක් පමණි. ඉන් පසු බඩු ගෙනයන්නෙක් (පෝටර) ආපනාගාලාවල පිගන් සෞදන්නෙක්, නිවෙස් පින්තාරුකරන්නෙක් ඇ නොයෙක් රකියාවල් කරමින් ඇමෙරිකාව පුරා අවීද්දේය. පුවන් වාර්තාකරුවෙකු ලෙස රකියාවක් සෞයාගත් ඔහු වැඩිකල් නොයා විකාගේ බේලිනිවිස් පුවන්පතේ වාර්තාකරුවෙකු ලෙස සේවයට බැඳුණෙය. පසුකලෙක ඔහු සිය මාධ්‍යවාන්තියෙන් සමුගත්තේ පුරුණකාලීනව කාව්‍යකරණයේ යෙදිමටය.

නිහේ දශකයේදී ලෝකයම ගොදුරු වූ, ඇමෙරිකා එක්සත් ජනපදය ඉනා දරුණු ලෙස පිඩා විදි මහා ආර්ථික අවපාතය

සමයේ ආර්ථික අගහිගකම් හා දනවත් ඉඩම් තිමියන්ගේ සූරාකැමිවලින් දුරුමුබ වූ සාමාන්‍ය ජනතාවගේ ජ්වන අපේක්ෂාවන් ඔසවා තැබීමේ අරමුණින් ඔහු රවනා කළ The People, Yes' නම් දිර්ස කාව්‍යය ඔහුගේ ප්‍රබන්ධ අතර පුමුබන්යක් ගනියි.

කමිකරු පන්තියේ ගැටුම් මෙන්ම, වාර්ගික හා සිවිල් සමාජ අරුබුදුවල පත්මේ එදා පැවැතුණේ ජනයා අතර පවත්නා ආර්ථික අසමානතාවන් යැයි වටහාගත් ඔහු, මවි, පොදුජනයා! කාව්‍යයෙන් රේට සිය ප්‍රතිචාරය දක්වයි. මෙය එම දිර්ස කාව්‍යයේ, කොටසකි.

මවි, පොදු ජනයා !

පොදු ජනයා දිගටම ජ්වන්වනු ඇත
ඉගෙනගන්නා, අමනකම් කරන ජනයා
ජ්වන්වනු ඇත දිගටම,
රටවෙනු ඇත, විකිණෙනු ඇත
මුල් සෞයා සරු පොලාව වෙත
ගොස් නැවත නැවතන්
යළි ආපසු පැමිණෙනු ඇත

සිනාසී බැහැර කළයුතු තැත ඔබ
වෙනසට ඩුරුවන්නට ඇති
ප්‍රේක්කියාව මුවුනගේ.

මහුගේ වාසුලිමය රැගම් අතර
වෙසේයි මැමතෙක්.*
මෙසේ පවසන
නිදබර දුබල අරුම ජනයාද
බොහෝ වෙත්.

“මා මගේ ජීවිකාව උපයනවා
ඡ්‍රීවත්වෙන්න තරමට සෞයනවා
මගේ මුළු කාලය
වැයවෙන්නේ එයටයි
මා වෙනුවෙන්, අනෙකුන් වෙනුවෙන්
බොහෝ දේ කළ හැකියි මට
මට පුළුවනි, කියවන්න ඉගෙන ගෙනන
බොහෝ දේ ගැන කතාකරන්නට
යම් යම් දේ ගැන විමසා බලන්නට
ඒන් ඒකට වෙලාව ඔහු
වෙලාව තිබුණා නම් මට...”

විසුල් සේබර දෙබිඩ් මුහුණකි පොදු දනා
විරයෙකි, මැරයෙකි මහු
මායාවකි.

ගාගොයිල* මුවකින් වැළැපෙන
ගෝරීල්ලෙකි: “මුවහු මා ගනිත මුදලට,
මා විකුණාති. එය සේල්ලමකි
විටෙක මගේ බැමී ලිහෙනවා”

තිරිසන් වුමනාවන්ගේ
මාංුමෙන් එපිටට ගමන්කොට
හුදු යැපුම් රේබාව පන්නා
මිනිසා පැමීණියා....
මහු ඇතුළාන්තයේ ගැඹුරු පිළිවෙන් වෙත
කිසිදු ඇටකටුවකට වඩා පබාමත් විද්‍යාලීල්ප
වෙත



* මැමනා - පුරාණයේ විසු යොඳ ඇතෙකි.

* ගාගොයිල - පියස්සක ජලය පිට කිරීම පිණිස තනනු ලබන විකාති මිනිස් රුවක් හෝ සහ්ව මුහුණකි.



දේවල් ගැන සිතා බලන අවධියට,
නැවුමට, ගැයුමට කතාන්දරයට
නොජීසේනම්,
සිහින දකින යුගයට.

පසිදුරන්ගේ සීමිත සීමාවන්,
නොදන්නා දැ පිළිබඳ අනත්ත උච්චනාවන්
මැදින්
මවුහු රඳෙන් එදිනෙහා දිවියේ නීරස ලංසු
වෙත
මග අතර මගදී, ලදවිට ඉසුමුවක්
පසිදුරු ප්‍රිස්මයන්ට එපිටින් ඇති ආලෝක
වෙත,
ක්ෂුදාවට, මරණයට එපිටින් පවතින
සැමරුම් වෙත
ඳාඟාවෙත්.

වාවුකාරයන් හා බොරුකාරයන්
තබා ඇතේද නෙක කිලිටි පැල්ලම්
මේ ප්‍රාගාවීම ජ්වමානය.

ආලෝක හා අනුස්මරණ උමදසා
මේ ප්‍රාගාවීම ජ්වමානය.

මුහුදේ ලුණු රස හදුනති ජනයා
පොලොට සිවිකොන හමායන
සුළගේ බලය ද දකින් මවුහු
ඉසුමුලන්නට සොහොන් ගැබකි,
බලාපොරොත්තුවේ තොට්ලකි.
මවුනට පොලොතලය.

අන් කවරෙක් කතාකරන්ද
මිනිස් පවුල ගැන
තාරකා මඩුලුවල විශ්ව තීතියේ
තාලයට, පාදයට අනුව යත් මවුහු.
පොදු ජනයා බහුවරණාවලියකි
සසල තනිගල් ටැංක් තුළ රුණු
වරණාවලියක් හා ප්‍රිස්මයකි,
මුහුද මිදුම සදන,
වැස්සෙහි මිදුම ඉවතට ඇමදන,
තාරකා පිරි සොයුරු රෙයකට ඉඩ දී
ලතුරු අහසේ හිරු අවර කෙටිවන
මේ පරිසරය තුළ ඔහු
නෙක පහැයෙන් කවි පබදින
ක්ලැට්වික්සු* පාලක ප්‍රවැටකි.


* ක්ලැට්වික්සු - සංඛීත සන්දර්ජනයක දී තිරයක් මත අලෝකරවා මතු කරන මිගනයක්.

වානේ කම්හල් අහස ඇවිලෙයි.
ගින්න පැතිරෝසි, සුදට, අක් වක්ව
ගොම්මන් අදුරේ.

දිග කලක සිටය ඔහු පැමිණෙමින් සිටින්නේ
එහෙත් මිනිසා ජයගනු ඇත
සොහොයුරා පෙළගැසෙනු ඇත
සොහොයුරා සමග.
කැඩී ගිය බොහෝ මිටි දෙස,
කිණිහිර සිනාසෙනු ඇත

දනා සිටින් මුදලට නොවිකිණෙන
ගින්න පුරුදුය ගින්නෙන් ජනිත වුවනට
තාරකා හඩ නොනගත්
සුළග අවුරනු නොහැක ඔබහට

කාලය උතුම් ඇදුරෝකි.
දිවිගෙවනු හැකි කාහට
අපේක්ෂාවන් නොමැතිව.



කවියෙකුට තේමා නියමයක් නැත.

කිසිවෙක් කවියෙකුට තේමා නියම කිරීමට යන්නේ හෝ විසේ කිරීමට අදහස් කරන්නේ හෝ නැත. අනේ! ඔබට සිතිය හැකි ඕනෑම ම දෙයක් ගැන ලියන්න. විහෙත්, නව ලේකයක් ඉදි කිරීම සඳහා තමාර කැඳුවුම් කේරී ඇතැයි යුත්ති සහගත ව සලකන්නා වූ නව මිනිසාට ඕනෑම දෙන ලද තත්ත්වයක දී ඔබට විසේ නියන්ට ඉඩ දෙන්න: බ්‍රහත් වැනි ගතවර්ශයේ ජ්වන ද්‍රාගනය නවීනයන්ගේ හාජාව බවට පෙරලීමෙන් ඔබ නව කවියන් බවට පත් වන්නේ නැත. වික්තරා දුරකට හා ඉතා විශාල පරිමාවකට කළාවේ ආකෘතිය ස්වාධීන ය. විහෙත්, මේ ආකෘතිය නිර්මාණය කරන කවියාත් විය වින්දනය කරන ප්‍රේක්ෂකයාත් විකෙකු ආකෘතිය නිර්මාණය කිරීමට ද අනෙකා විය වින්දනය කිරීමට ද තිබෙන හිස් යන්තු නො වේ. ඔවුනු ජ්වලාන පුද්ගලයෝ ය. ඔවුන්ට, සම්පූර්ණයෙන් ම සුසංචාදී නො වුවත් වික්තරා විකමුතුවක් නියෝජනය කරන නිශ්චිත බවට පත් වූ මානසිකත්වයක් ඇත. මේ මානසිකත්වය සමාජ තත්ත්වල ප්‍රතිඵලය ය. කළා ආකෘති නිර්මාණය කිරීම හා සංජානනය කිරීම මේ මානසික තත්ත්වයේ වික් කාර්යයකි. ආකෘතිවාදීන් කෙතරම් ප්‍රයුවන්ත වීමට තැත් කරන නමුද ඔවුන්ගේ සම්පූර්ණ සංක්‍රාපයට ම පදනම් වී තිබෙන්නේ නිර්මාණය කරන්නා වූත් නිර්මිත දෙය පරිශෝජනය කරන්නාවූත් සාමාජික මිනිසාගේ මානසික විකමුතුව ගනාන් නොගෙන හැරීම ය. ලියෙන් ප්‍රොටිස්කි (මහාචාර්ය සුච්චරිත ගම්ලන් ගේ සාහිත්‍ය හා විජ්‍රවය පොතෙනි.)



රිදුම

විමලරත්න කුමාරගම

ඒල්ලියක් තැතැව යන අය දැක රෝ
මට යා නොහැක අයදින මූත් ඒ
නොහැවත දියුණු වන යාමෙන් ආ
ලේඛය බලා සමහර විට කෑ

වැස්සේ පුදුසුන මතේ ජීවත්විය යුතු
මස්සේ මට ඇති කරයි සසරේ හසරට
පස්සේ මගේ කව නොවේවා බැණු වැදුමට
ගැස්සේ කව කුමකට ද වැදුමට ගොනෙකුගේ

කවිය
සට්ටිය
අවිය
සිටිය

පොඩි දරුවකශේ වත කුස ගින්නෙන් මැරුණ
සිහි කර නැගී එයි සමහර විට
අගුවක් නොමැති බල්ලකු මෙන් බිය
සමහර විටක ඇයි තලවැල් යන

අරුණ සුළු වූ නමුදු ඒල්ලියක් නම් සැනු
පිරුණ ඇස් නැතියවුන් හට එය සදහට
කරුණ මුළු ලෙළ අදුර දිව ආවත් එක
නිවනට නොහැක පොඩි මැටි පානක

සිලිය
නිලිය
වලිය
ඒලිය

බල්ලෙක් සැපු විට උගේ ගෙල විකන
නිරිසන් ගතිය ඇති අය හට තවම
උන්හට පවා ඉඩ ඇති විට පපුව
බල්ලන් සපා කා යාමට පුරුදු


හිත දිය බිඳු වැටීමෙන් වැවි විල් පොකුණු පිරේ
ඇත දිය බැස නැගෙනු බැරි පණ ඇති අය ද මැරේ,
මත සුළු සැකයකින් රේ බුවල කදුළු පෙරේ
නැත එක මදහසින් මුළු ලේඛය ඒලිය කෙරේ

එකෙකා සපා කා පසුවෙන ලෙළවක
කවියෙකු බණ්ඩු දැක ඇතිවෙයි හිතට
ගල් මුල් තිබිය දී සුදු බුදු පිළිම
සතුරන් තැව්ම ඉන් නොදු ඇයි අසම්

කුඩා ඇතෙ ගැනීමෙන් බත් පත පිරුණාද
විඩා අමුදරුවන්ගේ රෝ දුක් මග භැරුණාද
කඩා පිය තෙපලකින් බැරි වැඩපළ කෙරුණාද
අඩා ජීවත්වන්ට කොපමණ අය මැරුණාද

1949 මක්නොව් 4

විමලරත්න තුමාරගම (1919.01.18-1968.12.30) සිංහල කවියේ කොළඹ ප්‍රායයට අයන් කවියකි. බහුජන වහර යොදා ගනිමින් නන්කාලීන සමාජ හා ප්‍රදේශල යථාර්ථ කවියට නැගුවෙකු ලෙස ප්‍රකටය. දාන්ත්වාදීයකු නොවූ මිශ්‍රගේ ප්‍රස්ථානයන් ලියෙය පොදු ජනනාවගේ මිනිස්කම හා ආධ්‍යාත්මික ගුණයන් ය.



රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙල 2014

සම්මානලාභීනු

හොඳම කිංහල නවකතාව
කාල නදි ගලාබෑසි - නොබටි අයගමගේ

හොඳම කේරිකතා සංග්‍රහය
කියනු මැන දිවි අරුතා -
ආචාර්ය ගුණෝධී අමරසේකර

හොඳම පදන සංග්‍රහය
හැමේ වත්තේ මග්දලේනා -
සෞම්‍ය සඳරුවන් ලියනගේ

හොඳම ගිත රචනා සංග්‍රහය
ඉස්සර විදියට - අමරසේන කංකානමගේ

ගි පද රචනා සංග්‍රහය (විශේෂ ඇගැයිම්)
අරිසෙන් අභ්‍යන්තර ගිසරණය - ගිනාත් ගණේවත්ත

හොඳම කිංහල ස්වතන්ත්‍ර නාට්‍ය කෘතිය
සෙල්ලම් නීරදි - ජයලන් මහෝරන්න

හොඳම කිංහල ගාස්ත්‍රීය භා පර්යේෂණ ග්‍රන්ථය
පේරවාදී බොද්ධ දරුණු ධර්මවාදී පරීක්ෂණය -
අරුණ කේ. ගමගේ

හොඳම විවිධ විෂයක ග්‍රන්ථය
විශ්ව නාශාය විද්‍යාව - ඩී. අමරසිර පිරිස්

හොඳම කිංහල පරිවර්තික විවිධ විෂයක කෘතිය
ලංකාවේ ගැමී ජනකතා - වත්ද ග්‍රී රණසිංහ

හොඳම කිංහල පරිවර්තික නවකතා
ධේමනී - ආනන්ද අමරසිර

හොඳම කිංහල පරිවර්තික කේරිකතා සංග්‍රහය
මග වැරදුණු ගැහැනිය - අමරසිංහ ගුණසේකර

හොඳම කිංහල පරිවර්තික පදන කෘතිය
රතු රෝස නිල්රෝස - පරාකුම කොඩිනුවක්කා

හොඳම කිංහල පරිවර්තික නාට්‍ය කෘතිය
හැමෝටම වැරදිලා - බන්දුල විතානගේ

හොඳම කිංහල ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය කෘතිය
සටනක් මැදූ සටනක් - ගුණසේකර ගුණමස්ම

හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය
මිරුම් සහ තවත් විද්‍යා ප්‍රබන්ධ

හොඳම ලමා සාහිත්‍ය කෘතිය (සම සම්මාන)
කළුපනා නැතිවෙලා - සමරකේන් එන්ජිරාජ
මුහුද සහ දේශී - තනුජා එන්. අභ්‍යාගම

සාහිතය හා තත් විෂයනුගතව වැඩිම පොත්
සංඛ්‍යාවක් ප්‍රකාශීත ආයතනය
අද්‍ය. ගොඩිගේ සහ පහෙළුරයෝ - කොළඹ 10

හොඳම පිටකවරය නිර්මාණය
පුරවැසි පෙන්සම - කේ.බඩාලිවි. ජනරංජන

හොඳම ඉංග්‍රීසි පරිවර්තන නවකතාව
The age of Kali - Aditha Dissanayake and Ranga
Wickramasinghe
හොඳම ඉංග්‍රීසි නවකතාව
Thus She Grew - M.T.L. Ebells

16 වැනි ගොඩිගේ සාහිතය සම්මාන උලෙල

- ප්‍රශන්ත නවකතාවට හිමි ඩ්‍රිංග්‍රෑම් අනුක්මරණ සම්මානය
'ආජාධ පුෂ්පය' - සුසන්ත මහලල්පත
- ප්‍රශන්ත කෙරීකතා සංග්‍රහයට හිමි ඒ.ඩී.
සේනානායක අනුක්මරණ සම්මානය
මලක් කතා කරයි -
ඉපුරු වාමර සෝමවීර
- ප්‍රශන්ත කාව්‍ය සංග්‍රහයට හිමි ඇස්. මිශ්‍යේ
හිමි අනුක්මරණ සම්මානය
මිලග මී විත - රුවන් බන්දුල්ච්ච්ව
- ප්‍රශන්ත යොවුන් නවකතාවට හිමි වි.ඩී.
ඉලංගරත්න අනුක්මරණ සම්මානය
සටනක් මැද සටනක් -
ගුණදේශකර ගුණසොම
- ප්‍රශන්ත පරිවර්තන නවකතාවට හිමි සිරිල් සි.
පෙරේරා සම්මානය
කොන්කල දේශී - කුමාර සිරිවර්ධන
- ප්‍රශන්ත තීරු ලිඛි සංග්‍රහයට හිමි
ශ්‍රී ව්‍යුදුරත්න මානවසීංහ සම්මානය
අනුක්මරණ සම්මානය
එද්වස සෞදුරුමය -
බුද්ධිඛාස ගලප්පත්ති
- විසරේ නිර්මාණයේ නවක ප්‍රාග්ධනය
සාලික කරුණාතිලක

9 වැනි විදෙස්දාය සම්මාන උලෙල 2014

විශ්වාස නවකතාව
කුරුලු හදවත - ලියනගේ අමරකිරීති

විශ්වාස කෙරීකතා සංග්‍රහය
කියනු මැන දිවී අරුණ -
ආචාර්ය ගුණදාස අමරසේකර

විශ්වාස පදන සංග්‍රහය
මිලග මීත - රුවන් වන්දුල්ච්ච්ව

විශ්වාස ගේ කාව්‍ය සංග්‍රහය
ඉස්සර විදියට - අමරසිර කංකානමගේ

විශ්වාස ප්‍රවත්තන ලිඛි සංග්‍රහය
සම සම්මාන - ජීවිතයේ අවබෝධය
මරණයේ අසිරිය
විකටර අයිවන්
වගතුග
ශ්‍රී වන්දුරත්න මානවසීංහ සම්මානය

9 වැනි ස්වර්ත්‍ය ප්‍රස්ථක සම්මාන උලෙල 2014

ස්වර්ත්‍යප්‍රස්ථක සම්මානය


කුරුලු හදවත :
ආචාර්ය ලියනගේ අමරකිරීති

නිර්දේශීත නවකතා ජන

මරියා සිලෝනිකා වස්තුව - පී.ඩී. ජයසේකර
තාරා මගේ දෙවුදුව - නිය්ංක විශේෂාන්ත
කුරුලු හදවත - ආචාර්ය ලියනගේ අමරකිරීති
මගේ ආදරණීය යත්ත්ති - මංත්‍රල වෙඩිවර්ධන
පාද යාත්‍රා - එරික් ඉලයප්පාරවිච්චි



පොතක වත




පුද්ගල මතෙක්වීද්‍යාව

කර්තා : රෝලන්ඩ් අබේපාල
ප්‍රකාශනය : සාර ප්‍රකාශන
පිටු ගණන : 160
මිල : රු. 300/=




ඡුරෝ ගැලු මී

කර්තා : සොලමන් ජ්‍යෙමානන්ද
ප්‍රකාශනය : පැහැසිර ප්‍රකාශන
පිටු ගණන : 207
මිල : රු. 675/=



සිංහල රිතිය - පද නිර්මාණය

කර්තා : ජේ.ඩී. දිජානායක
ප්‍රකාශනය : සූමිත ප්‍රකාශකයේ
පිටු ගණන : 263
මිල : රු. 550/=



වතරං සහ වච්මිඩු

(කෙටිකතා)

කර්තා : තක්මිලා ස්වරූපමාලි

ප්‍රකාශනය : සංඝිද මුද්‍රණකරුවේ සහ ප්‍රකාශකයේ

පිටු ගණන : 101

මිල : රු. 250/-



කුරුලු හදවත

කර්තා : ලියනගේ අමරකිරීමි

ප්‍රකාශනය : ගාස්ට් පබ්ලිෂිං ප්‍රකාශකයේ

පිටු ගණන : 366

මිල : රු. 500/-



ඡුරුන් ඔබ මෙන් නොවේ

එහෙත් ඡුරුන් ඔබ වගේය (සමික්ෂණ ගුන්ථයකි)

කර්තා : තක්මිලා ස්වරූපමාලි

ප්‍රකාශනය : සංඝිද මුද්‍රණකරුවේ සහ ප්‍රකාශකයේ

පිටු ගණන : 205

මිල : රු. 350/-



මැලෙරි වවරක් හී අවසන් වසර


කර්තා : ඉනිඩ බිලධිටන්

පරිවර්තනය : ලේන් හින්ගම

ප්‍රකාශනය : නැකුල ප්‍රකාශකයේ

පිටු ගණන : 199


මිල : රු. 350/-



හේතු හැගෝල විද්‍යාව

(හේතු හැගෝල විද්‍යාව)

කර්තා : සෙනෙට් එපිටටන්ත
ප්‍රකාශනය : උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
පිටු ගණන : 623
මිල : රු. 3000/=



දේශගුණ විද්‍යාව

(දේශගුණ විද්‍යාව)

කර්තා : සෙනෙට් එපිටටන්ත
ප්‍රකාශනය : උසස් අධ්‍යාපන අමාත්‍යාංශය
පිටු ගණන : 1088
මිල : රු. 3000/=



කාල නඩී ගලා බසි

කර්තා : තොබට් අයගමගේ
ප්‍රකාශනය : ගාස්ට් පබලිෂ් ප්‍රකාශකයේ
පිටු ගණන : 436
මිල : රු. 550/=




අම්ම

කර්තා : උපුල් ගාන්ත සන්නය්ගල
ප්‍රකාශනය : සංඛිදු ප්‍රකාශකයේ
පිටු ගණන : 377
මිල : රු. 600/=




හිමාලය පාමුල

කර්තා : කැලුම් කුමාර මොහොටිගේ
කර්තා ප්‍රකාශනයකි
පිටු ගණන : 68
මිල : රු. 150/=



සටනක් මැදු සටනක් (යොවුන් නවකතාව)

කර්තා : ගුණසේකර ගුණසෝම
ප්‍රකාශනය : ගාස්ට් පබලිපිං ප්‍රකාශකයේ
පිටු ගණන : 240
මිල : රු. 400/=



අමුණු කංකාරිය

කර්තා : රෝහිත බුජ්මවාරි
ප්‍රකාශනය : නැණිල ප්‍රකාශකයේ
පිටු ගණන : 192
මිල : රු. 350/=



ආදර අංකුර

කර්තා : සමන් අතාවුදහෙවි
ප්‍රකාශනය : ගාස්ට් පබලිපිං ප්‍රකාශකයේ
පිටු ගණන : 522
මිල : රු. 650/=



කුලෑරි මුහුද

කර්තා : සේවරණකාන්ති රාජපක්ෂ
ප්‍රකාශනය : ගාස්ට් පබ්ලිෂ් ප්‍රකාශකයෝ
පිටු ගණන : 358
මිල : රු. 500/=



ලේම කැඳුවේ

කර්තා : රංජීත් කුරුපේපු
ප්‍රකාශනය : ගාස්ට් පබ්ලිෂ් ප්‍රකාශකයෝ
පිටු ගණන : 372
මිල : රු. 525/=



අම්මා මගේ ආදර වස්තුව


කර්තා : සිමෙන් විෂ්වමාරාච්චි
ප්‍රකාශනය : සංඛිද ප්‍රකාශකයෝ
පිටු ගණන : 102
මිල : රු. 200/=

Tamil Books



NESA VINAI

Author : Hithayathullah Meerza
Published by : Meerza Publication
Pages : 176
Price : 350/=




ARAIYAMPATHY MANN (Ullathum Uriyathum)

Author : Araiampathy K. Sabaratnam
Published by : Aathavan Press
Pages : 324
Price : 1000/=



IRATTAITH THESIYAMUM PANBATTU PURATSIYAM

Author : N. Raveendrana
Published by : Puthiya Panpattuth talam
Pages : 223
Price : 400/=




YARILIGAL

Author : K. Gopalapillai
Published by : S. Godage & Brothers (Pvt) Ltd.
Pages : 136
Price : 350/=




ILANKAIYIN INDIA VAMSAVALI MAKALIN PARAMPARIYA KUTHTHUKKAL

Author : Meera S. Harish
Published by : Nirdya Kalaalayam
Pages : 292
Price : 600/=




VAASTGU UNKAL THOSTHU

Author : Mollevaan
Published by : Gayathri Publication
Pages : 120
Price : 400/=



MAFUNAMANA ERAVIL WILLUM PALAM

Author : N.P. Arulanantham
Published by : Thirumagal Pathippagam
Pages : 118
Price : 400/=



ITHU ORU THANGA NOOL

Author : A Majeed
Published by : Maruthur Publication
Pages : 290
Price : 650/=



சுதிக பக்தகால ஹ பல்லேவன் கேவி மன்விலாய
தேசிய நூலக ஆவணவாக்கல் சேவைகள் சபை
National Library and Documentation Services Board

National Digitization Project

National Science Foundation

Institute : National Library and Documentation Services Board


1. Place of Scanning : National Library and Documentation Services Board, Colombo 07

2. Date Scanned : 2017/10/23

3. Name of Digitizing Company : Sanje (Private) Ltd. No 435/16, Kottawa Rd.
Hokandara North, Arangala, Hokandara

4. Scanning Officer

Name : N.P.R.Gamage

Signature : 

Certification of Scanning

I hereby certify that the scanning of this document was carried out under my supervision, according to the norms and standards of digital scanning accurately, also keeping with the originality of the original document to be accepted in a court of law.

Certifying Officer

Designation : Library Documentation Officer

Name : Irom Wijesundara

Signature : 

Date : 2017/10/23

"This document/publication was digitized under National Digitization Project of the National Science Foundation, Sri Lanka"